




ආනාපාන සති හාවනාව

සම්පාදක
මිත්‍රීගල නිස්සරණ වනයේ කළීසරානාචාරී
මහෝපාධකාය මාතර ශ්‍රී ලංකාරාම
ස්වමීනුයන් වහන්සේ





අංනාපාන සිති ගාවනාව



සම්පාදක

මේතිරගල නිස්සරණ වතයේ කම්ස්පානාවාච්‍යා
මහෝපාධ්‍යා මාතර ශ්‍රී ලංකාරාම
සාමූහික්‍යන් වහන්සේ

වෛතී දාය වගයෙන් නොමිලයේ කේතු දීම පිතිසඩි



ආනාපාන සති භාවනාව
කම්ස්ජානාවයේ
මහෝපාධ්‍යා මාතර ශ්‍රී ලංකාරාම
ස්වාමීන්දුයන් වහන්සේ

අයිතිය
මිතිරිගල නිස්සරණ වතාය සංරක්ෂණ මණ්ඩලය

© මලුතාය ශ්‍රී. බු. ව. 2553 ව්‍ය. ව. 2009

ලිතිර
lithira PRINTING INDUSTRIES

306, අභුල්දෙනිය නංගි, නුගේගොඩ.

0718152131 / 0114921309

lithira2008@yahoo.com

පැළමු පෙරවදන

නොබෝදා අපවත් වී වදාල කම්ස්ප්‍රිනානාවායේ අතිපූර්ශ මාතර ශ්‍රී ලංකානාරාම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ යෝගාවවර ජීවිතයේ අවසාන සමයේ ඉතා උනන්දුවෙන් සම්පාදනය කරමින් සිටි කාතියකි, මේ “ආනාපාන සති හාවනා වැඩ පිළිවෙළ සජ්‍ය විශුද්ධි කුමය අනුව එම දැක්වීම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ අහිප්‍රාය විය. “උපදින තාක් සංස්කාර ධමියේ නැසි යන්නාහ.” මේ ධමිතාව ඉතාමත් සැලකිල්ලෙන් යුත්ත්තව සාකච්ඡා කරමින් උදයබිය ස්දානය පිළිබඳ විස්තරය ලියා හමාර කිරීමෙන් අනතුරුව යෝගාවවර පිරිස ඉදිරිපිට එය තම ජීවිතය තුළින් ම ගෙනහැර පාමින් අති පූර්ණීය මාහිමිපාණන් වහන්සේ අප අතරින් වියෝ වූහ.

“හඳුදානී හික්කාවේ ආමනතයාම් වො, වයධමමා සංඛාරා. අපේමාදෙන සම්පාදල්”, යන අවසාන බුදු වැනව තැවත පණ්ඩන් මොහොතක් මෙන් විය, යෝගාවවරයනට එම වියෝවීම.

එම සංවේගාත්මක අවසාන පණිව්‍යය තම තමන්ගේ නිවන් මග හෙළි පෙහෙලි කරගැනීමට රැකුලක් කර ගනිමින් අප්‍රමාදීව කටයුතු සම්පාදනය කිරීමට සියල්ලෝ ම අධිෂ්ථාන කරගනිත්වා. එමගින් සියලු අහිමත සම්සක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගනිත්වා.

සංස්කාරක

මිතිරිගල නිස්සරණ වනය.

ඩු.ව. 2536

1992 මැයි 31 දා.



භැඳුන්වීම

නවක යෝගාවචරයෙකුට ගැලුපෙන ලෙසට ආනාපාන සති භාවනාව පිළිබඳ මූලික කරුණු කුමවත්ව ඉදිරිපත් කිරීමේ පරමාරීයෙන් එම් දැක්වූ ආනාපාන සති භාවනාව නම් පොත බොහෝ දෙනාට ප්‍රයෝගනවත් වී ඇති බව දැන ගතිමු. එය ප්‍රයෝගනයට ගත් ගිහි පැවිදි යෝගාවචරයන් බොහෝ දෙනෙකුන් විසින් එම භාවනා වැඩ පිළිවෙශෙනි මේලග පියවර සම්බන්ධ උපදෙස් හා විස්තර ඉතා ඕනෑ කමින් සාකච්ඡා කරන්නට යෙදුණි. එසේම එම කරුණු පළමු පොත හා බැඳුණු දෙවන තොටසක් ලෙසට ඉදිරිපත් කරන මෙන් කෙරුණ ඉල්ලීම අනුව මෙම දෙවන භාගය පිළියෙළ වුනි.

මෙම පියවරෙහි දී සළකා ගත යුතු විශේෂ කාරණයක් ඇත. එනම්, පළමු පොතින් විස්තර කළ පරිදි උපදෙස් පිළිපදිමින් යෝගාවචරයා විසින් උපදාළාගත් භාවනා සිත - නැතිනම් ස්වක්‍ය භාවනා අත්දැකීම් - වැඩෙන ලපත්‍රී පැලයක් සේ සළකා එය සතිපත් ලෙසටත්, සරු ලෙසටත් වැඩෙන බවට වගබලා ගත යුතු වීමයි. යෝගාවචරයාගේ පැත්තෙන් එසේ අඛණ්ඩ වධිනයක් අපේක්ෂා කරන අතර එම පැලය අතු ඉති බෙදෙමින් විකාශනය වී යන ආකාරයට උපදෙස් හා විස්තර සාකච්ඡා කිරීම මෙම දෙවන තොටසහි අපේක්ෂාවයි. ඒ අනුව සරු ප්‍රතිඵල නෙලා ගැනීමට නම් මෙහි එන

උපදෙස් හා විස්තර මෙන්ම නිතිපතා ඉතා මිනැකම් හාවනාවෙහි තිරත වෙමින් යෝගාවවරයා ලබන අත්දැකීම් දී, එක සේ වැදගත් වන බව මුලින් ම අවබෝධ කර ගත යුතු වේ.


ප්‍රධාන වශයෙන් හාවනා වැඩ පිළිවෙළහි ප්‍රශ්නකර තැන් මත කරමින් ඒවා සාකච්ඡාවට ලක් කිරීම් වශයෙන් මෙහි විස්තර හා උපදෙස් ඉදිරිපත් කොට ඇත. ප්‍රයෝගනය සළකා ආනාපාන සති හාවනාවෙහි යෙදෙන යෝගාවවරයාට එය විශේෂ පහසුවක් වනු ඇති.

මෙයට,

මාතර ශ්‍රී යානාරාම ස්ථාවර
මිතිරගල නිස්සරණ වනය,
මිතිරගල.

ආග්‍රිත ගුන්ව සංකේත නිර්ණයනු

දී.නි.	-	දිස නිකාය
සං.නි.	-	සංයුත්ත නිකාය
අං.නි.	-	අංගතතර නිකාය
ධ.ප.	-	ධම්මපද
ලේර.	-	ලේරගලා
පට්.අ.	-	පටිසමිනිදමය අයිකලා
වි.ම.රී.	-	විසුද්ධි මගා විකා (බුරුම)
බු.ජ.ත්.	-	බුද්ධ ජයන්ති ත්‍රිපිටක මූලණ
හේ.ම්.	-	සයිමන් හේවාවතාරණ මූලණ



සබඩ දානා ධල්ල දානා ජීතාති

සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුමය

සබඩ දානා ධම්ම දානා ජීතාති

සබඩ රසං ධම්ම රසං ජීතාති

සබඩ රතිං ධම්ම රතිං ජීතාති

තණහකියො සබඩ දුක්කිං ජීතාති

අම්ප දාන සියලුල අහිභවා ධර්ම දානය ජය ගති

අම්ප රස සියලුල අහිභවා ධර්ම රසය ජය ගති

අම්ප අදුම් සියලුල අහිභවා ධර්ම රතිය ජය ගති

ලෙකින සප දුක් සියලුල අහිභවා අමා මහ නිවන ජය ගති

(ධම්ම පදය)

මහ පොලෝතලය සමතලා කොට අසුන් පතනවා බුදු, පසේ බුදු, මහරතන් වහන්සේලා වඩා හිදුවා ප්‍රශ්නිත ම සිවුපසයෙන් පූජා කරනවාටත් වඩා ලේවාමහාපාය සුවාසු දහසක් වෙහෙර විහාර, ජේතවනාරාම, පූර්වාරාම වැනි විහාර ගොඩනැගීමටත් වඩා සතරපද ගායාවකින් තරම් වත් කෙරෙන ධර්ම දානයම අති උතුම් යයි වදාල බුද්ධ වචනය මූදුනින් පිළිගත් අප මේ දහම් පොත මූදුණෙය කරවා ධර්ම දාන වශයෙන් පිරිනමනුයේ අසීමිත ප්‍රදේශාවෙනි.

සැම බෝසතාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වී ඇත්තේ මෙම ආනාපාන සති භාවනාව වැඩිමෙන්ය. මෙම භාවනාව "මහා පුරිස භාවනාව" නමින් ද හඳුන්වනු ලබයි. අති පූජා මාතර ශ්‍රී දානාරාම ස්වාමීන් වහන්සේ විසින් ඉතා සරල ලෙසින් කාටත් කියවා තේරුම ගත හැකි ආකාරයට ලියා ඇති මෙම ග්‍රන්ථය, බොහෝ දෙනාට ප්‍රයෝගනාය පිණිස නැවත මූදුණෙය කිරීමට ලැබීම දුර්ලභ භාගයයකි.

මෙම ධර්ම දානයමය කුසලය, අපවත්වී වදාල අති පූජා මහා කම්ටයානාවාරය මාතර ශ්‍රී දානාරාම හිමිපාණන්ගේ සියලු සම්බක් පාර්ථිනා සමෑද්ධත්වයට පත්වීමට හේතුවක්ම වෙවා!

සම්බුද්ධ ගාසනයේ විර ජ්වනය පිණීස ප්‍රතිපත්තිමය බුද්ධ ගාසනය නාගා සිටුවන්නා වූ අති ප්‍රජා නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍ය පිණීසම මේ කුසලය ඒකාන්තයෙන් හේතු වේවා!

සම්බුද්ධ ගාසනය රක්නා වූත්, බබලවන්නා වූත්, සියලුම සම්ඟයක් දාජ්‍රේක දෙවිදේවතාවුන් වහන්සේලා, සියලුම සඛ්‍යමවාරීන් වහන්සේලා මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවාවා!

ආනාපන සති හාවනාව නමැති මෙම ගුන්ථය පරිඹිලනය කිරීමෙන් ලද හැකි ප්‍රයෝගන ඉමහත්ය. එසේ කිරීමෙන් බුද්ධීමත් පාඨක පින්වතුන්ට ජ්‍රේත සැනකිල්ලම ලැබේවා! මෙම ගුන්ථය වහන් පරුශුමයකින් මෙසේ මුදුණ ද්වාරයෙන් පිරිනැමීමට දායක වූ සියලු හිහි පැවිදී කළයාණ මිතු සැමට නිවනේ සැනකීම ලැබේවා!

එසේම මෙම ධර්ම දානානිසංස ප්‍රාණය සම්භාරය අප නමින් මිය පරලොච්ච ගිය ඇති බන්ධු වර්ගයාට නිවන් අවබෝධනීම පිණීසම හේතු වේවා අපගේ දෙමාපියන් දෙපළත්, මාගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන්ටත් නිදුක් නිරෝගි සැප ලැබ, සුවසේ පාරමිතා සම්පූර්ණ කර, නිවන අරමුණු කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා!

මෙම ගුන්ථය මුදුණය කර දැන් 'ලිතිර' හි කමල් ඇඩුල්දේණීය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට නිවන අරමුණු වේවා! සියලු සත්ත්වයේ නිදුක් වේත්වා! නිවනින් සැනකීමට ලැබේවා'යි මෙත් සිතින් ප්‍රස්ථනා කරමි.

අනන්ත අප්‍රමාණ දෙවි මිනිසුන් සහිත ලෝකයාට නිවන් සුව පිණීස හේතු වූවා වූ, සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ දේශනාකොට වදාලා වූ, ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලෝක බාතුව කුළ බැබලේවා!

සියලු සත්ත්වයේ සුවපන් වෙත්තා!

පිටුන

	ආනාපාන සති - හාවනාව	1
	ආනාපාන සති - සම්රීය	13
	උපවාර අවස්ථාව	14
	අංශීණ අවස්ථාව	16
	වසීකා ප්‍රහුණුව	19
	ආනාපාන සති - විපස්සනාව	24
	නාම-රුප පරිවේශ ක්‍රාණය	28
	පත්‍ර පරිගෙහ ක්‍රාණය	37
	යෝගාවච්චර උපදෙස්	48
	ජොජනේ මතනක්ෂකතාව	51
	ඡාගරීයානුයොගය	54
	සක්මන් හාවනාව	56
	සම්සන ක්‍රාණය	64
	වතනාලීසාකාර අනුපස්සනාව	71
	දසාකාර අනිත්‍යානුපස්සනාව	72
	පස් විසි ආකාර දුක්කාභානුපස්සනාව	72
	පස් ආකාර වූ අනතනානුපස්සනාව	74
	ලදයකිය ක්‍රාණය	75
	සම පනස් ආකාර උදය-වය දැකීන ක්‍රමය	77
	පටිපදා ක්‍රාණ දස්සන විසුද්ධිය	88
	බලව උදයකිය ක්‍රාණය	88
	දුබ ලක්ෂණය	89
	අනාත්ම ලක්ෂණය	90



ආනාපාන සති භාවනාව

නම්‍ය තස්ස හගවනො අරහනො සම්‍ය සමුළුදිස්ස //

ආනාපාන යන ගබාධය ආන + අපාන යන වචන දෙක එක් වීමෙන් සඳුනකි. ආන යනු ආශ්වාසයයි. අපාන යනු ප්‍රශ්වාසයයි. මෙලෙස ආන, අපාන දෙක අනුව සතිය යෙදීම, සිත යෙදීම නම් වූ භාවනාව ආනාපාන සති භාවනාව නම් වේ.

ගතයුතු භා අනහරිය යුතු පරිති

පළමුවෙන් ම භාවනාවේ ආනිසංස පක්ෂය සළකා බලමු. ආනාපාන සතිය තවක යෝගාවච්චයාට කිහිප ආකාරයකින් ම හිතකර වේ. ගාරීරිකව සිදුවන වැටහිම ගැන සළකතොත් විශේෂයෙන් ස්නායු පද්ධතියට භා එහි ක්‍රියාකාරීත්වයට එය හිතකර ලෙස බලපායි. හරියාකාරව භාවනාව සිදු වන කළේහි ස්නායු පද්ධතියේ ක්‍රමානුකූල තැන්පත් වීමක් ද සන්සිදිමක් ද සිදුවනු ඇත. ඒ අනුව මුළු ඇගෙහිත්, සිතෙහිත් ඇතිවන සහනදායී තත්ත්වයන් ද යෝගාවච්චයා භුක්ති විදිනු ඇත. භාවනා ප්‍රගතිය අනුව ක්‍රමයෙන් මෙය ප්‍රකට කාරණයක් වනු ඇත.

මෙලෙස මූලික නමුත්, තමන්ට වැටහි යන තරමේ සහන සැලසෙන අවස්ථාවේ තවකයා ඉඟිටම මෙන් භාවනා වැඩ පිළිවෙළ කඩිනම් කිරීමේ, භද්‍යස්සි කිරීමේ ආකාව පහළ කරගනියි. මෙලෙස වැටහෙන සහනයන් වහ වහා ලාභ කරගැනීමේ ප්‍රෝපර්ට්‍යයෙන් හදිස්සි කුම, ඉක්මන් කුම, සෙවීමට යැමෙන් භාවනාවේ ඇති සරල

බවට භාති කරගනී. කල් තබාම මෙය අවබෝධ කරගෙන මගහැරිය යුතු වැරද්දකි.

මෙහිදී සලකා ගතයුතු විගේෂ උපදේශයක් ඇත. එනම් කොතාරම් හොඳින් ආනිසංසයන් වැටහුනත් නවක යෝගාවටරයා පයීංක භාවනාව යම්කිසි කාල සීමාවක් අනුව කිරීමයි. ඒ සම්බන්ධ ප්‍රමාණ කිරීමක් කරනොත් දිනකට තුත් වාරයකට වඩා භාවනාව සඳහා වාචි නොවිය යුතු අතර එක් වාරයකදී කාලය පැය එකඟමාරක් නොඉක්මවිය යුතුය.

මෙමලෙස යොදා ගන්නා කාල සටහනෙහි භාවනා වාර දෙකක් අතර ප්‍රමාණවත් කාල ටේලාවක්, පරතරයක්, තැබිය යුතුය. අතරතුර කාලය එදිනෙදා සාමාන්‍ය කටයුතු සඳහා යෙදවීය යුතුය. එම කටයුතු භාවනා වැඩි පිළිවෙළට ප්‍රතිපක්ෂ, සිත අවුල් කරවන, කුහිත කරවන, එවා නොවිය යුතුය. ආනාපාන සති භාවනාව වඩන යෝගාවටරයාට සැහෙන ප්‍රමාණයක් ගාරීරික ව්‍යායාම අවශ්‍ය කරන නිසා, එයත් පිරිමුළුසෙන ලෙසට කටයුතු කළයුතු නමුත් අනවශ්‍ය ලෙස, අධික ලෙස ගාරීරය වෙහෙස කිරීම නොකළ යුතුය.

මෙම කරුණු අනුව සලකා බලා කටයුතු නොකිරීම නිසා භාවනා වැඩි පිළිවෙළ නීරස කටුක එකක් වේ. නීරස භාවයෙන් දිගින් දිගටම දැඩි ආයාසයයෙන් කටයුතු කරන්නට ගියහොත් කල් යැමේදී නොදන්නා අපහසුතාවලට, සංකීර්ණතාවලට යොමුවීම නොවැළැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේම වචනයෙන් කිවහොත් "නාං තික්බෙ මූධිජ්‍යතිස්ස ඇමුජර්ජ්‍යස්ස ආනාජාන සති ආචනං වදාව්" සි දේශීතයි. (සං: නි: ආනාපාන සූත්‍රය)

එනම් මහණෙනි, "මම මුලා වූ සිහිය ඇති විමසුම් තුවණ තැකියහුට ආනාපාන සතිය නොකියමි" සි යනු එහි අර්ථයයි.

පළමුවෙන්ම මතක් කළ පරිදි, ආනාපාන සති භාවනාව සම්බන්ධ මූලික කරුණු මෙසේ සලකාගත යුතුවේ. ඉදිර වැඩි පිළිවෙළ සඳහා බුද්ධ දේශනාවට අනුව සලකා බැලීමේදී ර්‍යාගට වැදගත් වන්නේ

සතිපටියාන සූත්‍රයේ එන “ඩිජිංගි පලුවක් ආද්‍යෝනා පුර්‍ය කාය තතිඩාය ඡරුවෙම සහි දුයිජක්” යන පායයයි. “පලශ බැඳ කය කෙළින් තබාගෙන, ඉදිරියෙහි සිහිය පිහිටුවාගෙන හිඳිය.” භාවනා ඉරියවිව, ආසනය පිළිබඳව විස්තර කරන මෙය ආනාපාන සතිය දේශනා කොට ඇති සැම අවස්ථාවකදීම විශේෂයෙන් සඳහන් වන අනුගාසනාවකි.

මේ පායයට අනුව ආනාපාන සතිය පයීඩික භාවනාවක් බව නවක යෝගාවවරයා සලකා ගත යුතුය. එලෙස පයීඩිකයේ සිට උඩුකය කෙළින් තබාගෙන භාවනාව ආරම්භ කිරීමත්, කරගෙන යැමත් සිදුවිය යුතුය.

මේ අවස්ථාවේදී මතක් කරදිය යුතු කරුණක් ඇත. එනම් ඉතා සන්සුන්ව, ඉබේ වැවෙන භුස්ම අනුව සිත යොදුමින් භාවනාව ආරම්භ කිරීමේ වටිනාකමයි. මේ කරුණ තොදන්නාකම නිසා බොහෝ දෙනා එරම්ණිය ගොතා වාචි වූ වහාම දැඩි බලාපොරොත්තු ඇතිව නිමිත්ත ප්‍රකට කරගැනීමේ අදහසින් වේගයෙන්, ආයාසයෙන් භුස්ම ගැනීමට පෙළඳීමි. මේ ණජාම භුස්ම එඹිම ඇඟාන්ජික වේ.

මේ අඩුපාඩුව වළක්වා නියම අර්ථය ඉෂ්ට කරගැනීම සඳහා බොහෝ සේ භාවිතාකොට පිළිගෙන ඇති කුමයක්. උපදේශයක් වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව ඉහත දැක්වූ ලෙස කඳ සංජුව තබාගෙන ආසනයේ හිඳගත් යෝගාවවරයා මුළුන් ම තමාගේ දේ-ඇස පියාගෙන තමා ඉදගෙන සිටින ඉරියවිට සිත යෙදිය යුතුය. එවිට එහි ස්වරුපය කුමයෙන් දැනී යනු ඇත. ඒ අනුව සිත යොදවන යෝගාවවරයා මේ වන විට තම දැඩි ආයාසය නිසා ගිරිරයේ ඇතිවූ හිරිවීම හෝ ඇශ්‍රීම ඇත්දැය සොයා බැලිය යුතුය. විශේෂයෙන් තමාගේ බෙල්ල සංජුව ඇත්දැය සොයා බැලිය යුතුය. මක්නිසාදයන්, බෙල්ලේ ඇද්වීම, ඇශ්‍රීම ආදිය භුස්ම ගැනීමේ ක්‍රියාවලියට කෙළින්ම බලපාන නිසාය. අඩුම වශයෙන්, ඇසිහිය හෝ තදින් වැසි ඇති බවක් දැනී යා නම්, එය නිවැරදි කරගත යුතුය. මේ අයුරින් තමාගේ කයෙහි ප්‍රකාශ බව භාවනාරම්භයේදී ම සිරුවෙන් සලකා බලනු වටී.

ආසනය සම්බන්ධයෙන් බාහිර සාධක වගයෙන් දැක්වීය හැකි කරුණක් නම් නිහඩ්, විවේක්, පිරිසිදු වාතාගුරුය ඇති ස්වාභාවික පරිසරයක් සූදුසු බවය. තවදුරටත් බුද්ධ දේශනය අනුවම කරුණු තේරුම් ගැනීම සඳහා “ආතාභි ස්ථිර්යනා සතිලා, විශායෝ ලොකී අශිර්කඩා දොඩනයේ” යන සතිපටියාන සූත්‍ර පායය ඉදිරිපත් කරගෙන විශ්‍රා කිරීමෙන් අර්ථ රාජියක් මතුකරගතහැකිය.

ආතාභි

යන පදය “කෙලෙස් තවන වියසීයෙන් යුත් තැනැත්තා” යන අර්ථය දෙයි. මෙයින් මතුකර දෙන සතර සම්භක් ප්‍රධන් වියසීයෙන් යුත්ත විමට යෝගාවවරයා වග බලාගත යුතුය. උනන්දු විය යුතුය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තොකඩ කොට පවත්වනු ලබන වියසීයේ වට්නාකමයි.

වියසීයේ කඩ්චිලක් - කැඩී කැඩී යාමක් වේ නම් හාවනා ගක්තිය දුර්වල වේ. මෙය සලකා බලා යෝගාවවරයා දිනපතාම තොකඩවා ම තොකඩකොට හාවනාවේ යෝදිය යුතුය. මොන යම් කරුණකින් හෝ දිනකට යොදා ඇති වාර ගණන සම්පූණී කරගත තොහැකිවී නම් අඩු වගයෙන් එක් වතාවක් වත් හාවනා කිරීමට උනන්දු විය යුතුය. එයටත් බාධා වනසේ කරුණු සැලසුනගාත් හාවනාව සම්බන්ධයෙන් සිත යොදාගෙන හෝ වික වේලාවක් ගත කළ යුතුය.

මෙලෙස වියසීය යොදාන පිළිවෙළ තොදන්තා ඇතැම් කෙනෙක් සමහර දිනෙක වැඩි වෙලාවක් හාවනාවේ යෙදී සිට සකුටු වී ඇතැම් දිනක හාවනාවේ තොයොදා කාලය ගතකරත්. මෙය හාවනා ගක්තියේ දියුණුවට පාඩුවකි. සමාධියට බාධකයකි. අතෙකුත් අංග වලටත් අඩුපාඩු ඇතිකරන්නකි.

වියසීවත් යෝගාවවරයා භාගවන ආතාභි යන පදය බුදුරජාණන් වහන්සේගේ දැක්වීම අනුව ප්‍රථමයෙන් ම සඳහන් වතනයයි. අනාතාභි යන්න එයට විරැද්ධ පදයයි. ආතාභි ගුණයෙන් යුත්ත ප්‍රද්ගලයා හාවනා වැඩි පිළිවෙළේ දියුණුව ලබයි.

වියසීය යෙදීම සම්බන්ධයෙන් තවත් සඳහන් කළපුතු කරුණක් නම් සිතේ කළබලකාරී බව නම් වූ උද්ධිවිවය ඇතිවන ලෙසට පමණට වඩා තතිකර වියසීය නොයෙදිය යුතු බවයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ අවවාදය පරිදි වියසීය, සමාධිය සමඟ සමඟ වනසේ යෙදුවීමට වග බලා ගත යුතුය.

සම්ප්‍රාණෝ

විශේෂ හැඳින්වීමක් අවශ්‍ය කරන මෙය යෝගාවවරයකු සතුව තිබිය යුතු විමසුම් නුවණ දක්වයි. “සභාගණ” යනු “විමසුම් නුවණ ඇති පුද්ගලයා” යන අරථය ඇති පදයකි. මේ ගුණය කොටස් භතරකට බෙදා කරන විස්තරය පහත දැක්වෙයි. එහි පළමු කොටස් දෙක හාවනාව පහසුවෙන් පවත්වාගෙන යැමට විශේෂයෙන් උපකාරී වේ. එම කොටස් භතර නම්:

1. සාන්නික සංඛ්‍යකෘත්‍ය
2. සෘජ්‍ය සංඛ්‍යකෘත්‍ය
3. ගෞච් සංඛ්‍යකෘත්‍ය
4. ඇසෝග සංඛ්‍යකෘත්‍ය යන මේවාය.

1. සාන්නික සම්ප්‍රාණකුද්‍ය

සාමාන්‍යයෙන් නවක යෝගාවවරයකුට වුව ද විනාඩී 15ක් 20ක් පමණ එක ඉරියවිවක සිට වේදනා දී කරදරයක් තැනිව හාවනාව කරගෙන යා හැකිය. ඉන්පසු මහුව ගාරීරික වේදනාව ඇතිව හෝ තැනිව හාවනාව තතර කොට තැගිට යාමට සිත දෙයි. එසේ දැනුන පමණට ම හාවනාව තතර කිරීමෙන් හෝ ඉරියවිව වෙනස් කිරීමෙන් හාවනාවට බරපතල පාඩුවක් සිදුවේ. අධිෂ්ථාන ගක්තිය යුරුවල වේ. මේ අවස්ථාවන් පිළිබඳව කළුන්ම අවබෝධ කරගෙන, තැගිවීමට සිතෙන විට එසේ තැගිවීමෙහි ප්‍රයෝගනය වීමසා බැලීම් සාන්නික සංඛ්‍යකෘත්‍ය යයි. මෙසේ විමසීමේදී එතරම් ප්‍රයෝගනයක් සිදු නොවන

බව වැටහි යා නම්, දිගටම භාවනාව කරගෙන යාමට මේ මහින් යෝගාවරවයාට අවස්ථාව ලැබේ. අධිෂ්තාන ගක්තිය යොදා තවදුරටත් කරගෙන යැමෙන් බොහෝ වේලාවක් භාවනාව කරගැනීමට හැකිවේ. ක්‍රමයෙන් අධිෂ්තාන ගක්තිය ද දියුණු වේ.

2. සප්පාය සම්ප්‍රදායය

මෙය ඉහත විස්තර කළ අවස්ථාවටම සම්බන්ධය. එවැනි අවස්ථාවකදී ආන්තික සංඛ්‍යාකෘතිය යෙන් සලකා බලන යෝගාවරයාට නැගිට යැමෙ ප්‍රයෝගනයක් වැටහේ නම් එහි සප්පාය, අසප්පාය බව සලකා බැලීම සහාය සංඛ්‍යාකෘතිය යයි. එනම් වැටහෙන ප්‍රයෝගනය භාවනාවට හිතවත්, අහිතවත් බව සලකා බැලීමයි. මෙහිදී නැගිට යන කාරණය භාවනාවට අසප්පාය - අහිතවත් බව හැඟී යා නම් නොනැගිට දිගටම භාවනාව කරගෙන යැමට අධිෂ්තාන ගක්තිය යෙදිය යුතුය.

යෝගාවරයකුට සප්පාය වූ දැකිම්, ඇසීම භා ඇසුරු ඇත. අසප්පාය අහිතකර ඒවාද ඇත. බණ ඇසීම ආදිය සාමාන්‍ය සප්පාය කරුණු වූව ද, භාවනාවට ගැලුපෙන බණක් නම් පමණක් ඒ සඳහා කාලය මිඩිය කිරීම වටි. මෙසේ විමසුම් තුවන යෙදීම දෙවන අවස්ථාවයි.

3. ගොවර සම්ප්‍රදායය

මෙයින් කියුවෙන්නේ භාවනා කාලය තුළ දිගටම කරමස්ථානයේ ම සිත තබා ගැනීම සඳහා අවශ්‍ය කරන විමසුම් තුවණයි. සාමාන්‍ය යෝගාවර ඒවිතයට සතර සතිප්‍රයානය ගොවර භූමියයි. ගොදුරු බීමයි.

4. අසම්මාන සම්ප්‍රදායය

සාමාන්‍ය කටයුතුවලදී, ඉරියව් පැවැත්මේදී තුළුලාව සිත යෙදීම අසම්මාන සංඛ්‍යාකෘතිය යයි. උදාහරණයක් ලෙස කිවහොත් ගමන් කරනවිට "මම යන්නේම්" යි සිතිමේදී ගැනී "මමෙක්" ගැනීම මූලාවයි. ඒ වෙනුවට මම නොව ධාතුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව යැම සිදුවේ

යැයි තේරුම් ගැනීම, සිත යෙදීම මූලා නොවූ බවයි. මේ අයුරින් සෑම ක්‍රියාවකදී ම බාංශුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව සිත යෙදීමට පූහුණු විය යුතුය. මෙය භාවනාවේ දියුණුවන් සමග ඉදිරියට වචාන් හොඳින් අවබෝධ වන බාංශුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ ආරම්භක පියවර වනු ඇත.

මෙලෙස විස්තර වුනු සතර සභාර්ක්‍රැස්‍ය යෝගාවවර ජීවිතයකට අවශ්‍යය. විමසුම් නුවණ සම්බන්ධයෙන් මතක් කළ යුතු තවත් කරුණු කිපයක් ඇත. එනම්, යෝගාවවරයා තමාගේ භාවනා වැටහීම්, අත්දුකීම් තැන තැන ක්‍රියා පැමිට නොයා යුතුය. එය මානය නම් වූ ක්ලේජ ධමියට හේතුවේ. නොදින්නා පුද්ගලයෙකු ලෙස සිටීම ලෙහෙසි බවත් පහසු බවත්, එසේ කළ යුතු බවත්, විමසුම් නුවණීන් වටහා ගත යුතුය. එමෙන් ම මිල්‍යා දාෂ්ථීන්ට යොමුවන සුළු ආශ්‍රෝයෙන් වෙන්ව විසිය යුතුය. “මේ කාලයේ භාවනා කරල ප්‍රතිඵල ලබන්න බැහැ” යන ආකාරයේ මත දරන්නන් භාංශුනාගෙන දුරු කළ යුතුය. දිවිධි විසුද්ධියේ මුළු පිරෙන ලෙසට විමසුම් නුවණීන් කටයුතු කළ යුතුය.

සතිමා

මෙය, පැහැදිලි සිහිකල්පනාවෙන් යුත්ත පුද්ගලයා යන අර්ථය දේ. එය යෝගාවවරයා විසින් දියුණුකර ගතයුතු, දියුණු කරගෙන භාවනාවත් සමග දිගටම නිතර නිතර භාවිතා කළයුතු ගුණයකි. සතිය අධ්‍යාත්මික ගුණ පක්ෂය පුවා දක්වන, ගුණවලට පක්ෂපාතිත්වයක් දක්වන සිතේ ඇතිවන විශේෂ තත්ත්වයකි. කුදා මහත් සෑම ක්‍රියාවක් ම සිහියෙන් යුත්තව කිරීමෙන් මෙම ගුණය හොඳින් සිතේ තහවුරු වේ. ඒ සම්බන්ධයෙන් උපදේශයක් සලකනාත්, සතිය දියුණු කර ගැනීමට නිතරම හෙමින් වැඩ කළ යුතුය. කරන වැඩ කලබලයෙන් කිරීම යෝගාවවර ජීවිතයට නොගැළපේ. සෑම ක්‍රියාවක්ම සැලකිල්ලෙන් කළ යුතුය. එවිට සිහිය හෙවත් සතිය වැඩේ. සතිය දියුණු වී සමාධිය තහවුරු වේ. ප්‍රයාව පහළ වන්නේ මෙලෙස තහවුරු වූ සමාධියෙන්, මේ ධමිතාවයි. මේ සඳහා මූලින්ම වැදගත් වන්නේ සතියයි.

මෙමලෙස ආනාඩි, සම්බර්ගො, සහිලා යන පුද්ගල වාචී පද තුනෙන් යෝගාවලරයා විසින් දියුණුකර ගතයුතු ගුණ තුනක් දක්වේ. එම පාඨයේ ම එන "අසිජ්‍යකා දොමන්සන්" යන දෙපදය, අවබෝධ කරගෙන දුරුකුල යුතු අංග දෙකක් දක්වයි. එනම් ඇලීම හා ගැටීම යන දෙකයි. මේ අංග දෙක නිතරම මෝහය - මූලාව සමගම යෙදේ. වෙනත් විධියකින් කියනොත් මෙම දෙපදයෙන් ඇලීම ගැටීම හා මූලාව යන මුළු කෙලෙස් මුල් තුනම අදහස් කෙරේ.

මෙහිදි යෝගාවලරයා පැමිණිලි පක්ෂයටවත්, විත්ති පක්ෂයටවත් පක්ෂපාතී බව නම් වූ මූලාව නොමැතිව මධ්‍යස්ථාව ඇහුමිකන්දී සාධාරණ විනිශ්චයකට එළඹින විනිශ්චයකාරයකු සේ ඇලීම හා ගැටීම කෙරෙහි පිළිපැදිය යුතුය.

පූර්ව කිහිපය

මෙමලෙස ගතයුතු හා අතහැරිය යුතු පැති සලකා බලා සිතට ගෙන හාවනාව සඳහා කද සංප්‍රව තබාගෙන පයීඩිකයෙන් හිඳගන්නා යෝගාවලරයා මුලින්ම පූර්ව කෘත්‍යය ඉටු කළ යුතුය. ඒ අනුව පලමු පියවර වනුයේ කළින් විස්තර කළ පරිදි තමා වාචී වී සිටින ඉරියට්ට සිත යෙද්වීමයි. ඉරියට්ට ක්‍රමයෙන් වැටහි යත්ම ඒ අනුව ගරිරයන් සකස් කරගන්නා යෝගාවලරයාගේ සිත ආග්වාස-ප්‍රග්වාසයෙහි තැන්පත් වේ. එසේ නොවුවහොත් තවදුරටත් සිත තැන්පත්වීම සඳහා රික වේලාවක් බුදුගුණ හාවනාවට සිත යොදාගෙන සිටිය යුතුය. මේ සඳහා මෙමත් හාවනාව ද සුදුසුය. මෙමලෙස ගත-සිත තැන්පත් වූ පසු ස්වභාවයෙන් ම, ඉංග්‍රීසි සිදු වන ආග්වාස-ප්‍රග්වාසයට සිත යොමු කළ යුතුය.

ආරම්භය

සැම වාරයකදී ම ආසනයන් යෝගාවලරයකු සතු විය යුතු ගුණයනුත් පිළිබඳ කරුණු සිහිපත් කරගෙන ඒ අනුව සලකා බලා පූර්ව කෘත්‍යය නිම කොට ක්‍රමයෙන් දැනෙන පූස්මට සිත යොදුමින් හාවනාව ආරම්භ කළ යුතුය.

සන්සුන් වූ සිතට ආජ්වාස-ප්‍රජ්වාස අනුව නාසයේ අග දැනෙන හැඳීම ප්‍රකට වේ. එලෙස පුස්ම හැඳීම ප්‍රකට වන තෙක් තමා හිදින ඉරියවිව දෙස සිතින් බලාගෙන සිටිය යුතුයි. ඉන්පසු එසේ හැපෙන තැන සිතෙන් ලකුණු කරගත යුතුය. මෙසේ වික වේලාවක් සැලකිල්ලෙන් සිත යොදා ගෙන සිටීමේදී හොඳින් දැනෙන පැත්තක් ඇති බව, වම් පැත්තේ නාස්ප්‍රඩ්වේ අග හෝ දකුණු පැත්තේ නාස් ප්‍රඩ්ව අග වැටි යනු ඇත. මෙසේ විස්තර වශයෙන් හඳුනාගෙන ලකුණු කරගත් පසු ආජ්වාසය අනුව ඇතුළුවන වාතය එතැන හැඳීගෙන ඇතුළුවන හැටින් ප්‍රජ්වාසය අනුව පිටව යන වාතය එතැනම හැඳීගත පිටවන හැටින් සිත යොදා බලාගෙන සිටිය යුතුය. මෙසේ සිතෙන් ලකුණු කරගත් තැනම සිත තබාගෙන හැඳීම පුස්ම අනුව තේරුම් ගත යුතුය. මෙලෙස හැපෙන පැත්ත හා තැන හඳුනාගැනීම සියුම් වැඩකි. එමෙන්ම වැදගත් වැඩකි. මෙසේ හඳුනාගත් තැනට “ආනාපාන නිමිත්ත” යයි කියනු ලැබේ. මෙය ඉදිරි පියවරවල් වලදී අවශ්‍ය කරන මූලික ලක්ෂණයක් බව තේරුම් ගැනීමත් සමග නිමිත්තහි ඇති වැදගත්කම යෝගාවචරයාට වැටි යනු ඇත. හඳුනාගත් නිමිත්ත සමග බැඳ තබාගන්නා සිත එයටම යොදවීම්න් ආනාපාන සතිය වැඩීමෙන් නිමිත්ත තව තවත් ප්‍රකට වනු ඇත.

නිතර ම සිත යෙදී ම හැඳීම අනුවම සිදුවිය යුතුය. ආජ්වාසය අනුව හැඳීම දැනෙන විට ආජ්වාසය යැයි තේරුම්ගත යුතුය. ප්‍රජ්වාසය අනුව හැඳීම දැනෙන විට ප්‍රජ්වාසය යයි තේරුම් ගත යුතුය. “ආජ්වාසය” “ප්‍රජ්වාසය” යැයි වචනයෙන් තොකිය යුතුය. එසේ කියන්නට යැමෙන් සමාධිය කැඩේයි.

ඇතුම් කෙනකුන් වරද්දා ගන්නා තැනක් පෙන්වා දියුතු අවස්ථාවකි මෙය. එනම් සිත එක තැනම තබාගෙන ආග්වාසය හා ප්‍රජ්වාසය තේරුම් ගන්නවා වෙනුවට ඒ මස්සේ සිත දිව්වීමයි. ආග්වාසය අනුව සිත නාසය අගින් පටන් ගෙන උගුර, ප්‍රඩ්ව හා බඩ දක්වා යැවීමත් ප්‍රජ්වාසය අනුව ගරිරයෙන් පිටත යැවීමත් අනවශ්‍ය අමතර

ව�ඩකි. බාධක ව�ඩකි. මෙලෙස සිත ගමන් කරවීමෙන් එකගතාව-එකග බව-නැතිවි යයි. ඇතැම් අය පුස්ම වාර ගණන් කිරීමේ ක්‍රමයක් උපයෝගී කරගතිමින් සිත යෙදීම කරත්, ඒ අනුව එක් වරක්වන් අමතක නොවේ. එක් පටන් ආශ්චර්යා-ප්‍රශ්නාචරය අරමුණු කරමින් දහය තෙක් නැවත තැවතන් නොපැවැලි ගණන් ගත හැකිනම් එම ක්‍රමයෙන් සිත එකග කිරීම කළ යුතුය. එනමුත් ඇතැමෙකුට මෙය කරදරකාරී ක්‍රමයක් ලෙසටත් අමතර ව�ඩක් ලෙසටත් දැනේ. එසේ අමතර ව�ඩක් ලෙස දැනේනම්, එය ආනාපාන සතියට බාධක ලෙස සලකා අතහැරිය යුතුය.

මෙලෙස ආශ්චර්යා-ප්‍රශ්නාචරය භා ප්‍රශ්නාචරය අනුව, එකගතාවට හේතුවන සේ හැඳීම දැනෙන තැනටම සිත යොදාගෙන භාවනා කිරීම සතිපටියාන සූත්‍රයේ:-

"සෞ සතාව අස්සයනි, සතා ප්‍රස්සයනි." යන පියවරෙන් දක්වේ.

මේ භාවනාව ගැන පුරාණ ආචාර්යාවරයන්ගෙන් ලත් නිදහ්‍යනයක් සහයන විගුද්ධි මාගිය කුඩා නරකෙකු මෙල්ල කිරීමේ ක්‍රියාවලිය මෙසේ දක්වයි.

කැඳයෙන් අල්ලා ගෙන ආ කුඩා නරකෙකු මෙල්ල කිරීමට උත්සාහ කරන්නෙක්, මුලින්ම පොලොවේ තදින් සිට වූ කණුවක ගක්තිමත් වර පතකින් උප බඳායි. මෙය යෝගාවවරයා විසින් හොඳින් සලකා බලා හදුනාගත් නිමිත්තෙහි සිත බැඳීමට සමානය. වරපට නම් සතියයි. දුවන සිත, කුඩා නරකෙකුට උපමා කර ඇත.

හරකා මුලින් උගේ කුඩා භාවය නිසාත් තුහුරු භාවය නිසාත් දැගලීමට පටන් ගනී. මෙලෙස සිත ද මුලින් කළබලයට පත්වන බව යෝගාවවරයා තේරුම් ගත යුතුය.

දක්ෂ මෙල්ල කරන්නා යොදාගත් කණුවේත්, වරපටේත් ගක්තිය නරකාගේ දැගලීම ඉක්මවා සිටීම නිසා අවසානයේ නරකා කණුව මුලම ලැඟී. මෙය ආදර්යයට ගන්නා යෝගාවවරයා මුලින් සිත කළබලවීමෙන් පසුනොබා නැවත තැවත සිහියෙන් යුත්තව සිත නිමිත්තෙහි යෙදීමෙන් ක්‍රමයෙන් මෙල්ල වන සිතේ ස්වභාවය තේරුම් ගනී.

මෙසේ මෙල්ල වූ සිතින්, සිහියෙන් යුක්තවම ආග්චාස කරන සිහියෙන් යුක්තවම ප්‍රජ්චාස කරන, යෝගාවච්චයා ඉනුදු සැහෙන සමාධිමත් බවක් අත්දකියි. ආග්චාසයෙහි හා ප්‍රජ්චාසයෙහි දිගු බව හෝ කෙටි බව හෝ හඳුනාගැනීමට තරම් ඒ ක්‍රියාවලිය තුමයෙන් ඔහුට ප්‍රකට වෙයි. ආනාපාන සති හාවනාවේ පලමු වන හා දෙවන පියවර වගයෙන් දක්වා ඇති, උපදෙස් ක්‍රියාත්මක කිරීමට දීන් ඔහුට අවස්ථාව පැමිණ ඇතු.

1. "දිසං වා අඡ්‍යානොනා දිසං අඡ්‍යාවිති පර්නාති"

"දිසං වා පැංච්‍යානොනා දිසං පැංච්‍යාවිති පර්නාති"

දිසීව හෝ ආග්චාස කරන්නේ, දිසීව ආග්චාස කරම් සි දීන ගනියි.

දිසීව හෝ ප්‍රජ්චාස කරන්නේ, දිසීව ප්‍රජ්චාස කරම් සි දීන ගනියි.

2. "ත්සං වා අඡ්‍යානොනා ත්සං අඡ්‍යාවිති පර්නාති"

"ත්සං වා පැංච්‍යානොනා ත්සං පැංච්‍යාවිති පර්නාති"

කෙටිව හෝ ආග්චාස කරන්නේ, කෙටිව ආග්චාස කරම් සි දීන ගනියි.

කෙටිව හෝ ප්‍රජ්චාස කරන්නේ, කෙටිව ප්‍රජ්චාස කරම් සි දීන ගනියි.

පලමුවෙන් දිගු පුස්ම ගැනීමක් හා පසුව කෙටි පුස්ම ගැනීමක් මෙයින් අදහස් නොකෙරේ. මෙය සිතාමත් කරන්නක් නොව පුස්ම ස්ච්චාභාවිකව එනා-යන ආකාරයට එහි හැඳිම අනුව හඳුනාගැනීමක් පමණි. සාමාන්‍යයෙන් ආනාපාන සති හාවනාවේ දී හැඳිම අනුව පුස්ම තුන් ආකාරයට බෙදිය හැකිය. එනම් මිලාරික, සුඩුම හා සුඩුමතර යන තුනයි. මිලාරික අවස්ථාවේදී හැඳිම හොඳින් ප්‍රකටය. සුඩුම වන විට එකරම් ප්‍රකට නැත. සියුම්ය. සුඩුමතර අවස්ථාවේදී හැඳිම නොදුනී යන තරම්ට සියුම්ය.

මේ ගැන නොදුන්නා වූ යෝගාවච්චයා සමහරවිට හැඳිම නොදුනී යාම අනුව සිත තරක් කරගෙන හාවනාවෙන් තැබීම යයි. මෙහිදී සිදුවන්නේ පුස්ම නතරවීමක්වත් හාවනාවේ අඩු පාඩුවක්වත් නොව පුස්ම සියුම් වී හැඳිම නොදුනී යාමයි.

මෙය භාවනාවේ තරමක දියුණු අවස්ථාවකි. මේ පිළිබඳව අවබෝධයක් ඇති යෝගාවවරයා විසින් කළ යුත්තේ හැඳීම නොදැනුනත් එතැනම, නිමිත්තෙහි ම සිත යොදාගෙන සිටිමයි. මේ අවස්ථාව නිමිත්ත ප්‍රයෝගනයට ගන්නා විශේෂ අවස්ථාවකි. මේ නිසා නිමිත්ත හොඳින් වටහා ගැනීමේ වටිනාකම යෝගාවවරයා තේරුම් ගත යුතුය. නිමිත්ත ගැන සඳහන් කිරීමේදී මුලින් ම විශේෂ මතක් කිරීමක් කළේ ද මේ නිසාය.

මෙලෙස මද වේලාවක් සිටින විට ඉතා සියුම්ව, සැහැල්ලු පුළින් රෞදක් වදින ලෙසට තැවත හැඳීම දැනෙන්නට පවත් ගනී. ක්‍රමයෙන් එය සාමාන්‍ය තත්ත්වයට තැවත පත්වනු ඇත. මේ මට්ටමට දියුණු කරගත් ආනාපාන සතිය ඇති යෝගාවවරයා සිතේ සමාධිය දියුණු අවස්ථාවලදී ප්‍රංශී ප්‍රංශී තරු එම් ලෙස යම්කිසි ආලෝකයක් දකිනු ඇත. මෙය ප්‍රථමයෙන් වහ වහා ඇතිවෙමින් තැනිවෙමින් පවතී. එසේ වතුදු දිගටම නිමිත්තෙහිම සිත යොදාවාගෙන එම ආලෝකය අනුව සිත නොයවා භාවනා කිරීමෙන් ආලෝක නිමිත්ත සැරිර වීමට පවත් ගනු ඇත.

කෙසේ නමුත් මේ කියවෙන විස්තරය අනුව සිතන්නට යැමෙන් ආලෝකයක් ඇති කරගැනීමේ අදහසින් හෝ බලාපාරොත්තුවෙන් භාවනා නොකළ යුතුය. මේ තාක් දුරට අවහිර බාධක වලින් තොරව භාවනා වැඩපිළිවෙළ කරගෙන යාමට සමහරේකුට සැහෙන කාලයක් ගතවිය හැකි නමුත් වාසනා මහිමයත්, පෙර කළ පුරුදේදත් ඇතොත් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගතහැකි වනු ඇත.

ආනාජන සති භාවනාව පූඛු කොටස නිවිශ්‍ය යා.



ଆନ୍ତାପାନ ଚତି - ଚମଳୀୟ

ନମୋ ତଙ୍କ ହଗଲିଲେ ଅରହିଲେ ଚମଳା ଚମଳିଛିଙ୍କ !!!

ଚମଳି ହାଵନାଵିଦ୍ୟ ବିପଚ୍ଛେଣି ହାଵନାଵିଦ୍ୟି ହାଵନା କୁମ ଦେକକୁ ଆଜି ବିଲ ଲୋହେଁ ଯେଁଗାଵିଲିରଙ୍କରୁ ଧନ୍ତନ୍ତା କରିଛନ୍ତି. ଆନ୍ତାପାନ ଚତି ହାଵନାଵି ଚମଳିବନ୍ତିରେ ଦେଇଲେ କୁମ ଦେଇଲେ. ମେମି କୁମ ଦେଇ ଅତିରିନ୍ତ ଚମଳି ହାଵନାଲେଖି ମୂଲିକବ ବିଲାପାରୋନ୍ତକୁ ବନ୍ତନେ, ଚମାଦିଯ ଦୈତ୍ୟଙ୍କୁ କର ଗୈନିମ ତୁଳିନ୍ତ ନୀଵରଙ୍ଗ ଏତି ବିଲିଲିଲି କେବେ ଯେଇପକୁ କୋଠି “ମହାଦେଶ ଅତିଷ୍ଣ” ନାମଦେଇନ୍ତ ହଙ୍ଗନ୍ତିଲିଲି ରୂପାଵିଲିର, ଅର୍ଜୁପାଵିଲିର ଦିବ୍ସାନଦେଇନ୍ତ ଲବା ଗୈନିଲିଦି.

ତତ୍ତ୍ଵଦୂରତନ୍ତ ଆନ୍ତାପାନ ଚତିଯ ଅନ୍ତର ଚମଳାଦିଯ ପ୍ରଭୃତି କିରିମେନ୍ତ ଅତିଷ୍ଣ, ଲବା ଗୈନିମେମ କରମତ ଧ ମେମ ହାଵନାଵି ଦୈତ୍ୟଙ୍କୁ କଲ ହୈକି ବିଲ ଚମଳିନ୍ତ ବେଳି.

ଅଭୁଦେବାନ୍ତପାଦ କାଲିଲ ଦି ପଥା ଚମଳି ହାଵନାଲେଖି ଉତ୍ସକାଶେତ ପ୍ରତିଶିଳ ଲେଜ ମେଲେଜ ଦିବ୍ସାନ ଅତିଷ୍ଣ, ଉପଦ୍ଵା ଗୈନିମେ କରମତ ତିଯ ଦୈତ୍ୟଙ୍କୁ କଲ ହୈକି ଅତର, ତିନି ଆନ୍ତିଚଂପ ଲାଗଦେଇନ୍ତ, ଲଦ ଦିବ୍ସାନଦେଇନ୍ତ ନୋପିରିଷି କାଲକ୍ଷିଯ କଲିଲେହାନ୍ତ, ବ୍ରହ୍ମମଲେକ ଉତ୍ସପତତିଯ ଲୈଲିଯ ହୈକିଯ. ତେ ଅନ୍ତର କାଲିଯକୁ କେଲେଜେ ଦୂରିଲି ଲିଲିନ୍ତ ତୋର ପ୍ରହମ ପ୍ରବାୟ ବିଦେମତ ଫଳେରୀବ ଜୁଲାଲେଜନ୍ତ ଆଜି. ଲିପିନ୍ତ ମନ୍ତ୍ର ଧ, ଉତ୍ସକାଶେତ ଶାତିଯକ ଉତ୍ସପତତିଯ ଲବା ଧି, ତିନିକୁ ଧ, ହାଵନାଵିଲି ଚିତ ଯୋମୁ କରନ୍ତନେ ନମି ତୁନା ତୁକମଣିନ୍ତ ବିନ୍ଦନ ଚମଳାଦିଯ ଲବା ଧିମତ ଧ, ମେମ ଚମଳି ହାଵନାଵି ଉପକାରି ବେଳି.

ଚମଳି ହାଵନାଵି ଦୈତ୍ୟଙ୍କୁ କିରିମ ପିଯିଲି କିହିପାଦିନ୍ତ ବିଚ୍ଛନ୍ତର କଲ ହୈକିଲିଲି.

උපවාර අවස්ථාව

මෙයින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ තාක්දුරට භාවනා කිරීම තුළින් හඳුනාගත් ආනාපාන සහි නිමිත්තෙහි ම වැඩි වේලාවක් සිත යෙදීමෙන් සමඟ සමාධිය දියුණු කර ගැනීමට ඇවැසි වන උපදෙස් සමූහයකි.

මුළු කොටසින් පෙන්වා දෙන්නට යෙදුණු පරිදි ප්‍රථම ආරම්භ අවස්ථාවේදීම හෝ රට පසුව සමාධිය දියුණු වූ විටකදී යෝගාවරයාට කුමයෙන් දරුණන කිපයක් පහළ වනු ඇත. තරු එම් වලාකුල් ලෙසට පහළ වන මේ දරුණන අනුව සමාධියේ ඇති දියුණුව ද සලකා යෝගාවරයා එම දරුණන අනුව සිත යෙදීමට පෙළුහෙනු ඇත. මෙය වැරදි පියවරකි. එසේ බැහැරට සිත යෙදුව නොත් එම ලකුණු ද පිරිහේ. තමාගේ භාවනාව ද පිරිහේ. එබදු අවස්ථාවල දී කළ යුත්තේ ඒ දරුණන වලට සිත යෙදීම නොව, ඒවායේ රඳීම නොව. ඒවා සම්බන්ධව උපේක්ෂාවෙන් භාවනා මතකිකාරය පැවැත්වීමයි.

මතුවන මෙවැනි සැම බාධකයකදී ම තමාගේ විමසුම් තුවන යොදවා බැහැරට සිත නොයන ලෙස ක්‍රියා කළයුතු අන්දම “සහ්යිතා” යන පදය විස්තර කිරීමේ දී මුළින් දක්වා ඇත.

උපවාර සමාධියට සිත දියුණු කිරීමේ දී පහත දැක්වෙන බාධක (පරිපත්පා) ධම්යන් පිළිබඳ පරිවය අත්‍යවශ්‍යය. මූලික වශයෙන් මෙම පරිපත්පා ධම්යන් කොටස් හයකට වහි කොට ඇත. ඒවා මෙසේයි.

1. සිත අතිත අරමුණු කරා දිවීම් වශයෙන් ඇති වන ප්‍රශ්නත්තාපය
2. සිත අනාගත ප්‍රාරුපනා අනුව දිවීම් වශයෙන් ඇති වන විකම්පනය හෙවත් කැළඹීම.
3. සිත රාග වශයෙන් අරමුණෙහි ඇලිමෙන් ඇති වන අහිනතිය හෙවත් බැඳීම.
4. සිත දැවීෂ වශයෙන් අරමුණෙහි ගැටීමෙන් ඇති වන අපනතිය හෙවත් එපා වීම.

5. සමාධිය හා සම්බර තොවන තරමට දැඩි වියසීය යෙදීමෙන් අැති වන උද්ධිවිචය හෙවත් සිත විසිරි යුම.
6. සුදුසු ප්‍රමාණයට වඩා වියසීය අඩු වීමෙන් සිදුවන ලිනහාවය නිසා පහළ වන විනම්ධිය හෙවත් නිදිමත ගතිය.

ඉහත දක්වූ හය ආකාරය අනුව සිත හැසිරිම නතර වූ අවස්ථාව සිනේ ඒකගේනාව ලෙස හැඳින්වේ. “විත්තාවයිනි” යනු ද එයට ම නමකි. මෙහිදී සිදුවන්නේ සිත ක්‍රමවත් ලෙස අරමුණෙහි පිහිටීමයි. වෙනත් ආකාරයකින් කියතොත් කාඩ්ජා ව්‍යාජා, රිඛාඩා, උඩ්ඩිච කුක්කුණු, විනිකිනිභ යන නිවරණ ධම්වල බලපැම ඉවත්වී එයින් ලැබෙන සැනසීම තුළ සිත අරමුණෙහි තැන්පත් වීමයි. කළින් සඳහන් කරන්නට යෝදුණු ආලෝක නිමිත්ත මේ වන විට කිහිප ආකාරයකින් සකස් වී වඩා සේරිර වූත් තොසැලෙන්නා වූත් ආකාරයකට ඉදිරිපත් වේ.

ආනාපානය හැඹීම ද, මිලාරික වූද, සුඩුම වූද, අවස්ථා පසු කරමින් සුඩුමතර අවස්ථාවට පත් වේ. ඩුස්ම රල්ල තොදුනෙන තරමට ම සියුම් වේ. සිනේ ප්‍රමෝදය ද බල පවත්වයි.

මෙලෙස ආලෝක නිමිත්ත. පරිභාග නිමිත්ත. වගයෙන් ප්‍රකටව ඉදිරිපත් වීමත් ආනාපානය සුඩුමතර අවස්ථාවට පත් වෙමින් සිත ප්‍රමෝදයට පත්වීමත් නිසා මේ අවස්ථාවේ ද ආනාපානය අනුව සිත පිහිටුවීම වගයෙන් කළ ප්‍රයත්නය අතහැරෙයි. ඒ සම්බන්ධයෙන් උපේක්ෂා වේ. මේ අවස්ථාව පරිසම්භිදා මගි දේශනා පාලියෙහි සඳහන් වන්නේ :-

“විත්තං විවතති උපෙක්ඩා සණ්ඩාති” යනුවෙති. පරිසම්භිදා මගි අයි කඩාව මේ අවස්ථාව විස්තර කරන්නේ, “අස්සාස පස්සාසාපි විත්තං විවතත තීති අස්සාස පස්සාසෙස නිස්සාය පරිභාග නිමිතෙන උපපජ්ජනෙන පකති අස්සාස පස්සාසතො විත්තං නිවතතති. උපෙක්ඩා සණ්ඩාතිති තස්මී. පරිභාග නිමිතෙන උපවාරප්පෙනා සමාධිපෘත්තියා ප්‍රන සමාධානෙ බ්‍යාපාරාභාවතො තත්ත්වජකිත්තුපෙක්ඩා සණ්ඩාති නාම” යනුවෙති.

එනම්, ආය්වාසය ප්‍රශ්නවාසය හැඳිම අනුව සිත පිහිටුවීමේ ප්‍රයත්නය අතහැරිම යනු :- ආය්වාසය ප්‍රශ්නවාසය අනුව සපයා ගත් පටිභාග නිමිත්ත උපන් කලේහි ප්‍රකාශනී ආය්වාසය ප්‍රශ්නවාසය කෙරෙන් සිත වෙන් වීමයි.

උපේක්ෂාවත් වේ යනු :- පටිභාග නිමිත්ත අනුව සිත උපවාර හෝ අපීණා සමාධියට සමවැදීම හේතුකොටගෙන තවත් කළ යුතු ප්‍රයත්නයක් නොදක්නේ තනු මූල්‍යක්ෂණජකකා වෙහි සිත පිහිටයි යන්නයි.

මේ අනුව, නීවරණ ධම්වල බලපැල ඉවත් වූත් පටිභාග නිමිත්ත අනුව සිත නූත්‍යක්ෂණජකකාව පත්වුත් මේ අවස්ථාව උපවාර සමාධි අවස්ථාව ලෙස යෝගාවවරයා හඳුනා ගනී. මෙලෙස උපයා ගත් උපවාර සමාධියේ විශේෂ ගක්තියක් ඇත. එය විපස්‍යනාවට පාදක කිරීමට ද ප්‍රමාණවත් වේ.

අපීණා අවස්ථාව

උපවාර අවස්ථාව ද ඉක්මවා සිතේ තත්ත්වය දියුණු වීම මෙයින් කියුවේ. ඒ අනුව උපවාර සමාධිය අත්දකිමින් දිගටම මනසිකාරය පැවැත්වීමේ දී පටිභාග නිමිත්තත් සිතත් එකිනොකට මූණ ලා සිටින්නා සේ, යෝගාවවරයාට වැටහෙන අවස්ථාවක් පැමිණේ. එහි දී එක් උව්‍යතම අවස්ථාවක දී සිත පටිභාග නිමිත්ත කුළුට කිදා බසින්නාක් සේ වැටහිම අනුව යෝගාවවරයා තමාගේ ප්‍රථම අපීණා ලාභය හඳුනා ගනු ඇත.

උපතිග්‍රය සම්පත්තිය ඇති යෝගාවවරයා මෙපමණකින් ම අපීණා ලාභය ලබතත් එය නොමැති යෝගාවවරයාට ඒ සඳහා සලසා ගත යුතු කරුණු දහයක් ඇත. ඒවාට දසාකාර අපීණා කොරල්‍යය යැයි කියනු ලැබේ. ඒවා මෙසේයි.

1. ආධ්‍යාත්ම බාහිර වස්තුන් සුදුසු ලෙස පිරිසිදු කර ගැනීම.

2. ගුද්ධාදී ඉන්දිය ධම්යන් සූදුසු සේ සම බවට පත් කර ගැනීම.
3. ලබා ඇති පටිභාග නිමිත්ත ප්‍රමාදියෙන්. නිවරණාදීයෙන් පිරිහි යන්නට ඉඩ තොදී රක්ගැනීමේ දක්ෂතාව.
4. සිත ඇවැසි තරමට වීරිය යෙදී තැකි බැවින් ලින භාවට පත් වී ඇත්තම් ඔමමට්ට සම්බාජ්කඩ්බ්ලාංගාදියට සිත යෙදීමෙන් උත්සාහවත් කිරීම.
5. සිත වීරිය ඉතා වැඩිවිම් ආදිය නිසා තොසන්සුන් වේද එකල පසුද්ධි සම්බාජ්කඩ්බ්ලාංගාදියට සිත යෙදීමෙන් සිත නිගම ගැනීම.
6. අරමුණට තොබැසීමෙන් සිත පිට පනිනා ස්වභාවයට පත් වේ නම්, අෂේර සංවේග වස්තු මෙනෙහි කිරීමෙන් සිත සම්පහංසනය කිරීම.
7. සිත සමාධි වීමියට පිළිපන්නේ වීම ආදී ලක්ෂණ අනුව උපේක්ෂාවෙහි යොදවාලීම.
8. තොතුන්පත් සිතැති අසමාහිත පුද්ගලයන් දුරුකිරීම.
9. තුන්පත් සිතැති සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම.
10. සමාධිය පිළිබඳ විශ්වාසයකින් යුත්තෙව, එයට නැමුණු සිතින් සමාධියෙහි නියැලීම.

මෙලෙස මෙම අංශීණා කොළඹ කරුණු දහය මැනවින් සම්පාදනය කරන යෝගාවලරයා අංශීණාව හෙවත් දානාන විත්තය සපයා ගනී.

මෙම පුරුම දානාන අංශීණා සමාධි සිත දේශනාවේ සඳහන් වන්නේ "ඩ්‍රිච්ච් කාලේන් ඩ්‍රිච්ච් ඇකුසලුන් දේශනාහි ස්ථිතික්කං ස්ථිතිං විවේකං ජීති සුඩ් ඡයෝජ්කඩ්කං උස්ස්විජංස් විජං" යනුවෙති.

මෙම අනුව මදක් විමසුම් තුවනු යොදා බලමු. මෙම සිතෙහි ප්‍රහිණ අංග පසෙකි. සම්පුද්‍යක්ත අංග පසෙකි. ඒ මෙස්සිය: කාලෘජණුය, ව්‍යාභාදය, වීන මිද්ධිය, උසුවා කුකුණුව, විශික්විජාව යන මෙවා ප්‍රහිණ වූ අංගයෝග.

මේ පස් ආකාර වූ නීවරණයන්ගේ ප්‍රහාණය විකිමහන ප්‍රහාණය නම් නැතින් හැඳින්වේ. සම්ප්‍රයුක්ත අංග වනුයේ විතක්ක, විවාර, පිති, සුඛ, එකගෙතා යන මේ පසය. මේ අංග ධ්‍යාන විත්තයේ ලැබෙන හැටි විශේෂයෙන් සළකා බැලිය යුතුය.

මෙයින් එකගෙතාව මූලික අංගයකි. “එක + අගයතා = එකගෙතා” යනු පද බෙදීමයි. එකම අරමුණු කොටසක් ඇති බව සිතේ පවත්වාලීම අධිපතිකම් පැවැත්වීම මෙහි තෝරුමයි. මෙය, සිතේ ඇති නොයෙක් අරමුණු කෙරෙහි විසිරි යැම වළකාලයි.

ශ්‍රද්ධාදී ඉන්දියයන් මෙහිදී සම වී එකරස වී ඇත. මේ බලයෙන් සිතේ ලින භාවයට ඉඩක් නැති වී යයි. උද්ධ්‍යවිච්‍රාන්තික නැති වී යයි. මේ විත්ත තත්ත්වය දේශනාවේ සඳහන් වන්නේ “අවිකිජ, අභිජනන, ඔන්තිනි, ඇත්තිනි” යන නම වලිනි.

ඉතිරි සම්ප්‍රයුක්ත අංග සතර ද එකගෙතාව මෙන්ම ප්‍රථම ධ්‍යාන විත්තයට උපකාරී වේ. ඒ මෙසේයි :

විතකීය : එනම්දීදයට යට වී සිත පසුබැමෙන් වළකාලයි.

විවාරය : විවිකිවිජා වශයෙන් පසුබැමට ඉඩ නොදී අරමුණ හමුකර දීම මෙහි කෘත්‍යායයි. මෙහි ඇත්තේ ප්‍රයා ස්වරුපයයි.

පිතිය : ව්‍යාපාදයෙන් උකටලී වන්නට ඉඩ නොදී අරමුණෙන් සිත යොදා ලිම කරයි. එහි ලක්ෂණය අරමුණ පිය කිරීමයි.

සුඛය : උද්ධ්‍යවිච්‍රාන්තික දෙකින් සිදුවන සිත පිළිබඳ නොසන්සුන්කම වළකා අරමුණෙන් සුවය වැඩි දියුණු කිරීම මෙහි ස්වභාවයයි.

මේ අනුව අපට ප්‍රථම ධ්‍යාන විත්තයේ නීවරණ ධමියන් ඉවත්ව යන සැවිත් සම්ප්‍රයුක්ත අංග යෙදෙන සැවිත් තෝරුම් ගත හැකිය.

පුර්ම ධ්‍යානයට සම වැදුණු සිත ලක්ෂණ දහයකින් සමත්වීනය. එනම් කළින් සඳහන් කරන්නට යෙදුණු බාධක (පරිපත්පා) ධම් හය මෙහි නොමැති වීම හා සම්පහංසනා ලක්ෂණ හතරකින් සම්පූර්ණ වීමයි. එම සම්පහංසනා ලක්ෂණ තම් :

1. ඒ සිතෙහි හටගත් ගුද්ධාවත් ප්‍රයුවත් යන ධම් දෙක මුවනොවුන් නොරෝම සිටුනා ස්වහාවයෙන් සම්පහංසනය, (තත්පරාතානා ඔම්මානා අනතිවත්තනයේනා සම්පහංසනා)
2. ගුද්ධාදී ඉන්දියයන් නා නා කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් විමුක්ති රසයෙන් ඒකරස බැවින් සම්පහංසනය, (ඉන්දියානා එකරසයේනා සම්පහංසනා)
3. ඒ අනතිවර්තන හාවයට හා ඒකරස හාවයට අනුරුප වූ වියසීය පවත්වන හෙයින් සම්පහංසනය, (තදුපග විරියවාහනයේනා සම්පහංසනා)
4. නැවත නැවත සේවනාර්ථයෙන් සම්පහංසනය, (ආසේවනයේනා සම්පහංසනා) යනුයි.

මෙලස ධ්‍යානයක් ලෙස ගන්නා තරමට ආනාපාන සතිය දියුණු කරගත් යෝගාවවරයා ඉදිරි දියුණුව සලකා සැලකිල්ලෙන් යුත්තව ක්‍රියා කළ යුතුය. ආනාපාන සති හාවනාවේ උසස් ප්‍රතිඵලයක් ලෙස මෙලස ධ්‍යානයක් ලබා ගත් යෝගාවවරයාට එහි ස්වීරතාව ලබා ගැනීම සඳහා කළ යුතු වැඩ රාජියකි. ඒවා පිළිබඳව අවබෝධයක් නොමැතිව, ලද ධ්‍යානයේ සූචිත ම භුක්ති විදින්නට පෙළඳුනහොත් එය වැරදි පියවරක් වනු ඇත.

වසිනා ප්‍රහුණුව

මුළුන්ම ධ්‍යානයක් ලබා ගත් යෝගාවවරයා විසින් එහි ස්වීරතාව සඳහා කළ යුතු කටයුතු රාජිය වසිනා ප්‍රහුණුව නමින් හැඳින්වේ. එම වැඩපිළිවෙළ කොටස් පහකට -වසිනා පහකට- බෙදා පුරුදු ප්‍රහුණු කිරීම සම්භාවිත ක්‍රමයයි.

එම වසිනා පහ නම :

1. ඇත්තාචර්ණ වසිනාව
2. ආයුධ වසිනාව
3. ඇඩියින වසිනාව
4. ඇත්තාචර්ණ වසිනාව
5. තැක්කීමෙකුන වසිනාව

සමාප්පෙන හා වුයින වසිනාව

මෙතෙක් විස්තර කළ පරිදි ප්‍රථම වරට දියාන ලාභය සැලසා ගත් යෝගාවවරයා ඒ බව තේරුම් ගෙන වහාම තමාගේ ඕනෑකම්න් ම සිත නිමිත්තෙන් මැත් කර ගත යුතුය. මෙය වුයිනයයි. එසේ නොමැතිව පමා වුවහොත් දියාන නිකාන්තිය, දියාන සුබය කෙරෙහි ආශාව, නම් වූ කෙලෙස් ධම්වලට යට වී සිත අම්ණා සමාධියෙන් පිරිහි යැමට ඉඩ ඇත.

මේලගට යළිත් පෙර පරිදි සිත ප්‍රතිභාග නිමිත්තට යොදාලිමෙන් නැවත දියානයට සමවැදිය යුතුය. මෙලෙස නැවත නැවත දියානයට සමවැදිම පුහුණු වීම සමාප්පෙන වසිනාව යැයි කියනු ලැබේ. සමාප්පෙනය අනුව දියානයට සමවදින සිත තමාගේ ඕනෑකම්න් එයින් නාගා ගැනීම වුවයානය වන අතර නැවත නැවත එහි පුහුණු කිරීම වසිනා පුහුණුවයි.

මේ අනුව ඉහත දැක්වූ වසිභාව පහෙන් සමාප්පෙනය හා වුවයානය යන වසිනා දෙක මුලින් හඳුන්වා දිය යුතුය. මේවා පුහුණු කිරීමේ දී සිය වතාවක්, දහස් වතාවක් නොව රෝත් වඩා හෝ පුහුණු කිරීමෙන් කැමති තැනැක දී ඕනෑම වේලාවක දී හිතු හැරියේ දියානයට සමවැදිමට හා එයින් වුවයානය වීමට හැකියාවක් ලබා ගත යුතුය. ඒ පිළිබඳ හොඳ පුහුණුවක්, විශ්වාසයක් නොමැතිව ඉදිරි පියවර තැබීමට ඉක්මන් නොවිය යුතුය.

අධිවියාන වසිතාව

මුලින් ම සමාජජ්‍යන - වූටියාන යන වසිතා දෙක පුහුණු කළ යෝගාවවරයා රේඛගට පුහුණු කළ යුතු වන්න් අධිවියාන වසිතාවයි.

එහි දී සමාජජ්‍යන වසිතාව අනුව ද්‍රානයට සම වැදිමට පෙර යෝගාවවරයා “මෙපමණ කාලයකින් පසු ද්‍රානයෙන් වූටියානය වේවා” හි කාලයක් නියම කර ගෙන ද්‍රානයට සමවදී. මුලින් විනාඩියක් වැනි සුළු කාලයක් අධිෂ්ථානය කොට සමවදී නියමිත පරිදි එම කාලයේ අවසානයේ දී ඉබේම ද්‍රානයෙන් වූටියානය වන ලෙස මෙම වසිතාව පුහුණු කළ යුතුය. සමහර විටක පුරුම වතාවේ දී ම සාර්ථක වීමට ද ඉඩ ඇත. එසේ සාර්ථක නොවුවහොත් තැවත තැවත අධිෂ්ථානයෙන් යුත්තව සමවදීමෙන් නියමිත වේලාවට ඉබේ තැගී සිරිය හැකි වන පරිදි පුහුණු කිරීම මෙහිලා භාවිතා වන කුමයයි. මෙලෙස නියමිත සුළු කාලය අවසානයේ ඉබේ සිත වූටියානය වන බවට තහවුරු කර ගත් පසු අධිෂ්ථානය කරන කාලය විනාඩි දෙක, තුන, පහ, දහය යන ලෙසට වැඩි කළ හැක. මේ සැම අවස්ථාවේ දී ම අධිෂ්ථානය කරන කාලය අවසානයේ ඉබේම සිත අරමුණීන් ඉවත් විය යුතුය.

ආචාර්යන වසිතාව

මෙය හතරවනුව පුහුණුව කළ යුතු වසිතාවයි. ඒ අනුව ඉහත විස්තර කළ පරිදි අධිෂ්ථානයෙන් යුත්තව සමවදින යෝගාවවරයා නියමිත කාලය අවසානයේ සිත ඉබේව ම වූටියානය වූ පසු ද්‍රාන සිතේ ඇති ද්‍රානාංගයන් එකක් එකක් පාසා සලකා බලයි. පුරුම අවස්ථාවල දී ද්‍රානාංගයන් එතරම් පැහැදිලි ව ප්‍රකටව දැක්මට අපහසු විය හැකිය. තමන්ට ප්‍රකටව වැටහෙන තාක් ආචාර්යනය කර තැවත ද්‍රානයට සමවදීය යුතුය. එයින් වූටියානය වූ පසු යළි යළින් ද්‍රානාංග පස එකින් එක ආචාර්යනය කරමින් වසිතාව පුගුණ කළ යුතුය. විතක්ක, විවාර, පිති, සුඩ, එකග්ගතා යන පුරුම ද්‍රානයේ අංග එකක් එකක් පාසා හොඳින් ප්‍රකටව වැටහි යන තෙක් වසිතාව පුහුණු කළ යුතුය.

එඩා භද්‍රනා ගැනීමේ ගක්තිය ලබා ගත යුතුය. පිළිවෙළින් හොඳින් වසිතාවන් පූහුණු කරමින් යැම ඉදිරි වසිතාවන්ගේ පූහුණුවට උපකාරයකි.

පවත්වෙකුන් වසිතාව

මෙම වසිතාව ඉහතින් දක්වූ ආච්ඡාන වසිතාවට ම සම්බන්ධය. වෙනසකට ඇත්තේ මෙහි දී ආච්ඡාන වසිතාවටන් වඩා ධ්‍යානාංග හොඳින් භද්‍රනා ගැනීමයි. එහිලා එක් එක් ධ්‍යානාංගයේ කෘත්‍යය වශයෙන් වෙන් වෙන්ව සලකා බැඳීම මෙහිදී පූහුණු කරනු ලැබේ. එනම්:

විතක්කය - සිත අරමුණට තැංෝමේ කෘත්‍යය

විවාරය - සිත අරමුණෙහි හැසිරවීමේ කෘත්‍යය

පිති - සිත පිනා යැම

සුබ - එයින් ඇති වන කායික මානසික සතුව

එකග්ගතා - සිත අරමුණෙහි නතර වීම නම් වූ විත්තවියිතිය

මෙම එක එකක් කෘත්‍යය වශයෙන් සැලකීම පූහුණු වීමෙන්, ලද ධ්‍යාන සිත පිළිබඳව වඩාත් සම්පූර්ණ දැනීමක් ලබා ගත හැකිය.

මෙම අනුව යෝගාවවරයා ප්‍රථමයෙන් විත්ත සමාධිය යන්නත්, එය ලබා ගන්නා සැරිත්, එහි දියුණු තත්ත්වය වන විත්තවියිති නම් වූ එකග්ගතාවත්, එය ලබා ගන්නා සැරිත්, එය ප්‍රවේශමින් දියුණු කිරීමෙන් ලැබෙන ධ්‍යානයන්, එය ලබා ගන්නා සැරිත් තේරුම් ගනී.

ඉහළ ධ්‍යාන සඳහා පූහුණුව

ප්‍රථම ධ්‍යානයට අදාළ වසිතා සම්පූර්ණ කිරීමෙන් පසුව ද්විතීය ධ්‍යානය බලාපොරොත්තු වන යෝගාවවරයා ප්‍රථම ධ්‍යානයට සමවැදුමේදී ඇතුම් විට එහි ඇති “විතකීය” ඕලාරික ලෙසටත් කෙළෙස් වලට-නීවරණ වලට කිටුව ගතියත් වටහා ගනී. සමහරකුට “විතකීය” හා “විවාරය” යන ධ්‍යානාංග දෙකම මෙසේ ඕලාරික බව වැටහි යයි.

ල් අනුව:

විතකීය පමණක් මිලාරික බව වැටහි යන්නේ නම් ක්‍රමය මෙසේය. යෝගාවච්චයා මෙහිදී විතකීයේ මිලාරික බව සලකා, “විතකීය නොමැති ද්විතීය ද්‍රානය ලැබේවා” සි යන ප්‍රාර්ථනය ඉදිරිපත් කර ගෙන පෙර සේම පටිභාග නිමිත්තව සිත යොදාලදී. පෙර සේම නිමිත්ත පරිකම් කිරීමෙන් විවාර, පිති, සුඛ, එකග්‍රතා යන ද්‍රානාංග හතර පමණක් ඇති ද්විතීය ද්‍රානය උපයා ගනී. එසේ ලත් ද්විතීය ද්‍රානයට අදාළව ද පෙර සේම වසිතා පුහුණුව කළ යුතුය.

විතකීය හා විවාරය යන ද්‍රානාංග දෙක ම එක සේ මිලාරිකව වැටහේ නම් එම යෝගාවච්චයා විසින් කළ යුතු වන්නේ

තමාට “විතක්ක විවාර යන ද්‍රානාංග දෙකම නොමැති ද්විතීය ද්‍රානය ලැබේවා” යන ප්‍රාර්ථනය ඉදිරිපත් කර ගෙන පටිභාග නිමිත්තව සිත යොදා නිමිත්ත පරිකම් කිරීමයි. මෙහිදී පිති, සුඛ, එකග්‍රතා යන ද්‍රානාංග තුන පමණක් ඇති ද්විතීය ද්‍රානය ලබා ගත් පසු එහි වසිතා පුහුණුව කළ යුතුය.

ඉදිරියට මේ ඉතිරි ද්‍රානාංග තුනෙන් ආසන්න වූ ද්‍රානාංගයේ මිලාරික බව වැටහිම අනුව එවා එකින් එක ප්‍රතික්ෂේප කරමින් ක්‍රමයෙන් තෘතීය හා වතුරී ද්‍රාන උපද්‍රව ගනී. මේ ලෙසට ද්‍රාන හතරකින් සියල්ල සම්පූර්ණ කරන මේ ක්‍රමය “වතුක්ක නය” ක්‍රමය ලෙස හැඳින්වේ.

මූලින් සඳහන් ආකාරයට විතකීය පමණක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විවාර, පිති, සුඛ, එකග්‍රතා යන ද්‍රානාංග සතරින් යුත් ද්විතීය ද්‍රානය ඉපද වූ යෝගාවච්චයා ඉදිරියට ඉතිරි ද්‍රානාංග එකිනෙක ප්‍රතික්ෂේප කරමින් ක්‍රමයෙන් තෘතීය වතුරී හා පක්ෂ්වම ද්‍රානය උපද්‍රවයි. ද්‍රාන පහකින් කටයුතු සම්පූර්ණ කරන මෙම වැඩ පිළිවෙළ “පක්ෂ්වක නය” ක්‍රමය නමින් හැඳින්වේ.

අභ්‍යාචන සනි-යල්ල ආචන්‍ය කොටස නිවේද්‍ය ය.



ආනාපාන සති - විපස්සනාව

මෙ දක්වා විස්තර කළේ ආනාපාන සති භාවනාවේ සමඟ අංශයයි. මෙනැන් පටන් බලාපොරොත්තු වන්නේ විපස්සනා අංශය විස්තර කිරීමටයි.

යෝගාවච්චයන් විසින් ආනාපාන සති භාවනාව විපස්සනාවට හැරවීම සම්බන්ධව අසන ප්‍රශ්න අනුව බොහෝ දෙනාට ඒ සම්බන්ධව ගැටළු ඇති බව අපට පෙනී ගොස් ඇතේ. ඒ සම්බන්ධව ස්ථීර තීරණයක් නොමැති බව ද පෙනී යයි. ඒ නිසා දේශනාව ඉදිරිපත් කර ගෙන බුදු රජාණන් වහන්සේගේ අදහසට අනුව මෙහිදී අප විසින් පිළිපැදිය යුතුය.

විපස්සනා, විද්‍රොගනා යන වචන දෙකම අදහස් වශයෙන් සමානය. භාෂා වශයෙන් පමණක් වෙනස්ය. විපස්සනා යනු පාලි වචනයයි. “වි +පස්සනා = විපස්සනා” යන පද බෙදීමට අනුව විශේෂ වූ දැඩිනය යන්න වචනයේ අරියයි. මෙහිදී කියුවෙන ද්‍රොගනය සාමාන්‍ය ඇසින් දැකීමක් නොවේ. නුවණින් දැකීමයි. ඇසින් දැකීම සිදුවන්නේ සම්මුතිය මතය. විපස්සනාවේ දී සිදුවන්නේ යුතාය මුල් කර ගත් පරමාරිය දැකීමයි.

විපස්සනාවේ දී ප්‍රථමයෙන් සම්මුතියට සිත යොදා බලයි. එයින් බලාපොරොත්තු වන්නේ සම්මුතිය බිඳීගෙන-විනිවිදීගෙන-පරමාරිය මතුකර ගැනීමයි. ඒ පරමාරිය තුළින් අනිත්‍යය, දුකුය, අනාත්මය ය යන ත්‍රිලක්ෂණය මතු වනු ඇතේ.

ඒ සඳහා උපයෝගී කර ගත හැකි දේශනාවේ සඳහන් කුම රාජියකි. ඒ කුම පිළිබඳව විස්තර සැපයීම මෙහිදී අදහස් නොකෙරේ. මේ කටර කුමයකින් හෝ යෝගාවවරයා පටන් ගැනීමේදී ම තිලක්ෂණය ඉදිරිපත් කර ගෙන හාවනා කර ගෙන ගියහොත් බලාපොරොත්තු වන පරමාරිය කරා යැමට අපහසු වනු ඇත. මහු විසින් කළ යුත්තේ සම්මුතියට සිත යොදා ඒ සම්මුතිය බිඳ ගෙන නාම-රුප ධම් වශයෙන් පරමාරිය මතුකර ගැනීමයි. නාම-රුප ධම් පිළිබඳ අවබෝධය ආත්ම ඉන්තුත්වය මතුකර දෙයි. ඒ අනුව සත්ත්ව පුද්ගල යන සම්මුතිය ප්‍රථමයෙන් නොද හැඳි තේරුම් කර ගත යුතුව ඇත.

“අයි ඩිජ් සමාධාන - ගොනි සනෙනාති සංඛ්‍යාති

තොසං යෝ එනිජේගා - ණන්නි සනෙනාති සංඛ්‍යාති.”

සම්මුති වශයෙන් ලැබෙන සත්ත්වයා - පුද්ගලයා යනු බාඛුන්ගේ සමෝධානයෙන්, එකතුවෙන්, සිදුවන්නක් බවත් එම බාඛු කොටස් නාම-රුප වශයෙන් බෙදා බලන විට සම්මුතිය විතිවිද ගෙන පරමාරිය දැකිය හැකි බවත් තේරුම් ගත යුතුය. මෙලෙස ක්‍රමානුකූලව සකස් වූ සිතට අනිත්‍යයි වූ තිලක්ෂණය ඇති සැටියෙන් තේරුම් ගැනීම පහසු වනු ඇත. මේ කාරණය මේ අයුරින් තේරුම් නොගෙන අක්‍රමිකව ක්‍රියා කිරීමෙන් සිදුවන පාඨ්‍යවක ප්‍රමාණය ජන්න හාමුදුරුවන්ගේ කරා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වේ.

[ඡනන සු. බජ් සංප්‍රදාන, ස. නි. 3-266 බු. ජ. ති.]

ආත්ම ඉන්තුත්වය ගැන තේරුමක් තැකි සිතට අනිත්‍ය ලක්ෂණය ඉදිරිපත් වන විට ප්‍රපාතයකින් ඇදි වැවෙන්නාක් මෙන් වැවැහිමෙන් කලබලයට පත්වී හාවනාව පිළිබඳ අරුවිය ද සිදුවනු ඇත.

එම නිසා කරුණු පටලවා නොගෙන “අනුප්‍රබිඛ සික්කා, අනුප්‍රබිඛ කිරියා, අනුප්‍රබිඛ පටිපදා” යැයි වදාල පරිදි අනුප්‍රබිඛවෙළින් හාවනා වැඩ පිළිවෙළ පවත්වාගෙන යා යුතුය.

ක්‍රමානුකූලව ආරම්භ කරන හාවනාවක දී මුලින් ම සැලකෙන්නේ හිලයයි. විපස්සනා හාවනාව වැනි ස්ථීර හාවනා වැඩ පිළිවෙළක දී

සිලය විශේෂයෙන් සැලකිය යුතුය. සිලය පිළිබඳව දත් ගත් පමණින්, තේරුම් ගත් පමණින් සැහීමකට පත්විය නොහැකිය. යෝගාවච්චරයා තමා තේරුම් ගත් සිලයෙහි පිහිටිය යුතුය.

“අපවාන සංචිත ප්‍රක්ෂෑප සීලවය කෘතා”

දහම් ඇසිමෙන් කය හා වචනය සංචර කර ගැනීමේ ප්‍රයුව සිලමය යුතායයි. සිලයෙහි පිහිටිමෙන් මේ සිලමය යුතාය සිදුවනු ඇත. මෙලෙස මූලින් සිලය සැලකීම කෙනෙකුට ප්‍රශ්නයක් විය හැකි නිසා එයට අදාළ කරුණු මූලින් සලකා බැලිය යුතුය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන්නේ,

1. “අච්චජරිජාත්‍යාණ බො ආනනු කුසලානි සීලානි”

[කිමසීය සු. අ. නි. දසක නිපාත (ඉ. ජ. ත්‍රි. 6-2)]

2. “සිලු පතිධාය නග්‍ර සහකේකුදා”

[ඡරා සු. සගාරවහ - (සං. නි. බු. ජ. ත්‍රි. 1-26)] යනුවෙති.

ඒ අනුව සිලයෙහි අගය සලකා ගත යුතුය. විශේෂයෙන් මේ කුසල සිලය නිසා සිත විපිළිසර වීම වැළකී යයි. මේ විපිළිසරය හාවනා ක්‍රියාවට බලවත් බාධාවකි. එහෙයින් ගිහි පැවිදි දෙපාරුණය විසින් ම මේ අනුව සිලය මූලින්ම සැලකිය යුතුය. එහි අපිරිසිදු බවක්, අසම්පූණී බවක්, වැටහි ගියහොත් එය පිරිසිදු කොට සම්පූණී කර ගත යුතුය. පැවිදි යෝගාවච්චරයා විසින් සතර සංචර සිලයන් ගිහි යෝගාවච්චරයා විසින් ගිහි සිලයන් ආරක්ෂා කළ යුතුය. තමා ආරක්ෂා කරන සිලය සැම ප්‍රධාන හාවනා වාරයක් පාසාම මූලදීම ආවර්ණනය කළ යුතුය.

පිරිසිදුව රක්නා සිලය අනුව ප්‍රමෝදය පහළ වේ. එයින් ප්‍රිතිය හට ගනී. ප්‍රිතිය පස්සද්ධියට හේතු වේ. කාය විත්ත පස්සද්ධිය අනුව සුබයි හට ගනී. සුබයෙන් සමාධිය පහළ වේ. මෙලෙස සිලය සමාධිය ලබා දීම වශයෙන් හාවනාවට උපකාරී වේ.

"....භූදිනෙහු ඩීති ජායන්, ඩීතිවනෙහු කාගේ පැසලුගති, පැහැඩි
කාගේ පුබං බෙදෙති, පුබිනො තිත්තං ස්ථාධියන්"

(ජාමණ්ඩුජාචල පු. දී. නි.) යනු දේශනාවයි.

මෙලෙස සිත ගිලය අනුව පිරිසිදුවේම හිල විපුද්ධියයි.

හිල විපුද්ධියෙන් පිරිසිදු වූ සිත් ඇති යෝගාවවරයා ඉහතදී විස්තර කරන්නට යෙදුණු පරිදි තම ආසනය සලකා බලා ප්‍රවීකෘත්‍යය නිම කොට තිමිත්තට අනුව සිත යොදා ගෙන ආනාපාන සතිය පැවැත්වීමේ දී සමඟ භාවනා විස්තරයේ දැක්වූ පරිදි ලක්ෂණ හයකින් යුත්, පරිපත්ත ධම් හයෙන් තොර වූ, උපවාර සමාධිය මුලින් සලසා ගනී.

මේ වන විට යෝගාවවරයාගේ සිතට බොහෝ සේ සිදුවන තීවරණ වල බලපෑම හෙවත් තීවරණයන්ගේ පෙළඳීම ක්‍රමයෙන් අඩු වී ඇත. මෙය සමඟ භාවනාව මුල් කර ගෙන භාවනාව ආරම්භ කරන සමථයානිකයාට ලැබෙන විශේෂ ලාභයකි. කෙළින්ම විපස්සනාව ආරම්භ කරන යෝගාවවරයාට, සුද්ධ විපස්සනායානිකයාට, මේ සඳහා විශේෂ උනන්දුවක් මහන්සියක් ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔහු විසින් සැම ඉරියවිකදීම නොකළ කොට සති-සම්පත්කෘෂ්ඨ දෙක පවත්වා ගෙන යා යුතුය. එය දුෂ්කරවුත්, අපහසුවුත්, කාර්යයෙකි. එහෙත් මතු බලාපාරානාත්තුවන උත්තමාලීයත්, ආනිසංස රාජියත් ගැන සිත යොදා කටයුතු කිරීමේදී එය සපුරා ගත හැකි වනු ඇත.

සතිපටියාන සූත්‍ර දේශනාවේ:

"ගතේ ඩීතෙ තියිනො පුතෙන ජාගරතෙ ආසිනො තුන්ඡීඥාවේ සඛ්‍යජ්‍යනකාරී ගෙන්" යනුවෙන් පෙන්වා දී ඇත්තේ මේ අදහසයි.

මුලින් මුලින් පැමිණෙන තීවරණ බාධක මැඩගනිමින් මේ විපස්සනායානිකයා විසින් දිගින් දිගටම ආනාපාන සතියට සිත යොදාගෙන භාවනා කරගෙන යා යුතුය. එවිට ක්‍රමයෙන් සමාධිය මහුගේ සිත තුළ බලපායි. ඒ අනුව තීරවණවල බලපෑම සංසිදි සිත පිරිසිදු වේ. විපස්සනායානිකයා මෙලෙස ලබා ගන්නා සමාධිය

“විපස්සනා සමාධිය” නමින් හැඳින් වේ. නීවරණ යටපත් කරමින් ඇතිවන මේ පිරිසිදු භාවය විත්ත විසුද්ධියයි.

මෙලෙස ශිල විසුද්ධියත්, විත්ත විසුද්ධියත්, සලසා ගත් යෝගාවචරයාගේ සිත ඉදිරියට දිවීමට බලනු ඇත. වහ වහා අනිතය, දුකු, අනාත්ම යන ලක්ෂණ අනුව සිතන්තට පෙළමේ. එසේ ඉක්මන් වීමට සිතට ඉඩ තොදිය යුතුය. තැන්පත් සිතක් ඇතිකර ගත යුතුය.

නාම-රුප පරිවෙෂද ක්‍රාණය

මෙහිදී මූලිකව බලාපාරෙත්තු වන්නේ ආනාපානය මුල් කරගෙන නාමරුප ධම් වෙන්කොට දැන හඳුනා ගැනීමයි. හඳුනාගත් නාමරුප ධම් අනුව සිත පතුරුවමින් සලකා බැලීම නාම-රුප පරිවෙෂද ක්‍රාණයේ දියුණුවයි.

නාම-රුප පරිවෙෂද ක්‍රාණය මුල් කරගෙන භාවනා මනසිකාරයට සූදානම් වන යෝගාවචරයා දැන් ආනාපානය සලකන්නේ ධාතු කොටස් වශයෙනි.

මෙහි ලා: “තමාගේ ස්වභාවය උසුලන්නේය, ආත්මයෙන් ඉහාය, සන්ත්වයෙක් තොවන්නේය, යන අර්ථයෙන් ධාතු නම් වේ” යනුවෙන් ධාතුන් තේරුම් ගත යුතුය.

මේ අනුව: ආශ්චර්ය අවස්ථාව වායෝ ධාතු කොටස් ඇතුළු වන අවස්ථාව ලෙසත්, ප්‍රශ්චර්ය අවස්ථාව වායෝ ධාතු කොටස් පිටවෙන අවස්ථාව ලෙසත් ඒවායේ හැඳිම අනුව තේරුම් ගත යුතුය. මෙලෙසට ම වායෝ ධාතු ලෙස සලකමින් ම, “සෞ සතොත් අස්සනි, සතො අස්සනි” යනුවෙන් දේශනා කත්තට යෝදු ජ්‍රී නිම්ත්ත අනුව සිත ප්‍රහුණු කළ යුතුය. සැම අවස්ථාවකදී ම වායෝ ධාතු ක්‍රියා කිරීම හැඳිම අනුවම සලකමින් මනසිකාරය පැවැත්විය යුතුය.

සමහර කෙනෙකුන්ගේ ආශ්චර්ය - ප්‍රශ්චර්යය ස්වභාවයෙන් ම දිගය. කාගේ නමුත් කය තැන්පත් නැති, සාරද්ධ අවස්ථාවේ පුස්ම රැල්ල දිගය. ක්‍රමයෙන් කය තැන්පත් වී කාය පස්සද්ධිය ඇති වන

විට ස්වභාවයෙන්ම ඩුස්ම රල්ල කෙටි වේ. සියුම් වේ. ආනාපානය අනුව හාවනා කරන යෝගාවච්චයා ද මේ අවස්ථා පර්යඹකයේ ඇ අත් දකිනු ඇතේ.

"දිස්ම වා ඇයෙකෙනා දිස්ම ඇයෙකාලී ති පර්නාති -

"දිස්ම වා ඇයෙකෙනා දිස්ම ඇයෙකාලී ති පර්නාති"

"තුයෙම වා ඇයෙකෙනා තුයෙම ඇයෙකාලී ති පර්නාති -

"තුයෙම වා පැයෙකෙනා තුයෙම පැයෙකාලී ති පර්නාති"

යනුවෙන් සතිපත්‍යාන සූත්‍රයෙහි සඳහන් වන්නේ ඒ අදහසයි.

මෙලෙස එකක් ලෙස මුල දී වැටහෙන ආශ්වාසය ද ප්‍රශ්නාසය ද ආනාපාන සතියේ දියුණුවෙන් සමගම විස්තර සහිතව ම වැටහේ. සිත යොදු බැඳීමේ දී ඒහි අවස්ථා තුනක් වශයෙන් හඳුනා ගැනීමට හැකි වනු ඇතේ. ඒවා නම් මුල අවස්ථාව, මැද අවස්ථාව හා අග අවස්ථාව යනුයි. මුල් අවස්ථාව නම් ආශ්වාස ඩුස්ම රල්ල ගැඹීමේ ආරම්භයයි. හැඹීමේ අවසානය අග අවස්ථාවයි. ඒ දෙක අතර අවස්ථාව මැද අවස්ථාවයි. මෙලෙසට ම ප්‍රශ්නාසයද අවස්ථා තුනකට හඳුනා ගැනීමට හැකි වනු ඇතේ.

මෙලෙස ආශ්වාසය හා ප්‍රශ්නාසය අවස්ථා වශයෙන් තුනකට බෙදා තෙරුම් ගන්නා වූ පියවර, දේශනාවේ සඳහන් වන්නේ,

"සංඛිකාය පරිසංඝේ ඇයෙක සිංහාලීනි සික්කිනි"

"සංඛිකාය පරිසංඝේ ඇයෙක සිංහාලීනි සික්කිනි, යනුවෙනි.

මේ පියවරේ දී යෝගාවච්චයාට මතක් කර දිය යුතු කරුණක් ඇතේ. එනම් මෙහිදී භැජීම අනුව ආශ්වාසය හා ප්‍රශ්නාසය අවස්ථා තුනකට හඳුනා ගන්නවා විනා ඩුස්ම අනුව සිත දිව්‍යීම නොකළ යුතු බවයි. එමෙන් ම දිගින් දිගට ඒ අනුව කල්පනා කිරීම ද නොකළ යුතු බවයි. මෙලෙස ප්‍රගණ කරන යෝගාවච්චයා තමාගේ මෙනෙහි කිරීම දියුණු තියුණු වෙත් ම මේ එකම ඩුස්ම රල්ලේ මුල පටන් ගැනීමේ දී ලැබෙන්නේත් රුප ධාතු ගොඩක් බවත් අගදී ලැබෙන්නේත් රුප

ධාතු ගොඩක් බවත් ඒ අතරමැද ලැබෙන්නේත් රුප දාතු ගොඩක් බවත් වටහා ගත යුතුය.

මෙවා වායෝ දාතු රුප කොටස් යැයි යෝගාවචරයා හැඳින ගනී. එහි දී ලැබෙන දැනීම නාම හෙවත් වික්‍රික්‍රාණය යැයි මූලින් කෙටියෙන් සිතට ගත යුතුය. මෙලස ආරම්භයේදී නාමය එකක් ලෙසට වික්‍රික්‍රාණය ලෙසට, කෙටියෙන් සිතට ගත් තමුන් එය එකක් නොව දැනීම් සම්භාරයක් බව පසුව තේරුම් ගනු ඇත.

මෙහි දී මේ ලැබෙන දැනීම සිතා මතා කර ගත් එකක් නොව ආශ්වාස ප්‍රශ්වාස හැඳිම අනුවම ප්‍රත්‍යාශ්‍ය කර ගනු ලැබුවක් විය යුතුය. තමාට ප්‍රකටව දැනෙන ආනාපාන වායෝ දාතුව අනුව යෝගාවචරයා තමාට තේරුම් යන තාක් නාම-රුප ධම් හඳුනා ගන්නා අවස්ථාවයි මෙය. මේ වැටහිම හොඳින් පැළපදිම් වන තාක් වායෝ දාතුව අනුවම මනසිකාරය පැවැත්විය යුතුය.

මේ අවබෝධයත් ඇතිව තවදුරටත් ආනාපානය පැවැත්වීමේ දී වායෝ දාතුව මෙන්ම එය හැපෙන තැන ද ප්‍රකටව වැටහෙන්නට පටන් ගනී. මෙලස හැපෙන තැන පයිවි දාතුව බව මෙනෙහි කරයි. ඒ අනුව ඇති වන දැනීම එහි නාමයයි. මෙලස කුමයෙන් පයිවි දාතුව අනුව ද නාම-රුප ධම් තේරුම් ගනී. මීලයට තුළුම් රල්ලේ ගමන අනුව සිදුවන උණුසුම් වීම හා සිසිල් වීම වශයෙන් ඇති තේරෝ දාතුව තේරුම් ගෙන එයට සිත යෙදිය යුතුය. එහි දී ද මූලින් තේරෝ රුප කොටස් අවබෝධ වූ පසු එහි දැනීම් වශයෙන් නාම කොටස් සම්බන්ධයෙන් මනසිකාරය පැවැත්විය යුතුය. අවසාන වශයෙන් යෝගාවචරයා ආපෝ දාතුව අනුව ද නාම-රුප ධම් වෙන් වෙන්ව වටහා ගෙන ඒ අනුව මනසිකාරය පවත්වයි.

සාමාන්‍යයෙන් ආපෝ දාතුව වෙන් කොට වටහා ගැනීම අසිරු තමුන් අනෙකුත් හැත රුපයන් වටහා ගැනීමෙන් පළපුරුදේද ලත් යෝගාවචරයාට එය දුෂ්කර නොවනු ඇත.

ආනාපානය හැඳීම අනුවම මනසිකාරය පවත්වමින් මෙලෙස නාම-රුප ධම් පිළිබඳ මූලික වැටහිමක් ලබා ගත් යෝගාවවරයා මීඛයට එම දැනුම පුළුල් කර ගැනීම පිණිස තමාගේ මූල ගරීරයම සම්බන්ධ කර ගෙන මනසිකාරය පැවැත්වීම ආරම්භ කරයි. මේ සඳහා භාවිතා වන කුමය මෙසේය.

මේ තාක් දුරට බාධක ධම් දුරු කර ගනීමින් හැඳීම අනුව ම ආනාපානය පුහුණු කළ යෝගාවවරයා මේ පියවරේ දී තමාගේ සංඛ්‍යාරට අරමුණු වන තාක් ධම් නාම-රුප වශයෙන් මෙනෙහි කරයි.

පදීකික භාවනාවහි යෙදෙමින් දිග වේලාවක් සිටින මේ යෝගාවවරයාට සමහර විවෙක තමාගේ කය ඇඹිරියන්නාක් සේ දැනෙනු ඇත. භාවනාවට බාධකයක් ලෙසට තැගෙන මේ අපහසුතාව තේරුම් නොගෙන, මෙනෙහි නොකර, භාවනාව පැවැත්වීමට උත්සාහ කළාත් මෙය තව තවත් උගු වීමට ඉඩ ඇත. ධාතු මනසිකාරය පුහුණු කරන යෝගාවවරයා මෙහිදී වායෝ ධාතුව ලෙසට හඳුනා ගනීමින් එය මෙනෙහි කරයි. වික වේලාවක් මෙලෙස මෙනෙහි කරන විට අපහසුතාව මගහැරී යනු ඇත. එසේම වායෝ ධාතු ක්‍රියාකාරිත්වය පිළිබඳව වැටහිම ද ලැබේ.

එසේම පයීකියෙදී තමාගේ ගරීරය තදවී, ගල්වී යන්නාක් සේ තැග එන අපහසුතාව අනුව පයිවී ධාතුව ද හඳුනාගත හැකිවනු ඇත. හඳුනාගත් පයිවී ධාතුවම මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවවරයා තමාට මෙම පයිවී ධාතුව දැනෙන තැන ඇති හැඳීමට සිත යොදා බැලුවහොත් කුමයෙන් “ඒස්සය” නම් වූ වෙතසිකය තේරුම් ගත හැකිවනු ඇත. එම එස්සය අනුව තමා විදින වේදනාව “වේදනා” වෙතසිකය වශයෙන් සලකා ඒ අනුව මෙනෙහි කිරීමට පුහුණු කිරීමෙන් අපහසු කම ජයගත හැකිවනු ඇත. මෙලෙස පයිවී ධාතුවට අනුව ප්‍රථමයෙන් රුප ධම්යන්, පසුව ඒ අනුව නාම ධම් වශයෙන් එස්සය භා වේදනාවත් තේරුම් ගත් යෝගාවවරයා තමා වායෝ ධාතුවත් පයිවී ධාතුවත්, යන දෙක තේරුම් ගැනීමේදී ඒවා

වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමට ගත් ලකුණු වශයෙන් “සක්‍යාස්‍ය” වෙතකිකය වටහා ගනී. මෙලෙස ලැබෙන සංයුවලට අනුව සිදුවන ඇතුළත ක්‍රියාකාරීත්වය වෙතනා වෙතකිකය වේ. විධානය කිරීම එහි ස්වරුපයයි.

පයීඩික භාවනාවේදී නිතර දැනෙන තවත් අපහසුතාවක් නම්, තැන තැන ඇත්තිවන පිළිස්සෙන්නාක් වැනි වූ, ගිනි දාන්නක් වැනි වූ, දාහයයි. ඒ අනුව තේරෝ ධාතුව කායිකව හඳුනා ගැනීම පහසුය. එයට අදාළව එස්සය, වේදනාවය, සක්‍යාස්‍යාවය, වේතනාවය යනාදී වූ නාම ධම් අනුවද හැකි තරම් දුරට සිත යොදා බැලීම ප්‍රහුණු කළ හැකිය. එමගින් නාම-රුප ධම් පිළිබඳ පරිවය දියුණු වන අතරම ඒ ඒ අපහසුතාවන් ජය ගැනීමට ද එය පිහිට කර ගත හැකිය.

මහා භූත රුප වශයෙන් වායෝ, පයිලි, තේරෝ යන ධාතුන් තේරුම් ගත් යෝගාවවරයාට, එතරම් ප්‍රකටව නොවුනත් පයිලි ධාතුව ආශ්‍ය කරගෙන ම වැශිරෙන, ගලන ස්වරුපයක් ගේරයේ ඇති බව සලකා ගත හැකිය. මෙය ලේ ධාරාවක් සෙම් ධාරාවක් ලෙසට හෝ සමහර විටෙක ප්‍රකටවම දැනෙන දහඩිය දුම්ම, කටට කෙළ ඉනීම ආදිය අනුව හෝ සිත යෙදීමෙන් තව තවත් විස්තර වශයෙන් හඳුනාගත හැක. ප්‍රථමයෙන් එහි වැශිරෙන සුළු ලක්ෂණය අනුව ආභෝ ධාතුව රුප ආකාරයෙන් තේරුම් ගන්නා යෝගාවවරයා අනතුරුව එහි නාම කොටස් වශයෙන් එස්සය, වේදනාවය, සංයුවය, වේතනාවය, විතනත්තිය, ජ්විතින්දිය හා මනසිකාරය වටහා ගනීමින් මනසිකාරය පවත්වයි.

නාම ධම් වශයෙන් එස්සය, වේදනාව, සංයුව, වේතනාව යන වෙතකිකයන් දන හඳුනාගත් යෝගාවවරයා එහි දනුම ප්‍රථිල් කරමින් විතනත්තිය හෙවත් විත්ත එක්ගෙනා යන සිත අරමුණු රසය කෙරෙහි එක්තැන් වීම - වෙන් නොවීම ලෙසට මෙහිදී සලකා ගනී.

ජ්විතින්දිය යනු එකට උපන් සහජාත ධම්යන් රක ගැනීම හා පැවැත්වීම සඳහා උපකාර වන්නක් ලෙසට සලකා ගනී.

මනසිකාරය යනු සිහි කරවීම හෙවත් සිතේ තබා ගෙන නැවත නැවත ඉදිරිපත් කිරීම ලෙසට සලකා ගනී. මෙලෙස පයීකයේදී මතුවන තාක් අරමුණු ප්‍රයෝගනයට ගනිමින් නාම - රුප අනුව වෙන් කරමින් භාවනා කරන අවස්ථාව රුපයන් පිළිබඳව අවබෝධය වඩ වඩාත් පැතිරෙන අවස්ථාවකි.

මේ අවස්ථාවේදී තේරුම් ගතයුතු කරුණක් ඇත. එනම් සුළු හැදින්වීමකින් කරුණු තේරුම් ගත හැකි 'සංබුධ රුචි' යෝගාවවරයාට මේ දක්වා කරන්නට යෙදුනු විස්තරය ප්‍රමාණවත් විය හැකිය. එහෙත් එතරම් තියුණු තුවණක් නැති විස්තර කැමති 'විතරාර රුචි' යෝගාවවරයාට මේ විස්තරය ප්‍රමාණවත් නැත. ඔහු විසින් තව දුරටත් රුප ධම් වෙන් කොට දැන ගැනීම සඳහා විස්තර කරුණු දැන ගනිමින් භාවනා මනසිකාරය පැවැත්විය යුතුය. මෙයට රුප කර්මස්ථාන භාවනා ක්‍රමය යැයි කියැවේ. රුප ධම් ප්‍රකට වූ පසු නාම ධම් පිළිබඳවද එලෙසින්ම විස්තර කරුණු දැන ගනිමින් මනසිකාරය පැවැත්විය යුතු වේ. එලෙස විස්තර කරුණු අවශ්‍ය කරන යෝගාවවරයාට ප්‍රයෝගනවත් වන අවශ්‍ය කරුණු මෙතැන් සිට ඉදිරිපත් කරමු. රුප ධම් පිළිබඳව අවබෝධය ප්‍රාථමික කරගැනීම සඳහා උනන්දු වන යෝගාවවරයා

ප්‍රථමයෙන් එක එකක් රුප ධම් ඒවායේ සාමාන්‍ය ලක්ෂණ අනුව දැන හඳුනා ගත යුතුය.

දෙවනුව එක එකක් ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව, රසය අනුව තේරුම් ගත යුතු වේ. එම ක්‍රියාකාරීත්වය වැටහෙන ආකාරය අනුව තේරුම් ගැනීම මේලු පියවරයි.

අවසාන වගයෙන් එවාට ආසන්න කාරණය හෙවත් උපකාරක ධම් දැන ගනී. ඒ අනුව යෝගාවවරයා රුප ධම් ආකාර සතරකට තේරුම් ගැනීමට, හඳුනා ගැනීමට කටයුතු කරයි.

1. ලක්ෂණ (ලක්ෂණ) වගයෙන්

පයිවී ධාතුව :- එඟු ලක්ෂණ... ගොරෝසු බව.

ආපෝ ධාතුව :- ප්‍රසාද ලක්ෂණ... ගලන වැශිරෙන බව.

- තේපෝ ධාතුව :- උණුස්‍යක ලක්ඩිණා... උෂ්ණ සිතල බව.
 වායෝ ධාතුව :- විශ්චමන ලක්ඩිණා... පිම්බෙන හැකිලෙන බව.

2. රසය (රස) හෙවත් ක්‍රියාකාරීත්වය වගයෙන්.

- පය්ලි ධාතුව :- පතිච්යාන රසා... ප්‍රතිෂ්ච්යාධාර බව.
 ආපෝ ධාතුව :- බුහන රසා... එකට උපදින රුපයන් ප්‍රූෂ්ථීමත් කිරීම.
 තේපෝ ධාතුව :- පරිපාවන රසා... පැස්වීම.
 වායෝ ධාතුව :- සමුද්‍රණ රසා... සැලෙන බව.

3. වැටහෙන ආකාරය හෙවත් පව්ච්චපයාන වගයෙන්.

- පය්ලි ධාතුව :- සම්පවිච්න පව්ච්චපයානා... සෙසු ධාතුන් පිළිගැනීම.
 ආපෝ ධාතුව :- සංගහ පව්ච්චපයානා... රුප ධාතු පිඩු කිරීම.
 තේපෝ ධාතුව :- මද්දවානුපපදාන පව්ච්චපයානා... ඉදිරියට යැවීම.
 වායෝ ධාතුව :- අහිනීහාර පව්ච්චපයානා... ඉදිරියට යැවීම.

4. ආසන්න කාරණය (පද්ධයාන) හෙවත් උපකාරක ධම් වගයෙන්.

සතර මහා භූතයින්ගෙන් එකකට ඉතිරි ධාතු කොටස් තුන ආසන්න කාරණය වේ. ඒ අනුව ඒවා එකක්වත් තතිව නොසිරින බව යෝගාවවරයා තේරුම් ගත යුතුය. මේ කරුණු අනුව,

පය්ලි ධාතුව වනාහි කර්කෘ බව තද බව ස්වභාව කොට ඇත්තේය. එක්ව උපන් රුපයන්ට පිහිට වන බව කෘත්‍ය කොට ඇත්තේය. සෙසු රුපයන් පිළිගැනීම වැටහීම කොට ඇත්තේය. ආපෝ, තේපෝ, වායෝ යන මෙවා ආසන්න කාරණය කොට ඇත්තේය.

ආපෝ ධාතුව වනාහි වැස්සෙන බව ගලන බව ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපන් රුපයන් වචන ප්‍රමාණයෙන් කරන බව කෘත්‍ය කොට ඇත්තේය. සෙසු රුපයන් පිඩු කරන බව වැටහීම් කොට ඇත්තේය. පයිවි, තේජේ, වායෝ යන මේවා ආසන්න කාරණය හෙවත් උපකාරක ධ්‍යාම් කොට ඇත්තේය.

තේජේ ධාතුව උණුසුම් සිසිල් බව ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපදින රුපයන් පැසවීම, මේර වීම කෘත්‍ය කොට ඇත්තේය. සෙසු රුපයන්ට මඟ මොලොක් බව ගෙනදීම වැටහීම් කොට ඇත්තේය. පයිවි, ආපෝ, හා වායෝ ධාතු උපකාරක ධ්‍යාම් කොට ඇත්තේය.

වායෝ ධාතුව පිම්බීම් හැකිලීම් දෙක ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපදින රුපයන් සොලවන බව කෘත්‍ය කොට ඇත්තේය. සෙසු රුපයන් මතු මත්තෙහි උපදිවම්න් ඉදිරියට ගැවීම වැටහීම් කොට ඇත්තේය. පයිවි, ආපෝ හා තේජේ ධාතු ආසන්න කාරණය කොට ඇත්තේය.

රුප ධාතු පිළිබඳව මෙලෙස ලකින, බස, ඡනුජයීන හා ඡදයීන වශයෙන් තේරුමිගත් යෝගාවවරයාට දැන් ගිරිරයේ ඇත්තා වූ දෙතිස් කුණුපයන් පයිවි, ආපෝ ධාතු වශයෙන් බෙදාගෙන එක එකක් වශයෙන් සිත යොදා බැලීම පහසුය.

මූලික වශයෙන්,

කෙසා, ලොවා, නාඩා, දැනා, නානි, චංස, තහාර, ඇධී, ඇධීලිඹුජ්, විකකං, භද්‍යං, යකනං, කිලොවකං, පිහකං, ඡය්චාසං, ඇතාං, ඇතාගුං, උද්‍යං, කර්සං, වජ් ලුංගං යන මේවා පයිවි ධාතු ප්‍රධාන කොට. ඇති තිසා පයිවි ධාතු කියාද, පිනනං, ශම්බං, ප්‍රබේඩා, ලොඩිනං, ශඳුව, වෙඳු, ඇස්ස, විසා, බේලා, සිංහානිනා, ලයිනා, වුනනං යන දොලොස එලෙසින්ම ආපෝ ධාතු කොටස් ලෙසටද මෙතෙහි කළ යුතුය. තමාට වැටහෙන තාක් දුරට ලකින, බස, ඡනුජයීන ඡදයීන වශයෙන් සිත යොදාලම්න් මනසිකාරය පැවැත්විය යුතුය.

గැරයෙහි අැත්තාවූ තේපෝ කොටස් හතරකි. ඒවා නම් සහනාපක, ජීරක, පරිදහන හා පාවක තේපෝ වශයෙනි.

එලෙකින්ම වායෝ කොටස් හයකි, ඒවා නම් :

1. උඩිංගම වාතය
2. අධ්‍යාගම වාතය
3. කුච්චීසය වාතය
4. කොට්ඨාසය වාතය
5. අංගංමංගානුසාරී වාතය
6. ආශ්චාස ප්‍රශ්චාස වාතය වේ.

මේවා අනුව ද ඉහත පෙන්වා දුන් ආකාරයට සිත යොදුමින් මනසිකාරය පැවැත්වීමෙන් යෝගාවච්චයා තමාගේ ගැරය පිළිබඳ අවබෝධය පූඩ්ල් කර ගනී.

මේ රුප ධම් පිළිබඳ පරිචය නාම ධම් අවබෝධය පළල් කර ගැනීමට උපකාරී වේ. එම නිසා හැකිතාක් දුරට රුප ධම් පිළිබඳව විස්තර කළ ආකාරයට මනසිකාරය පවත්වීමින් ඒ පිළිබඳව දක්ෂතාවක් ඇතිවම නාම ධම් කෙරෙහි සිත යොදාවිය යුතු වේ.

එසේ සලකමින් රුප කම්ස්පාන හාවනාව සම්පූණී කරන යෝගාවච්චයා මීළුගට එක එකක් නාම ධම් හෙවත් චෙත්තසික විස්තර වශයෙන් හඳුනා ගැනීමට උනන්දු විය යුතුය.

සාමාන්‍ය ලක්ෂණ අනුව නාම ධම් මෙසේය.

ඒසේ...ප්‍රේසන ලක්ෂණ---ස්පෑෂි කිරීම.

වෙදනා...වෙදයිත ලක්ෂණ---විදීම.

සකුද්‍යා...සකුද්‍යානන ලක්ෂණ---හැදිනීම.

චෙතනා...චෙතනයිත ලක්ෂණ---වින්තනයාගේ උනසාහනාවය.

විතෙකකශේතා...අවිසංඛාර ලක්ෂණ---වෙන් නොවීම.

ජීවිතිනිශ්චිය... අනුපාලන ලක්ෂණ---සහජාත ධමියන් රෙකැගැනීම.

මනසිකාරය...සාරණ ලක්ෂණ---සිහි කරවීම.

මේ අනුව යෝගාවච්චයාට නාම-රුප ධම් පිළිබඳ ව තොංඩු විස්තරයක් ලැබෙනු ඇත. එසේ තමුත් එයටත් වඩා පැතිරුණු අවබෝධයක් සඳහා කරුණු දැනගැනීමට කැමති යෝගාවච්චයන් විසින් සතිපත්‍යාන දේශනාවේ ධම්මානුපස්සනාව යටතේ දක්වෙන සමුද්‍ය සත්‍යය විස්තරය බලා දැනගත යුතුය.

මෙලෙස ලබා ගත්, දැන ගත් කරුණු අනුව සලකම්න් නාම-රුප ධම්යන් සම්බන්ධව මනසිකාරය පැවැත්වීමේදී සමාධිය දියුණු විමත් සමගම ඉදිරිපත්වන තාක් අරමුණු අපහසුවකින් තොරව නාම හා රුප වශයෙන් වෙන්කාට දැකීමට හැකිවනු ඇත. එනතාක් අරමුණු නාම-රුප වශයෙන් ඉබේට ම වෙන්වී වැටහිම මනසිකාරයේ දියුණු තත්ත්වයයි. මෙය නාම-රුප පරිවෙශද කුළාණය සම්පූර්ණ වන අවස්ථාවයි.

පවත් පරිගෙහ කුළාණය

විද්‍යීනා ඇුන සැපයීම අනුව මිළගට සිත යොමු කළ යුත්තේ පවත් පරිගෙහ කුළාණයයයි. එනම් නාම-රුප සංස්කාරයන් පිළිබඳ ප්‍රත්‍යාග හෙවත් උත්කාරක ධම් මේවා යැයි වෙන් වශයෙන් තේරුම් ගැනීමයි.

"ජාත්‍ය එව්‍ය සංඝන - ජාත්‍ය ඝාග තිරෙක්කි"

යනු හෙයින් සියලු නාම-රුප සංස්කාරයන් හේතු අනුව පැන නාගිනා බවත් හේතු බිඳී යාමෙන් ඒවා නිරුද්ධ වන බවත් මෙහි දී ලබන අවබෝධයයි. සංස්කාර යන්නෙහි තේරුම මේ අනුව හේතු එල ධම් සමුහය යන ලෙසට වටහා ගත යුතුය. මේ පිළිබඳව තිරණාත්මකව සලකා බලා තේරුම් ගැනීම යෝගාවච්චයාට අයන් උසස් ම කාර්යය බව සලකා ගත යුතුය.

නාම-රුප පරිවෙශදයට අනුව නාමයන් හා රුපයන් වෙන් වෙන් වශයෙන් සලකම්න් තේරුම් ගත් යෝගාවච්චයා මෙහි දී එක් එක් තොටසක් පිළිබඳව මේ මේවා යැයි එහි හේතු සලකා බලම්න් රුපයන්

එහි හේතුවන්, නාමයන් එහි හේතුවන් සැලකීම් වශයෙන් තවත් පියවරක් ඉදිරියට තබයි.

කුම කිපයකට මේ සැලකීම කළ හැකිය. එයින් යෝගාවච්චයාට වඩා පහසුවෙන් තේරුම ගත හැකි සරල ක්‍රමයක් මෙහි ලා ඉදිරිපත් කර ගෙන මනසිකාරය පැවැත්වීම ආරම්භ කළ යුතුය.

නාම-රූප ධ්‍රීයන් අතරින් රූප ධ්‍රීයන්ගේ හේතු තේරුම කර ගැනීම අපහසු නැතු. එහෙයින් පටන් ගැනීමේ දී රූප ධ්‍රීය ධ්‍රීය අනුව මනසිකාරය පැවැත්වීම කළ යුතුය. ප්‍රධාන වශයෙන් රූප ධ්‍රීයන්ට හේතු වන කරුණු සතරකි.

1. කම්ය - කුසල අකුසල වේතනාවේ ය.
2. විත්තය - රූප ජනක සිත් ය.
3. සංඛ්‍ය - සිසිල් උණුසුම් බව ආදි සංඛ්‍ය ගුණයෝ ය.
4. ආභාරය - කබලීකාර ආභාරයෙන් නිපන් ඕජාවය, යනුය.

මුළු පටිබව සමුප්‍යාද දේශනාව ම හේතු එල ධ්‍රී සම්බන්ධ විශ්‍රායක් නිසා එය මේ පහිය පරිගෙහ ක්‍රාණයට අදාළ බව සැලකිය යුතුය. එහෙයින් හැකිතාක් දුරට මේ හේතු එල සම්බන්ධතාව පිළිබඳ දැනීම යෝගාවච්චයාගේ හාවනා මනසිකාරයට සම්බන්ධ කර ගත යුතුය. ඒ අනුව රූප කය පිළිබඳ හේතු ප්‍රත්‍යාග්‍රහණ ධ්‍රීයක් මෙහි දී ඉදිරිපත් කරමු.

රූප කය මහා භූත හා උපාද රූප වලින් නිර්මිතය. මේ මහා භූත රූපයන් පයිවි, ආපේ, තේලේ, වායෝ කියා ඉතාමත් කෙටියෙන් මුලින් තම මනසිකාරයට හසු කර ගත් යෝගාවච්චයා, ඒ පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබා ගත යුතුය.

තම ගැරිරයේ ඇත්තා වූ පයිවි ධාතුව කොටස් වශයෙන් විස්සකටත් ආපේ ධාතුව කොටස් වශයෙන් දොළසකටත් යන දෙනිස් ආකාරයට වෙන් කොට හඳුනා ගැනීමටත් ඒ අනුව මුලින් මනසිකාරය පැවැත්වීමටත් යෝගාවච්චයා ප්‍රහුණු කළ යුතුය. මෙලෙස ප්‍රකටව

වැටහෙන පය්වි හා ආපේර් යන ධාතු කොටස් වශයෙන් තිස් දෙකකට බෙදු තේරුම් ගත් පසු තේරේ කොටස් ආකාර හතරකට තම ගරීරය තුළ ක්‍රියාත්මක වන බව සලකා ගත යුතුය. ඒවා නම් :

1. සන්තාපක තේරේ ධාතුව.
ඩික්දා උණ ආදියෙන් තවන ගතිය.
2. ජීරක තේරේ ධාතුව.
හිසකේ පැසීම ආදියෙන් දිරන ගතිය.
3. පරිදහන තේරේ ධාතුව.
අතුල් පතුල් දුවීම ආදියෙන් දවන ගතිය.
4. පාවක තේරේ ධාතුව.
ආහාර පාන ආදිය පැසවන ගතිය වේ.

අවසාන වශයෙන් වායෝ ධාතු ක්‍රියාකාරීත්වය අනුව සැලකීමේදී, එය ආකාර හයකට ගරීරය තුළ පවතින බව සලකා ගත යුතුය. ඒවා නම්:

1. උද්ධිගම වායෝ ධාතුව :- හික්කා, ඇතුළුම්, කිවිසීම් ආදි වශයෙන් උඩ දෙසට ගමන් කරන වායුව.
2. අධ්‍යාගම වායෝ ධාතුව :- මල මූත්‍ර බැහැර කිරීම් ආදි වශයෙන් යට දෙසට ගමන් කරන වායුව.
3. කුව්සය වායෝ ධාතුව :- කුස තුළ ආහාර පාන පැසීම් ආදි ස්වභාව කොට ඇත්තා වූ වායුව.
4. කොට්ඨාසය වායෝ ධාතුව :- බඩුලැල් තුළ පවත්නා වූ ද මලමූත්‍ර පහළට ගෙන යන්නා වූ ද වායුව.
5. අංගමංගානුසාරී වායෝ ධාතුව :- සකල ගේරාංගයන් අනුව පවත්නා වූ ඉරියවි පැවැත්මීම් ආදි වශයෙන් ඇත්තා වූ වායුව.

6. ආශ්වාස ප්‍රශ්නාස වායෝ ධාතුව:- උපතේ සිට මරණය දක්වා පවතින්නා වූ ප්‍රාණ වායුව හෙවත් තුෂ්ම ඉහළ පහළ යැමි වශයෙන් ඇත්තා වූ වායුව.

මෙසේ සවිස්තරව සලකා ගත් මහා භාත රුපයෝ ඒවා හට ගන්නා ප්‍රත්‍යාගයන් අනුව හෙවත් සමුයාන අනුව තේරුම් ගැනීම පවතිය පරිගෙහ කුදාණයේ මූලික කෘත්‍යාගකි. මනසිකාරයට පහසුවක් වන ලෙසට ඒ පිළිබඳ බෙදා දැක්වීම මෙසේය.

1. පයවි කොටස් 20 න් උදිරිය කරිස දෙක හැර අනෙක් කොටස් 18 ම ඉහත දැක්වූ කම්, විත්ත, සංතු හා ආහාර යන හේතු හතර නිසා හට ගත් එලයෝය. වතු සමුයානිකයෝ ය.

උදිරිය කරිස දෙක සංතුවෙන් පමණක්, එනම්, එක් හේතුවකින් ම හට ගත් එලයෝය, එක සමුයානිකයෝ ය.

2. ආපේ කොටස් 12 න් පුබිබ මුත්ත දෙක සංතුය. එක සමුයානිකයෝ ය. සෙදා, අසසු, බෙලො, සිංසානිකා යන මේවා ද්වී සමුයානිකයෝ ය. සංතු හා විතත්තය. ඉතිරි හය වතු සමුයානිකයෝ ය.

3. තේජේ කොටස් හතරින් පාවක තේජේ ධාතුව හෙවත් ජයරාග්නිය කම්තය, එක සමුයානික ය. ඉතිරි කොටස් තුනම වතු සමුයානික ය.

4. වායෝ කොටස් පහ ම වතු සමුයානිකයෝ ය. ඉතිරි වන අස්සාස/පස්සාස වායුව එක සමුයානිකය, විත්තතය. මෙපමණකින් රුප ධමීයන්ගේ හේතුන් පිළිබඳව විස්තරය සම්පූර්ණ වේ.

මෙලෙස සලකා බලන ලද්දේ තම පක්ෂ සකන්ධියන්ගේ රුප සකන්ධිය පිළිබඳවයි. ඉතිරි වූ සකන්ධ හතරම නාම කොටසට වැට්ටේ. ඒවා නම් :

1. වෙදනා ස්කෘඩය
2. සක්‍රියා ස්කෘඩය
3. සංඛාර ස්කෘඩය
4. විකුණුණ ස්කෘඩය යනුය.

රුප ස්කෘඩය පිළිබඳව හේතු ප්‍රත්‍යාගයන් සලකා බැලීම වශයෙන් සිත යොද පූජාණු වූ යෝගාවච්‍රය මීලගට සැලකිය යුත්තේ මේ නාම ස්කෘඩය පිළිබඳවයි. නාම කොටස් පිළිබඳවයි.

මෙම නාම කොටස් රුප කොටස් තරම් ප්‍රකට තැක. මනසිකාරයට හසු කර ගැනීමෙන් ම, තැවත තැවත සිත යොද බැලීමෙන් ම අවබෝධ කර ගත යුතු වන්නේය.

කෙටියෙන් සලකා ගැනීමේ දී සිතක් පහළ වන විට එම සිතම තැනි නම් විකුණුණය ම සම්බන්ධ කොට ගෙන වෙතසිකයෝත් පහළ වන්නාහ. මෙසේ පහළ වන විත්ත වෙතසිකයෝ හතර ආකාරයකින් සම්බන්ධ වී පවත්නාහ. එනම්,

1. එකට ඉපදීම
2. එකට නිරුධි වීම
3. එකම වස්තුවක් ගැනීම
4. එක අරමුණක් ගැනීම යනුය.

ප්‍රකටව පවතින එසේය, වේදනාවය, සක්‍රියාවය, වේතනාවය, විතකලියිකිය, ජීවිතින්දිය හා මනසිකාරය යන මෙවා විකුණුණය හා එකට සම්බන්ධව පහළ වන ධ්‍යායෝය.

තවත් මෙලෙස පහළ වන වෙතසික ධ්‍යායන් ඇත්තේ ඒවා මත කරමින් ඉගෙන ගැනීම ආදිකම්මික යෝගාවච්‍රයට ආයාසකර වේ. දක්ෂ යෝගාවච්‍රය තමාට ප්‍රකට කරුණු කෙටියෙන් සලකමින් මූලික ස්වරුපය අවබෝධ කර ගත් පසු හාවනා මනසිකාරයේ දී එලැඹින අරමුණු අනුව සිත පතුරුවා ලිමෙන් විස්තර සැලකීමටත් තේරුම් ගැනීමටත් පුරුදු වනු ඇත.

දියුණු වූ සූතමය ක්‍රාණයක් ඇති බුද්ධීමත් යෝගාවවරයා මෙලෙස කටයුතු කරමින් ධම්බුකුලව කළේපනා කොට ප්‍රත්‍යාශය හෙවත් හාවනාමය දැනුම සලසා ගතී. සූතමය ක්‍රාණය සම්පූර්ණ නොමැති තියුණු ප්‍රඟාවක් තැති යෝගාවවරයා හාවනා මනසිකාරයෙන් ම පමණක් ප්‍රත්‍යාශය ලබා ගැනීමට උත්සාහ කළඹාත් එය තීරස කටයුත්තක් වනු නොඅනුමානය. එවැනි යෝගාවවරයාන් විසින් තම සූතමය ක්‍රාණය දියුණු කර ගැනීමට උනන්දු විය යුතුය. එසේ උනන්දු වන යෝගාවවරයාන්ගේ ප්‍රයෝගනය සලකා අදාළ විස්තර කරුණු මෙහිලා ඉදිරිපත් කරමු.

ප්‍රථමයෙන් රුප ධර්මයන් ගැන සැලකීමේ දී ආතතිංසාකාර බාතු කොටස් යෝගාවවරයාට වඩා ප්‍රකට තීසා ඒවායින් පටන් ගෙන එකින් එක අභ්‍යන්තර කොටස් හේතු කරුණු අනුව සැලකීම පහසුය.

දැනටමත් යෝගාවවරයා විසින් හඳුනා ගෙන ඇති පරිදි මේ දෙතිස් ආකාර බාතු කොටස් අනුරෙන් පලමු කොටස වන කේසා කොටස වතු සමුයානිකය. එනම් කම්යෙන්, විතතයෙන්, සෘතුවෙන් හා ආහාරයෙන් යන හේතු හතර අනුව හට ගන්නා රුපයන්ගෙන් මෙම කොටස සැදී ඇති. විස්තර වශයෙන් බලන විට,

1. කම්යෙන් හටගත් කොටස් 20 කි. මේවා කාය දසකය හා හාව දසකය වශයෙන් දසක දෙකකට බෙද දක්වීමේ දී: කාය දසකය යනු, ගුද්ධාෂ්ටකය, කාය ප්‍රසාදය, ජීවිතින්දිය යන දහයයි. හාව දසකය යනු, ගුද්ධාෂ්ටකය, හාව රුපය හා ජීවිතින්දිය යන දහයයි.

මෙහි සඳහන් වන ගුද්ධාෂ්ටකය නම් පයිවී, ආපේශ්, තෙශේෂ්, වායෝ යන මහා භුත සතර හා වණී, ගන්ධ, රස, ඕජා යන උපාද, රුප සතර එක්වී සැදෙන රුප මිටියයි. මෙය රුප මිටි හෙවත් කලාප වලින් පැවතිය හැකි ඉතාමත් කුඩා ම කලාපය ලෙස සැලකේ.

මෙමලෙසට ම,

2. විනතයෙන් හට ගත් රුප 08 කි. එනම් විනතප ගුද්ධාජ්වලකයයි.
3. සංතුවෙන් හට ගත් කොටස් 08 කි. එනම් සංතුප ගුද්ධාජ්වලකයයි.
4. ආහාරයෙන් හට ගත් කොටස් 08 කි. එනම් ආහාරප ගුද්ධාජ්වලකයයි.

මේ අනුව කේස නම් වූ කොටස සඳී ඇත්තේ කුඩා රුප 44 ක එකතුවකින් බව යෝගාවවරයා සලකා ගත යුතුය.

දෙතිස් ආකාර කොටස් වලින් 24 ක් ම මෙමලෙස රුප කොටස් 44 කින් සඳුනු ඒවා වේ. ඒවා නම් මෙමත් විස්තර කළ, කේස කොටසන්, ලොමා, නබා, දනතා, තමෙවා, මංසිං, නහාරු, අටයි, අඩිමිණුපා, වකකං, හදයං, යකනං, කිලොමකං, පිහකං, පහ්සාසං, අනතං, අනත ගුණං මින්පුලුංගං, පිනතං, සෙමහං, ලොහිතං, මෙමදා, වසා, ලසිකා යන ඉතිරි 23 ත් වේ.

එක සමුද්‍යානික වූ කොටස් භතරකි. එනම් උදිරිය, කරිස, පුකී, මුතත යන මේවා සංතුපය. මේ කොටස් වල ලැබෙන්නේ සංතුපමය වූ ගුද්ධාජ්වලකය පමණකි.

ඉතිරි වන සෙදා, අසුළු, බෙලා, සිංසානිකා යන සතර සංතුප හා විනතප වශයෙන් දේවී සමුද්‍යානිකය. සංතුප හා විනතප ගුද්ධාජ්වලක දේක වශයෙන් රුප කොටස් 16 ක් මෙහි ලැබේ.

දෙතිස් ආකාර වූ කොටස් මෙමලෙස යෝගාවවරයා විසින් මූලින් සලකා ගත් පසු ඉතිරි වන තේපේ, වායේ කොටස් වලට සිත යොද, බැලීම එතරම් අපහසු නොවනු ඇත. තේපේ කොටස් භතර අතරින් පාවක තේපේ දාතුව ඒකසමුද්‍යානිකය. එනම් කම්පය. කම්ප වූ ගුද්ධාජ්වලකය හා ජ්විතිනදිය යන ජ්විත නවක කලාපයන්ගෙන් නිර්මිතය. සන්තාපක, ජ්රක, පරිදහන යන ඉතිරි තේපේ කොටස් වතු සමුද්‍යානිකය.

එනම්,

කම්ප-ජ්විත නවක කලාප.....09

විනතප ගුද්ධාජ්වලකය.....08

- සංතුරු ගුදධාම්ටකය.....08
අභාරු ගුදධාම්ටකය.....08 යන

ලෙසට රුප කොටස් 33 කින් නිර්මිතය. අවසාන වගයෙන් වායේ කොටස් සැලකීමේ දී, අස්සාස පස්සාස වායුව විතත්තය, විතත්ත ගුදධාම්ටකයෙන් හටගන්නේය. ඉතිරි වායේ කොටස් පහම වතු, සමුටයානිකය. තේපේ කොටස් වලදී මෙන් රුප කොටස් 33 කින් හට ගත්තේය.

මේ එකම රුප කොටසක්වත් සත්ත්වයෙන් පුද්ගලයෙක් තොවන බවත්, ආත්මයකින් ගුනා බවත්, අවෝතනික ධාතු ගොඩක් බවත්, ප්‍රධාන වගයෙන් නාම ධ්‍රීයන් හේතු ප්‍රත්‍යාය කරගෙන පහළ වන බවත් මේ විස්තර විග්‍රහයෙන් යෝගාවවරයාට වඩා වඩාත් පැහැදිලි කර ගත හැකිය.

මෙලෙසට ම නාම ධම් විෂයෙහි සිත යොදු බලන යෝගාවවරයා නාම ධම් සඳහා හේතු ප්‍රත්‍යායන් දෙකක් ඇති බව සලකා ගත යුතුය. ඒවා නම් සාධාරණ හේතු භා අසාධාරණ හේතු වේ.

මෙහි කියුවෙන සාධාරණ හේතුව නම් නාමය ඇති වීමට අරමුණු වන දේයි. එනම් අරමුණයි.

ඇසට රුපය අරමුණයි, කනට ගබඳය අරමුණයි, තැහැයට ගන්ධය අරමුණයි, දිවට රස අරමුණයි, කයට ස්ප්‍රේම්ටව්‍යය අරමුණයි, මනසට ධම් අරමුණයි. මේ සම්බන්ධතාව අනුව යෝගාවවරයා ආධ්‍යාත්මික වූ ඇස, කන, තැහැය, දිව, කය, මනස යන ආයතන හයන් බාහිර වූ රුපය, ගබඳය, ගන්ධය, රසය, ස්ප්‍රේම්ටව්‍යය, ධම් යන ආයතන හයන් වගයෙන් මේ ආයතන දෙළාළස භදුනා ගනී. මෙවා හේතු ප්‍රත්‍යාය කරගෙන නාම ධම් හෙවත් විතතා-වෙතසික ධම් පහළ වීම පිළිබඳ ප්‍රත්‍යාස්‍ය අවබෝධයක් ලැබේමට නම් මුලින් ඒවා පිළිබඳ ව සුතමය ස්‍යාණය ලබා ගත යුතුය. එසේ ලබා ගත් ස්‍යාණයට අනුව මනසිකාරය පැවැත්වීමේදී ක්‍රමයෙන් මෙහි කියුවෙන පියවරවල් සිතට හසුකර ගත හැකි වෙනවා ඇත.

එහිලා මුළුන් සෙලකා ගත යුතු විස්තරය මෙයේ

අදා භා රුපය සම්බන්ධ කරගෙන තෝරුම් ගැනීමේ දී, ඇස් නම් වූ අභ්‍යන්තර රුප බාහිර රුප අරමුණක් ප්‍රත්‍යාය කර ගෙන වකුනු විකුණුණය නම් වූ නාම ධම්ය පහළ වේ. සිත වශයෙන් ද මත වශයෙන් ද සැලකෙන්නේ මෙලස පහළ වන විකුණුණයයි. මේ ලෙසට අභ්‍යන්තර බාහිර රුපයන් භා විකුණුණය එකතු වීම එස්සය නම් වූ වෙතසිකයේ පහළ වීම ලෙස සැලකේ. මේ එස්සය නම් වූ නාම ධම්ය ප්‍රත්‍යාය කර ගෙන වේදනා නම් වූ, විදීම නම් වූ, වෙතසිකය පහළ වේ. අදා බාහිර රුප අරමුණ භද්‍රනා ගැනීම් වශයෙන් එහි ලකුණක් ගනීමින් සකුණු නම් වූ වෙතසිකය මෙහිදී පහළ වේ. අනෙකුත් වෙතසිකයන් උත්ත්දු කරවමින් ද අභ්‍යන්තර ක්‍රියකාරීන්වයක් ආරම්භ කරවමින්ද වේතනා වෙතසිකය මෙහිදී පහළ වේ. මේ වේතනා වෙතසිකය යම් කිසි ගක්තියක් සිතෙහි තැන්පත් කරවයි. මෙසේ මෙම සිදුවීම් පියවර කිපයකට වෙන් කර විස්තර කළත් ඒවා එක වරම එක ම ක්ෂණයක් තුළ සිදුවන බව යෝගාවවරයා වටහා ගත යුතුය. එම ක්ෂණය තුළ සිත අරමුණට ම එල්ල කොට තබාලීම විනතායිනි හෙවත් විනත එකයනා නම් වූ වෙතසිකයේ කෘත්‍යයයි. ජ්විතින්දිය එහිලා සහජාත ධම්යන් පැවැත්වීම භා ආරක්ෂා කිරීම කරන වෙතසිකයයි. නැවත නැවත සිහි කරලීම, ඉදිරිපත් කරලීම සිදුකරමින් මනසිකාරය නම් වූ වෙතසිකය ද පහළ වේ.

සිත්ත් සමග එකට ඉපදීම, එකට තිරුදීද වීම, එකම වස්තුවක් ගැනීම භා එකම අරමුණක් ගැනීම යන ආකාර සතරින් මේ එස්සය, වේදනාවය, සකුණුවය, වේතනාවය, විනතාවයි, ජ්විතින්දියය, මනසිකාරය යන වෙතසිකයේ සිත භා සම්බන්ධව පවත්නාය.

මේ සාධාරණ ප්‍රත්‍යාය හෙවත් අරමුණු අනුව වකුනු විකුණුණය මුල් කරගෙන නාම ධම්යන් පහළ වන ආකාරයයි. මෙලසට ම ඉතිරි ආයතන පහ අනුව ද නාම ධම් පහළ වන ආකාරය යෝගාවරයා සෙලකා ගත යුතුය.

අසාධාරණ ප්‍රත්‍යායට අනුව නාම ධම් වල පැවතිම සලකා බැලීමේදී යෝනිසේෂ් මනසිකාරයන් අයෝනිසේෂ් මනසිකාරයන් යන මනසිකාර දෙක වැදගත් වේ. විත්ත වෙතසිකයන්ගේ පහළ විම යෝනිසේෂ් මනසිකාරයන් යුත්ත්ව සිදුවේ නම් ඒවා කුසල් සිත් හා සිතුවේලි වේ. අයෝනිසේෂ් මනසිකාරයේ බලපෑමට යටත්ව පහළ වන සිත් හා සිතිවිලි අකුසල් පක්ෂයට වැට්ටේ. යෝනිසේෂ් මනසිකාරය යනු තණ්ඩා, මාන දිවිධී වලට යටත් නොවේ, ඇත්තාවුම තත්ත්වය දක්නා මනසිකාරයයි.

මූලින් මූලින් වින්තාමය වශයෙන් මෙම දැනුම හාවනාවට සම්බන්ධ කර ගන්නා යෝගාවච්චයා දිගින් දිගට මනසිකාරය පැවැත්වීමේදී ක්‍රමයෙන් මෙලෙස පහළ වන තාක් නාම ධම් හේතු ප්‍රත්‍යායන්ට අනුව ම පහළ වන්තාපු යැයි වටහා ගනු ඇත. අඛණ්ඩ උත්සාහයන් තිවැරදි මනසිකාරයන් මේ සඳහා විශේෂයෙන් වැදගත් වේ.

යම් ආකාරයකට යෝගාවච්චයා ආධ්‍යාත්මික වූ පක්ෂවිස්කන්ධය හේතු-ඩිල ධම් පරම්පරාවක් ලෙසට සලකා ගනී ද, වටහා ගනී ද, ඒ ලෙසට ම බාහිර වූ ලෝකයමන් හේතු-ඩිල ධම් සමුහයක් වශයෙන් තම සිතට හසුකර ගනී. මේ යෝගාවච්චයා විසින් පරේච්ච සමුජ්‍යාද ධම්ය හාවනාමය වශයෙන් සම්බන්ධ කර ගන්නා අවස්ථාවයි. යෝගාවච්චයා සුතමය ක්‍රාණය කොතරම් දියුණුවට පත් කර ගත්තත් හාවනා මනසිකාරයේහිදී තමාගේ ම සඳුරට හමුවන නාම-රුප ධම්යන් ප්‍රත්‍යාය සහිතව හසුකර තේරුම් ගැනීමෙන් ම මෙම ලාභය සලසා ගනී.

මෙලෙස තමාගේ දැනුම පුළුල් වී යන ආකාරයන්, ගැඹුරු වී යන ආකාරයන් සලකමින් යෝගාවච්චයා දස අංගයන්ගේන් යුත් සමාධි සිතකින් ම නාම-රුප ධම්යන්ගේ හේතු ප්‍රත්‍යායන් පිළිබඳ අවබෝධ තහවුරු කර ගනී.

මේ තහවුරු වීමත් සමග ම යෝගාවච්චයාගේ සිත කුළ පැවත්ම පිළිබඳ සැකයන්ට ඉඩ නැතිව යයි. සත්ත්වය, ප්‍රදේශලයා, දෙවියා, බුහ්මයා

යනු පරමාලී වශයෙන් මොනවාදී? අතිත අනාගත විත්මාන වශයෙන් ලෝකය යනු කුමක්ද යනාදී වූ ප්‍රශ්න වලට මූලික පිළිතුර ප්‍රත්‍යාස්‍ය කරගනී, මේ පච්චය පරිගහ ක්‍රාණය සපුරා ගන්නා අවස්ථාවයි. යෝගාවච්චයා කඩා විතරණ විශ්වාසීයට අනුව විශ්වාසීය ලබන අවස්ථාවයි. මේ ක්‍රාණය සිත තුළ බලපැවැත්වීමේ දී යෝගාවච්චයා මුද්‍ර ධම්යෙන් ඇස්වැසිල්ලක් ලත් වූ සොතාපන්න නාමයෙන් හඳුන්වා ඇත.

ඇතාභාන සනි - විජය්සනා ආචාර්ය කොටස නිලධාර් ය.





යෝගාවචර උපදෙස්

මුලින් ම මතක් කර දෙන්නට යොදුණු පරිදි තවක යෝගාවචරයාට ආනාපාන සතිය පර්යඩික භාවනාවක් නිසා මේ තාක් එයට අනුරූප වන පරිදි සාකච්ඡා කරන්නට යොදුනි. මෙසේ සීල විසුද්ධියන්, විත්ත විසුද්ධියන්, කඩබාවිතරණ විසුද්ධියන් සලසා ගත් දැක් යෝගාවචරයා තව තවත් භාවනාමය දියුණුව තුළින් තම වටිනා යෝගාවචර ජීවිතය හැඩාගස්වා ගැනීමේදී ඉදිරිපත් කරගත යුතු විශේෂ කරුණු කිපයක් ඇත.

තරමක් දුරටත් භාවනාමය අත්දැකීම් තම යෝගාවචරය ජීවිතය තුළ තහවුරු කර නොගත්, මේ උතුම් ආනාපාන සති භාවනාව ප්‍රකටව ම ප්‍රතිඵ්‍යුතු දෙන්නක් බව අත්දැකීමෙන් නොදත්, කෙනෙකුට මේ විශේෂ උපදෙස් එතරම් අදාළ නොවන ඒවා සේ පෙනී යැමට ඉඩ ඇත. එසේ නොමැති නම් මෙම උපදෙස් ආයාසයෙන් යුත්ත්ව පිළිපදිමට යැමෙන් තම භාවනා කටයුත්ත නීරස එකක් කර ගැනීමට ඉඩ ඇත. එසේ නමුත් දැක් යෝගාවචරයා මේ තාක් තමන් ලත් ප්‍රත්‍යාක්ෂය මත තව තවත් භාවනාවෙහි අහිවාද්ධිය අභේක්ෂාවෙන් මෙවා සාදරයෙන් පිළිගෙන යුත්ත්තව පිළිපදිනවා ඇත. එහිදී මෙවා පිළිබඳව තම වැටහිම දියුණු වෙත්ම කරගෙන යන්නා වූ භාවනාව අනවාය දුක් කරදර විලින් තොරව කරගෙන යැමට පහසුවන ආකාරයන් අහිමතාරථියට ක්‍රමයෙන් සම්පූර්ණ වන ආකාරයන් ප්‍රත්‍යාක්ෂය කර ගන්නවා ඇත.

මේ පිළිබඳව සිත යොදා බැලීමේදී ඉදිරිපත් කරගත හැකි වටිනා සුතුයක් අංගත්තර නිකායෙහි වතුක්ක නිපාතයෙහි දැක්වේ. මේතාක් ඉතාමත් උනන්දුවෙන්ද, උත්සාහයෙන්ද දියුණු කරගත් තම යෝගාවචර වරිතය පිරිහිමව පත් නොවීමටත්, අහිමත වූ ගාන්තිය සම්පයට පමුණුවන්නාවුත් කරුණු සතරක් එහි දැක්වේ. එනම් :

“වතුහි හික්කිවෙ ධමෙමහි සමන්නාගකො හික්කු අහබේඛා පරිභානාය නික්කානසේය සහතිකේ, කතමෙහි වතුහි, ඉඩ හික්කිවෙ හික්කු සිල සම්පන්නා භෞති ඉන්දියෙසු ගුත්තාදාරා භෞති භෞත්තා මත්තකු භෞති ජාගරිය අනුයුතනා භෞති” යනුයි.

ල් අනුව

1. ශිල සම්පන්න වීම,
2. ඉන්දිය සංචරයෙහි පිහිටීම,
3. භෞත්තායෙහි මත්තකුකුතාවය,
4. ජාගරියානුයොගය,

යන මේ කරුණු සතරයි.

මෙවා එකක් එකක් සලකා බැලීමේදී මූලින් ම සැලකිය යුත්තේ ශිල සංචරයයි. මිට ඉහතදී පෙන්වා දෙන්නට යෙදුණු පරිදි ශිල සංචරය පිළිබඳව නිරතුරු උනන්දුවීම මෙහි අදහසයි. එහි ප්‍රතිථිලය ශිල විසුද්ධියයි.

ආරම්භයේදී ශිලය විස්තර කිරීමේදී සඳහන් කරන්නට යෙදුණු සතර සංචර ශිලයට ඉන්දිය සංචරය ඇතුළත් වේ. එහිදී නවක යෝගාවචරයා තම ආධ්‍යාත්මික ආයතන හය කායික වාචසික වශයෙන් ආරක්ෂා කිරීම ඉන්දිය සංචරය ලෙස සලකා ගත් නමුත් මෙතැනදී එය හාවනාවට සම්බන්ධ කොට සැලකීමට ප්‍රහුණු විය යුතුය. ඒ අනුව, ආනාපානයට අනුව මනසිකාරයෙහි යෙදෙන යෝගාවචරයා ඇසට රුපාරම්මණයක් හමුවූ විට එය පිළිබඳව විස්තර වශ විභාග වශයෙන් සිත නොයොදයි. රුපය දුටු පමණින් “රුපයත්-රුපයක්” යන ලෙසට මෙතනහි කරයි. එසේ නොමැති නම් ධාතු වශයෙන් මෙනෙහි කරයි.

කනට ඇශෙන ගලිදයක් අනුව ද,
නැහැයට දැනෙන ගදක් අනුව ද,
දිවට දැනෙන රසයක් අනුව ද,
කයට දැනෙන එළායිබියක් (පහසක්) අනුව ද,

සිතට හමුවන විතරකයක් අනුව ද මෙලෙසටම මෙනෙහි කරයි.
අරමුණු පස්සේ සිත ඇතට යැමට ඉඩ නොතබයි. මෙනෙහි කිරීම
අනුව බාහිර අරමුණින් සිත ආපසු ගත් වහාම කම්ස්ථානයට යෙදිය
පුතුය. තෙත්ද සංවරය සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සතියයි.

සතිය හෙවත් සිහිය වශයෙන් මෙහිදී සැලකෙන්නේ තමා කරන
කටයුත්තට සම්පූර්ණයෙන් සිත යොදා කටයුතු කිරීමයි. මේ සතිය
නොහැර විසිම අප්‍රමාදය වශයෙන් ද හැඳින්වේ.

ඒ අනුව සිහිය නොයොදා කටයුතු කිරීමෙන් ඉන්දියයන්ගේ
අසංවරයන්, සිහිය යොදා කටයුතු කිරීමෙන් ඉන්දිය සංවරයන් සිදුවන
බව කෙටියෙන් සලකා ගත පුතුය. මෙලෙස වටහා ගෙන මූලදී සතිය
ගැන උත්ත්දුවෙන් කටයුතු කරන විට, සිතට සතිය යොදුලීමට මහන්සි
ගන්නා විට, නොදුනීම වාගේ එය සිතට අල්ලන හැටි දැනෙන්නට
පතන් ගනී. මෙසේ දියුණු වන විට අන්තිමේදී කිසිදු උත්සාහයක්
නැතිව එය කළ හැකි තත්ත්වයට පත් වන්නේය. මේ ආකාර දියුණුවක්
සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සතියේ අඛණ්ඩ පැවැත්මයි. හැම
ක්‍රියාවක්ම සතියෙන් යුත්තව කරන විට යෝගාවච්‍රයාගේ සියලුම
ක්‍රියා එක මට්ටමකින් පවතින්නේය. මෙලෙස ක්‍රියාව සම මට්ටමකට
පත්වීම අනුව සිත් පැවැත්මද ඒකාකාරව දියුණුවට පත්වන්නේය.

“තතො පාසාදිකං ආසි - ගතං භුතතාං නිසෙවිතං

සිතිධා තෙල ධාරාව - අහොසි ඉරියාපලෝ”

[පාරාසරය ජේර ගාලා, ජේර]

“එසේ හෙයින් උත් වහන්සේලාගේ ගමන ද, වැළදීම ද, ඇසුර
ද ජනයාගේ පැහැදීම උපදවන සුළු විය. සතිය නොකඩ තොට

යෙදීමෙන් ඉරියව් සිතිදු තෙල් දාරාවක් සේ විය." යනුවෙන් පාරාසරිය පේර ගායාවලින් දක්වෙන්නේ මේ අත්දැකීමයි.

විශේෂයෙන් සමාධියට බරවන සේ සතිය පුහුණු කරන නවක යෝගාවවරයා එයට උපකාරයක් පිශීස නැවතිල්ලේ වැඩ කිරීමට සිතට ගත යුතුය. සතිය අනුව සින් සමාධිය ගලපමින් පුහුණු කරන මේ මූල් පියවර සතර සංවර දිලයේ දක්වෙන ගුනුය සංවර දිලයේ ද ආරම්භක අවස්ථාව වේ.

කුමයෙන් සතිය දියුණුවේම දකිමින් සම්පර්කයුදායට හෙවත් පුද්‍යාවට තුළුදෙන සේ පුගුණ කිරීමේදී එය කීප ආකාරයකින් භාවනාවට සම්බන්ධ වේ. මේ වන විට යෝගාවවරයා තමාගේ සමාධි මට්ටම ගැන සැකීමකට පත්වී එසේ ලන් සමාධිය පදනම් කරගෙන විපස්සනාවට අනුව කටයුතු කරගෙන යන තත්ත්වයට පත් වනු ඇත. ඒ අවස්ථාවේදී කම්පස්ථානය පරිහරණයේදී සතිය සම්පූර්ණ වගකීමකින් යුත්ත්ව යෝගාවවරයාට උදවී කරයි. කම්පස්ථාන අරමුණට විතකී වශයෙන් පැමිණෙන ඕනෑම බාහිර අරමුණක් මැඩගත හැකි තත්ත්වයට මනසිකාරය දියුණු කරන්නේ මේ සතියයි. ඒ සඳහා උපයෝගී කරගන්නා මෙනෙහි කිරීමේ කුමය ඉන්දිය සංවරයේ දියුණු අවස්ථාවකි.

මෙලෙස සතිය මූලින්ම දිල විසුද්ධිය පිශීසන් තුමයෙන් සමාධිය දියුණුවේම පිශීසන් තවදුරටත් විපස්සනා මනසිකාරය වැඩ දියුණුවේම පිශීසන් උපකාරී වේ. සතිය සම්පර්කයුදාය සමග එක්වූ පසු එය යෝගාවවර ජ්විතයක අවසානය දක්වාම උපකාර කරන වටිනා වේගයක් ලබා දේ.

හොඟනේ මතතක්ෂකුදානාව

අපරිභානිය සූත්‍රය අනුව යෝගාවවරයුගේ උතුම් වැඩ පිළිවෙළ පරිභානියට පත් නොවීම පිශීසන් අහිමත වූ නිරවාණ ගාන්තියට සම්ප වීම පිශීසන් පවතින්නාවූ කරුණු හතරෙන් මීලග කාරණය වන්නේ මෙම හොඟනේ මතතක්ෂකුදානාවයි.

වචනයේ අර්ථය අනුව සැලකීමේදී ආහාරය පිළිබඳ ප්‍රමාණය දැන ගැනීම මෙයින් කියැවේ. එහිලා,

- ආහාර සෙවීමේදී ප්‍රමාණය සැලකීම,
- ආහාර පිළිගැනීමේදී ප්‍රමාණය සැලකීම,
- ආහාර වැළදීමේදී ප්‍රමාණය සැලකීම,
- සිහි නුවණීන් යුක්තව ආහාර වැළදීම හා
- තමාට වැඩි ආහාර සෙසු අයට බෙදා දීම වශයෙන්

මෙය යෝගාවච්චයුට ආකාර පහකට තම ජීවිතය හා සම්බන්ධ කරගත හැකිය.

ਆහාරයෙහි සප්පාය, අසප්පාය බව සැලකීම ආහාරය පිළිබඳ ප්‍රමාණය දැන ගැනීම සේම වැදගත් වේ. අසප්පාය ආහාර දුරුකොට සප්පාය ආහාර සේවනය කිරීමේදී ඇතැම් විට රස ගේදය තිසා යම් යම් අපහසුකම් ද ඇති විය හැකිය. මෙහිදී ප්‍රයෝගන සලකා ආහාරය ගැනීමට පුරුදු වීමේදී ක්‍රමයෙන් තමාට අසප්පාය ආහාර දුරුකළ හැකි වනවා ඇත.

කෙසේ නමුත් ආහාරය පිළිබඳ ප්‍රමාණ හා තමාට සප්පාය අසප්පාය බව ආදි කරුණු අවබෝධ කර ගැනීම එතරම් පහසු තැත. අපහසුවෙන් දැනගත්තා වූ එම කරුණු වලට ගැලපෙන ලෙසට ආහාරයක් තම ආභ්‍යව පාරිස්සදිය හා අල්පේච්චනයි යෝගාවචර ගුණ රැකගතිමින් සපයා ගැනීම එයටත් වචා අපහසු බව මුළින්ම වටහා ගත යුතු කරුණකි. එබදු අවස්ථාවලදී පවා නොගැලපෙන සාරුපා නොවන ක්‍රම වලින් ආහාර සෙවීම නොකළ යුතුය. ලද දෙයින් සතුවු වීම නම් වූ ශේෂය ගුණය අනුව කටයුතු කරමින් තමා තුළ හික්මීම වැඩි දියුණු කරගත යුතුය.

මෙලෙස කරුණු සලකමින් ආහාර සපයාගත්තා වූත්, පිළිගත්තා වූත්, වළදන්තා වූත් යෝගාවචරයා එම වැළදීමේදී ප්‍රත්‍යාවේශ්‍යා කරමින් ම වැළදිය යුතුය. ප්‍රත්‍යාවේශ්‍යා කිරීමේදී බහුලව හාවිතාවන පාල් වාක්‍යයේ තේරුම මෙසේයි.

“මා මේ ආභාරය වැළදුන්නේ විනෝදය පිණිස නොවේ. මද වැඩිම පිණිස ද නොවේ. ඇග තරකර ගැනීම පිණිස ද නොවේ. ඇග පහැපත් කර ගැනීම පිණිස ද නොවේ. ගරිරයත් ජ්විතයත් පවත්වා ගනු සඳහාය. බුදු සංස්කෘතෙහි පිළිවෙත් පිරිය හැකිවීම සඳහාය. ජ්විතය විර කාලයක් පවත්වා ගැනීම සඳහාය. මෙසේ ආභාර වැළදීමෙන් මගේ පරණ බඩිනි වේදනා දුරු වන්නේය. පමණ ඉක්මවා ආභාර වැළදීමෙන් වන අඩ්න් වේදනා ද ඇති නොවන්නේය. ජ්විතය විර කාලයක් පවත්වා ගත හැක්කේය. එබැවින් මාගේ භාවනාව ද කළ හැකි වන්නේය. මෙසේ ආභාර වැළදීම අයුතු ලෙස වැළදීමක් ද නොවන්නේය. පමණට වැළදීමෙන් සුවසේ විසිය හැකි ද වන්නේය.”

මෙලෙස තමාගේ ආභාරය කෙරෙහි පිහිටන යෝගාවච්චයා හෝජනේ මත්තක්ෂූතාව ශිලයක් වශයෙන්, ප්‍රත්‍යා සන්නිශ්චිත ශිලය වශයෙන්, සම්පූර්ණ කරන්නේය. කෙසේ නමුත් තවදුරටත් හෝජනය ධාතු මනසිකාරයටත් පරික්කුල මනසිකාරයටත් අනුව සැලකීමට ප්‍රහුණු විමෙන් විශේෂයෙන් විපස්සනායානිකායට එය තම භාවනාවට ද සම්බන්ධ කරගත හැකි වනවා ඇත. ඒ සඳහා යොදා ගන්නා ප්‍රත්‍යාවේක්ෂා වාක්‍යයේ තේරුම මෙසේය.

“ප්‍රත්‍යා අනුව සලකා බැඳීමේදී මේ පිණ්ඩාත ආභාරය ධාතු මාත්‍රයක් පමණකි. එය වැළදන පුද්ගලයා ද එසේම ධාතු මාත්‍රයකි. සත්ත්වයෙක් නොවන්නේය, ජ්වියෙක් නොවන්නේය, ආත්ම වශයෙන් හිස් වුවකු වන්නේය. ස්වකිය වශයෙන් පිළිකුල් නොවන මේ හෝජනය මාගේ ගරිර ගතවීමෙන් අතිය පිළිකුල් භාවයට පත් වන්නේය.”

මෙලෙස කරුණු වටහාගෙන හෝජනේ මත්තක්ෂූතාව අනුව පිළිපදින යෝගාවච්චයා එමගින් ආනිසංස රාඹියක් ලුගාකර ගන්නේය.

ජාගරියානුයෝගය

මෙයින් කියුවෙන අදහස තම නින්ද බහුල වශයෙන් තොකිරීම හේවත් පාලනය කිරීම යන්නයි. නින්ද පාලනය කිරීමෙහි යෙදීම නම්වූ ජාගරියෝගය-නැවත නැවත යෙදීම-ජාගරියානුයෝගයයි. “නිදු න බහුලිකරෙයා ජාගරිය භාර්තය ආතාපි” යන බුද්ධ වචනය කෙටියෙන් පෙන්වා දෙන්නේ මෙම අදහසයි.

මෙහි විස්තර පූනුයෙහි දැක්වෙන්නේ මෙසේයි.

“ඉඩ හික්කාවේ හික්කු දිවසං වඩකමෙන නිසජ්‍යාය ආවරණීයෙහි ධමෙහි විතතං පරිසොයේති, රත්තියා පයමං යාමං වඩකමෙන නිසජ්‍යාය ආවරණීයෙහි ධමෙහි විතතං පරිසොයේති, රත්තියා මජකී මං යාමං දක්කාණන පසෙයන සිහසෙයායං කපෙළති, පාදෑ පාදෑ අවවාධාය සතොසමපත්‍රානො උච්චානසක්‍රාදාං මකසිකරිත්වා රත්තියා, පව්‍යීමං යාමං පව්‍යාචාරය වඩකමෙන නිසජ්‍යාය ආවරණීයෙහි ධමෙහි විතතං පරිසොයේති.”

සාර්ථක යෝගාවච්චයෙකු ගේ එදිනෙදා කටයුතු පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇතුළත් මෙහි තෝරුම මෙසේයි.

“මහණ, මේ සස්නෙහි යෝගාවච්චයා දහවල සක්මනින් හා හිඳිමෙන් නීවරණ ධමියන්ගෙන් සිත පිරිසිදු කරන්නේය. රාත්‍රී ප්‍රප්‍රම යාමය සක්මනින් හා හිඳිමෙන් නීවරණ ධමියන්ගෙන් සිත විශුද්ධ කරන්නේය. රාත්‍රී මධ්‍යම යාමයේදී දකුණු පයෙහි වම් පය මලක් ඇදත්තා ස්මෘති සම්පූර්ණයෙන් යුතු වූයේ උත්පාන සංයුත්ව හේවත් නැගී සිටින වේලාව මෙනෙහි කොට දකුණුලයෙන් සිංහ ගෙයාව කරන්නේය. රාත්‍රී පැය්වීම යාමයෙහි නැගී සිට සක්මනින් හා හිඳිමෙන් නීවරණ දී කෙලෙස් ධමියන්ගෙන් සිත පිරිසිදු කරන්නේය.”

එ අනුව සැම ලොකු කුඩා කටයුත්තකටම මෙම ජාගරියානුයෝගය බලපාන බවත් එ අනුව හාවනාවහි අහිවෘද්ධිය තීරණය වන බවත්

වටහා ගැනීම පහසු වනු ඇත. කරුණු අනුව සලකා බැලිමේදී යමෙක් කායික මානසික ඉමය අධික ලෙසන් අද්‍ය ලෙසන් වැය කරන්නේ නම් මූල්‍ය අධික නින්දක් අවශ්‍ය වන්නේය. මෙලෙස අද්‍යක්ෂ තොවී බාහිර කටයුතු වලින් වෙන්වී සිහියෙන් යුක්තව ඉරියව් පවත්වන යෝගාවවරයා තම හාවනාමය දියුණුවන් සමගම නින්ද පිළිබඳ අවශ්‍යතාව අඩුවෙමින් යන බව අත්දකිනු ඇත. මේ ලෙසට කායික මානසික ඉමය අඩුවෙමන් හාවනාමය සංස්දීම ප්‍රකට වීමත් අනුව නුවණුත් යෝගාවවරයා තමාට සම්බන්ධකර ගත්තා ජාගරියානුයෝගය, තමා ප්‍රත්‍යාස්‍ය කරන්නාවූ ධම් කරුණු පිළිබිඳු කරන කුටුපතක් ලෙසට ප්‍රයෝගනයට ගනු ඇත. සිනිදු ලෙසටන් ඉරියවෙන් ඉරියව් විශ්‍රාම වන ලෙසටන් මනසිකාරය දියුණු කිරීම තුළින් සිතෙහි අප්‍රමාද බව, ප්‍රබෝධවත් බව වැඩිදියුණු කිරීම මෙහිදී ජාගරියානුයෝගයෙන් අදහස් කෙරේ.

මේ ගේෂ්‍ය වූ අදහස ඉඡ්ට කර ගැනීමට යෝගාවවරයා ජාගරියානුයෝගය සමගම සම්බන්ධ කරගත යුතු අනෙකුත් අංශයන් ලෙසට ඉරියාපද හාවනාව හා සතිය පිහිටුවීම සැලකිය යුතුය. මේවා එක එකක් ඉතා සම්පූර්ණයෙන් සම්බන්ධය. ජාගරියානුයෝගය සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සක්මනයි.

යෝගාවවර ජීවිතයකට අත්‍යන්තරයෙන් අවශ්‍ය වන මෙම සක්මන් හාවනාව තුළ අරි රාජියක් ගැබිවී ඇත. අභ්‍යන්තරයක්, ගැහුරුක්, ඇති අර්ථවත් වැඩ පිළිවෙළකි, සක්මන් හාවනාව. එහිලා බලාපොරොත්තු වන උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් යෝගාවවරයා:

1. සක්මනක් සුදුසු ලෙස සකස් කිරීම,
2. සක්මන් හාවනාවේ යෙදෙන හැරී,
3. සක්මන් හාවනාවේදී සමාධිය ඉපද්‍රවීම,

යන මේවා පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගත යුතුය. මෙලෙස උනන්දුවන යෝගාවවරයාගේ ප්‍රයෝගනය පිණිස අවශ්‍ය කරන කරුණු මෙහිලා ඉදිරිපත් කරමු.

යෝගාවච් ජ්‍යෙෂ්ඨ කොටස නිලධාරී යා.



සක්මන් භාවනාව

1. සක්මන් භාවනාවට සුදුසු ලෙස සක්මනක් පිළියෙළ කිරීම

සක්මන් වගි දෙකකි. එනම් එමහන් සක්මන හා ඇතුළු සක්මන යන දෙකයි.

චිලිමහන් සක්මන සකස් කිරීම

භාවනා ආසනය මෙන්ම සක්මන සඳහා ද හැකිතාක් දුරට තිශ්ඨබිධ පරිසරයක් තොරා ගත යුතුය. උසස්ම ප්‍රමාණයෙන් රියන් 60 ක් ද මධ්‍යම ප්‍රමාණයෙන් රියන් 45ක් ද අඩුම ප්‍රමාණයෙන් රියන් 20ක් ද දිග වශයෙන් යොදාගත හැකිය. සාමාන්‍ය පළල රියන් 03 කි.

කුඩා කෘමි සතුන්ගෙන් වන කරදර මගහැරවීම සඳහා හතර වට දිය අගලක් ද, සරපයින් භා අනෙකුත් බඩිගා යන සතුන්ගෙන් වන පළිබේද මගහැරවීමට එයට පිටින් අගල් හතරක් පමණක් පහළ මට්ටමකින් උපවාරය පිළියෙළ විය යුතුය. පොලොව සම කොට මදක් එරෙන තරමට තුනී වැළි ඇතිරිය යුතුය. සක්මන ඇතුළත තණකොල, කුඩා පැළැටි වගි, ගල් බොරල් ආදිය නොතිබිය යුතුය. පොලොව තදට තිබීම ද තුෂුදුසුය. සක්මනට පෙරාතුව වැළිමළව හැමද පිරිසිදු කොට තිබිය යුතුය. සක්මන කෙළවරේ ස්ථීර ආසනයක් පිහිටුවිය යුතුය.

අවශ්‍යතාවක් ඇතොත් වහලක් හා අවටින් බැමැමක් හෝ වැටක් සවිකර ගැනීමෙන් මෙලෙස මූලික අංගයන් සහිතව සකස් කරගත් සක්මනේ ආරක්ෂාව වැඩිකර ගත හැකිය.

ඇතුළු සක්මන

ගොඩනැගිල්ලක ඇතුළත සකස්කර ගන්නා මෙම ඇතුළු සක්මන පිරිසිදු ස්ථානයක පුදුසු වාතාවරණයකින් යුතුව තිබීම වැදගත් වන අතර එය වෙනත් බාහිර කටයුතු සඳහා නොයෙදිය යුතුය. දිගින් රියන් 30 ක් හෝ රට වැඩිවිය යුතුය. ඇතුළත පළල රියන් 3 ක් සැහේ. මේ සඳහා දිය අගල් හෝ උපවාර අවශ්‍ය නොවේ. සක්මන කෙළවර ස්ථීර ආසනයක් පිළියෙල කරගත යුතුවේ. අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝගන ගැනීම සඳහා ආලම්බන ර්ජ්පුවක් හෝ අත්වැලක් සවිකර ගත යුතුය. සක්මනේදී දැඩි ලෙස වෙහෙස දැනේ නම් ආලම්බන ර්ජ්පුවේ එල්ලි නතර වී විරාමයක් ගත හැකිය. සාමාන්‍ය දුරවල අවස්ථා වලදී අත්වැල ප්‍රයෝගනයට ගත හැකිය. ඒ අනුව ආලම්බන ර්ජ්පුව සක්මනේ වහලයේ ද අත්වැල සක්මනේ අංශයක ද සවිකර ගත යුතුය. තරමක් මහත මෘදු ලණුවක් දෙකොනට ඇද බැඳු සකස් කිරීම මෙහි සාමාන්‍ය ක්‍රමයයි. [රුප සටහන 92 පිට]

2. සක්මන් භාවනාවේ යෙදෙන හැරි

පර්යඩික භාවනාවේ යෙදෙන යෝගාවච්‍රයාට කායික ව්‍යායාමයක් වශයෙන් හෝ සක්මන් කිරීමේ අවශ්‍යතාව දැනේ. දක්ෂ යෝගාවච්‍රයා මෙමලෙස දැනු පමණකින් ම පර්යඩිකයෙන් නැගිට සක්මනට නොයයි. පරියඩිකයේ ම සිටිමින් තවදුරටත් භාවනාව කරගෙන යැමට ඇති අපහසුතාව කිමෙක්දායි සලකා බලයි. කිවයුතු තරම් ප්‍රකට හේතුවක් නැතිනම් දිගටම පර්යඩික භාවනාවහිම යෙදිය යුතුය. යම් හෙයකින් සක්මන් කිරීමේ අවශ්‍යතාව ප්‍රකටවම වැටහේ නම් එහි ප්‍රයෝගනය සලකා, අවස්ථාව අනුව එම්මහනේ හෝ ඇතුළු සක්මනට යා යුතුය.

ප්‍රයෝගන ගතහැකි තාක් එම්මහනේ සක්මන පාවිච්ච කළ හැකි නමුත් ඇදුරු සහිත, ව්‍යාව සහිත, කාලගුණ තත්ත්වයන් යටතේ ඇතුළු සක්මන උපකාර කරගත හැකිය. එසේ කරුණු සලකා බලා සක්මන වෙත ගිය යෝගාවච්‍රයා සක්මනට ඇතුළුවේ සක්මනට මූණලා එහි

කෙළවරක සිටගෙන ප්‍රථමයෙන් තමා සිටින ඉරියවිව මෙනෙහි කළ යුතුය. මෙලෙස මෙනෙහි කරන විට සිටගෙන සිටින ගරීරය තම සිතට වැටහේ නම් ඉන්පසු මේ ආරම්භ කරන්නට යෙදෙන සක්මන් භාවනාවේ ආනිසංස කෙරෙහි සිත යෙදිය යුතුය. ඒ මෙසේයි, බුදු, පසේ බුදු මහරහන් වැනි ආයේ උත්තමයාණන් වහන්සේලා ලෝකෝත්තර දම් අවබෝධය පිශීස බොහෝ සේ උපකාර කරගන් භාවනාවකි මේ සක්මන් භාවනාව. ලෝකෝත්තර තත්ත්වයට පත්වූ උතුමෝර්ද මෙය වාරිතු ධ්‍රීයක් වශයෙන් සලකා කළහ. එසේම බොහෝ යෝගාවචරයන් වහන්සේලා සක්මන පිහිට කොටගෙන තම තමන්ගේ අහිමතාරථයන් සපුරා මුදුන්පත් කරගත්තාහුය. නියමාකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීමෙන් ලදහැකි ආනිසංස රාජියකි. මේ අනුව “මම ද සක්මන් භාවනාව ඉතා ඕනෑම් යුත්තව කිරීමෙන් එහි ආනිසංස රාජිය ලාභ කරගන්නෙම්” යි සලකාගෙන මුළුන්ම කිපවිටක් සක්මනේන් එහා මෙහා සඟැල්ල ගමනින් ගමන් කළ යුතුය. මේ අවස්ථාවේදී පර්යඩකයේ යෙදී සිටීමේදී යම් හැකිලුණු ඉරියවිවක් විද කුසීතකමක් විද එය පහව යන ලෙසට අත පය වැනුතත් එයට ඉඩ දිය යුතුය. කෙසේ නමුත් වට්ටිට බැලීමට, ඇත බැලීමට පෙළුම් සුදුසු නැත. ගමනේදී වියදන්ඩික යුර මුත් එයින් එහිට නොබැලිය යුතුය.

මෙලෙස කුමයෙන් කය පුරුදු වූ පසු ගමනේදී වම් පය තබන විට තමාගේ වම් අංශයට සිත යෙදිය යුතුය. “වම” යැයි සිතින් මෙනෙහි කළ යුතුය. දකුණු පය තබන විට දකුණු අංශයට සිත යොදුමින් “දකුණ” යැයි මෙනෙහි කළ යුතුය. මෙලෙස වරෙක වම් අංශයටත් වරෙක දකුණු අංශයටත් ලෙසට මුළු ගරීරයම මෙනෙහි කිරීමට පුහුණු කළ යුතුය.

මේ අයුරින් ගරීරය අනුව මෙනෙහි කිරීම තේරුම් ගත් පසු සක්මන කෙළවර සිට ගෙන සිටින ඉරියවිව මෙනෙහි කළ යුතුය. “සිටිනවා-සිටිනවා” යැයි මෙනෙහි කරන අතර තමා පවිචර පරිග්ගහ

කූණයේදී තේරුම් ගත් පරිදි මෙතැන කෙනෙක්, පුද්ගලයෙක් නොමැති බවත් බාඩු සමුහයක පැවැත්මක් පමණක් බවත් තමාටම තහවුරු කරගත යුතුය.

ඉන්පසු පය මසවන විට “ඒසවීම එසවීම” හෝ “මසවනවා-මසවනවා” යැයි මෙතෙහි කරමින්ද තබන විට “තැබීම-තැබීම” හෝ “තබනවා-තබනවා” යැයිද මෙතෙහි කරමින් සක්මන් කළ යුතුය. මේ මෙතෙහි කිරීම සඳහා යොදා ගන්නා වචන සැම විටම ක්‍රියා මාත්‍රය පමණක් අගවන වචනම වන බවට වගබලා ගත යුතුය. එසේ නොමැතිව “මසවම්-තබම්” ආදි වචන යොදා ගතහාත් එය ආත්ම දාශ්විය ඇතිකරලීමටත් මනසිකාරය නොමැගට යොමුකරලීමටත් හේතු වනවා ඇත.

එක් පියවරක් අවස්ථා දෙකකට මෙතෙහි කරමින්, ඒ අනුව සිත යොදුම්න් සක්මන් කරන යෝගාවවරයා නොකඩ කොට සැම පියවරක්ම නිවැරදිව මෙතෙහි කරමින්ම සක්මන් කිරීමට පුරුදු වන තෙක් සක්මන් කළ යුතුය. මෙහිදී මෙතෙහි කිරීම ක්‍රමානුකූලව සකස් වීමත් සමගම තමාගේ කය පුරුදු වන බවත් සිත සමාධියට නැඹුරු වන බවත් යෝගාවවරයා අත් දකිනු ඇත.

මේ ලෙසට පුගුණ කිරීමෙන් පසු මීලග අවස්ථාව වශයෙන් පියවරක් අවස්ථා තුනකට බෙදාගෙන සක්මන පුහුණු කළ යුතුය. ඒ මෙසේය, පියවරක් එසවීම, යැවීම හා තැබීම යි. මේ අනුව “මසවනවා-යවනවා-තබනවා” වශයෙන් මෙතෙහි කළ යුතුය. මෙලෙස ක්‍රමයෙන් මෙතෙහි කරන අවස්ථා වැඩිවීමත් සමගම පියවර වේගය අඩුවී කායික වශයෙන්ද තැන්පත් බවක් ඇතිවේ. සමාධිය දියුණු වේ.

මේ පියවරේදීත් නොකඩකාට මෙතෙහි කරමින් තම කය පුරුදු කරගත් යෝගාවවරයා මීලග පියවර වශයෙන් අවස්ථා හතරකට මෙතෙහි කිරීම ආරම්භ කළ යුතුය. එම අවස්ථා නම්, මසවනවා-යවනවා-හසුරුවනවා-තබනවා යනුවෙනි. මෙහි හසුරුවනවා යනු කණු කුට ආදියෙන් වැළැක්වීමට පය සුදුසු තැනාකට යොමු කිරීමයි. මේ

අවස්ථාව වන විට සක්මන් වේගය බොහෝ සේ අඩුවේ යැම ස්වාභාවිකය. සක්මනා කෙළවරට පැමිණි සැම අවස්ථාවකදීම එතැන් නතර වී සිටගෙන, සිටීම මෙනෙහි කළ යුතුය. හැරෙන විට දක්ෂිණාවර්තව හැරෙන අතර පියවර මාරු කිරීම අනුව “මසවනවා-තබනවා” යැයි කෙරියෙන් මෙනෙහි කළ යුතුය. ආපසු හැරී මද වේලාවක් සිටගෙන සිටීමින් සිටීම මෙනෙහි කිරීමෙන් අනතුරුව අනෙක් කෙළවර දක්වා සක්මනා නැවත ආරම්භ කළ යුතුය.

වඩ වඩාත් සතියත් සමාධියත් ප්‍රකට වූ සිතට මෙලෙස තබන පියවරක් පාසා මෙනෙහි කිරීමේදී තවත් අවස්ථාවක් සලකා බැලීමට තරම් පුරුදු වූ විට අවස්ථා පහකට මෙනෙහි කිරීම ආරම්භ කළ යුතුය. එහිදී “මසවනවා-යවනවා-හසුරුවනවා-පහත් කරනවා-තබනවා” යනුවෙන් අවස්ථා වෙන්කාට සලකනු ලැබේ. මේ තරමටම සවිස්තරව මෙනෙහි කිරීමේදී යම් හෙයකින් ආගන්තුක විතර්ක අනුව සිත බාහිරට ගියහොත් යෝගාවවරයාගේ ගරිරය සමඟතාව නැතිවී ඇද වැවෙන්නටද ඉඩ තිබේ. එහෙයින් මෙනෙක් දුරට ඉතාත් ඕනෑකම් උපයාගත් සමාධියට බාධා තොවන ලෙසටත් කාඩ්‍ර වශයෙන් පුරුදුද දියුණු වීමට උපකාර පිණීසත් සිත සම්පූර්ණයෙන්ම සක්මනට යොදාලීම මෙහිදී වැදගත් වේ.

ඒ අනුව වට-පිට, ඇතු-මැත බැලීම සම්පූර්ණයෙන්ම නතර කොට ගරිරයට සිත යෙදිය යුතුය. බාහිරයෙන් කෙනෙක් පැමිණ කරා කළත් ඉක්මන් තොවිය යුතුය. මෙසේ කෙනෙක් පැමිණීම අනුව හෝ වෙන ගබාදයක් ඇසීම අනුව හෝ සිත බාහිරයට ගියහොත් එහිදී සක්මන මැද වුවත් නතර විය යුතුය. නතරවී එම බාහිර ගබාදය මෙනෙහි කොට සිත සකස් වූ පසු එතැන් සිට සක්මන නැවත ආරම්භ කළ යුතුය.

මෙසේ සක්මන් කරන විට සමහර විටෙක ඇස් වසා ගැනීමට තරම් සිතෙනු ඇත. එසේ ඇස් වසා ගැනීම එතරම් නුවණට පුරු නැත. එම්මහන් සක්මනෙදී සමහර විටෙක කුඩා සන්තු එහා පැත්තෙන්

මෙහා පැන්තට මාරු වීම් ආදියේ යෙදෙන්. එමනිසා සාමාන්‍ය පෙනුමට සක්මන් යෙදිය යුතුය. තමාගේ ක්‍රියාවට තධින් සිත යෙදිය යුතුය. මෙලෙස මූලික අවස්ථාවන් සලකා බලමින් අවස්ථා පහකට අනුව සක්මන් කරන යෝගාවවර තෙම එහි පරිවරක් ලැබූ පසු අවසාන අවස්ථාව වශයෙන් එක් පියවරක් අවස්ථා හයකට බෙදා ප්‍රපුණුවීම ආරම්භ කළ යුතුය.

විශුද්ධී මාගියෙහි මෙම අවස්ථා හඳුන්වා දී ඇත්තේ උඩරණය, අතිහරණය, විතිහරණය, වොසස්ථනය, සනනිකේඛපනය හා සනනිරුම්හනය වශයෙනි.

එම අවස්ථාවල් ඔසවනවා-යවනවා-හසුරුවනවා-පහත් කරනවා-තබනවා-තදකරනවා වශයෙන් මෙනෙහි කිරීමට යොදාගනී. මෙහි යෙදී ඇති තද කිරීම නම්, අනෙක් පය එසවීම සඳහා, තැබූ පය තද කිරීමයි.

මෙසේ පුරුදු කරන යෝගාවවරයා සක්මනේදී ලබාගනු ලබන සමාධිය ස්ථීරය. ගක්තියෙන් යුක්තය. එය තොකැබින ආකාරයට පිළිපදිමින් එම සමාධියෙන්ම යුක්තව පර්යඩක හාවනාව ආරම්භ කළ යුතුය. සන්සුන් ගමනින් ගොස් පුරුදු ආසනයෙහි පර්යඩකය බැඳ වාච්‍යී කළින් විස්තර කරන්නට යෙදුණු ආකාරයට ආනාපාන සති නිමිත්තට සිත යෙදීම එහිදී පිළිපැදිය යුතු කුමයයි.

මෙලෙස විස්තර වන්නේ ආනාපාන සතිය අනුව විපස්සනාව කරන්නා වූ විපස්සනා යානිකයාට උවිත කුමයයි. සමඟ යානිකයා ද ඒ ලෙසටම ප්‍රයෝගන බලාපොරොත්තු විය යුතුය. ඒ සඳහා පිළිපැදිය යුතු කුමය වෙනස්ය. එනම් මූලික සූදානම් වීම වලින් පසුව තමාගේ ඉහියව්ව අනුව හෙවත් පියවර අනුව මනසිකාරය පවත්වනු වෙනුවට සමඟ හාවනා කමටහනට සිත යොදාගෙන සක්මන් යෙදිය යුතුය. එය මෙමත් කමටහන හෝ බුද්ධානුස්සතිය හෝ විය හැක. සැහෙන වේලාවක් සමඟ අරමුණට අනුවම සිත යොදුමින් සක්මන් කරන විට ඉහත විස්තර කළ ලෙසට කයෙහින්

සිතෙහිත් තැන්පත් වීමක් සමාධිය දියුණු වීමක් යෝගාවවරයා විසින් අත්දකිනු ඇත. එලෙස උපයාගත් සමාධිය පරේස්සමින් යුක්තව ආරක්ෂා කරමින්ම ආනාපාන නිමිත්තට සිත යොදා පර්යඩක භාවනාවෙහි යෙදීම මෙහිලා භාවිතා වන ක්‍රමයයි.

සමහර යෝගාවවරයන්ට මේ සක්මන් භාවනාව පර්යඩක භාවනාවත් වචා බොහෝ සේ සප්පාය බව පෙනීගොස් ඇත. අධික වියනීය ඇති යෝගාවවරයන් මෙලෙස සක්මන් භාවනාවෙන් විපුල ප්‍රයෝගන සලසා ගන්නා සැවී ප්‍රකටය.

මෙලෙස මූලින් මූලින් සමාධිය වැඩිමට උපකාරයක් ලෙසට යෝගාවවරයා සක්මනා ප්‍රයෝගනයට ගෙන එහි දක්ෂ භාවය දියුණු කරගත් පසු සාමාන්‍ය ගමනේදීත් සතිය පිහිටුවීම සඳහා එය උපයෝගි කර ගැනීමට උනන්දු විය යුතුය. “මසවනවා-තබනවා” වගයෙන් කෙටියෙන් මෙනෙහි කරන අවස්ථාව මේ සඳහා යොදා ගත තැකිය. ආනාපාන සතිය වචා යෝගාවවරයාට පමණක් නොව සියලුම යෝගාවවරයනට සුදුසු-ගැලපෙන ක්‍රමයකි, මේ සක්මන් භාවනාව.

පර්යඩක භාවනාවත් වචා තමාට මෙම සක්මන් භාවනාව සප්පාය බව දැනේ නම් එබදු යෝගාවවරයන් විසින් එහි වැඩි දියුණුවක් අපේක්ෂාවෙන් හේතු ප්‍රත්‍යාගන් අනුව සිත යොදුමින් සක්මනා විස්තර සහිතව පුරුණ කළ යුතුය.

මෙලෙස සක්මන් භාවනාවෙන් වැඩිදුරට ප්‍රයෝගන ගැනීමට බලාපොරොත්තු වන යෝගාවවරයා විසින් මූලිකව වටහා ගත යුතු කරණු මෙසේයි. එහිදී සඳහන් කරන්නට යොදුණු “මසවනවා-තබනවා” ආදී අවස්ථාවන් පුද්ගලයකු විසින් කරන දේවල් නොවන බවත් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවන දේවල් බවත් සලකා ගත යුතුය. එක් එක් අවස්ථාවක් සඳහා ධාතුන්ගේ ක්‍රියා පිළිවෙළ වෙනස්ය. මේ නිසා අවස්ථා අනුව ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය මෙහිලා මූලින් ලබාගත යුතුව ඇත. ඒ සඳහා පවිච්‍ය පරිග්‍රහ ක්‍රියාකාරීත්වය දී ලබා ගත් දැනුම තැවත මතක් කර ගැනීම අවශ්‍යය.

“මසවනවා” හෙවත් “ඒසවීම” අවස්ථාවේදී තේජේ ධාතුව අධික වේ. වායෝ ධාතුව එයට අනුකූල වෙමින් ක්‍රියා කරයි. පයවි ආපේ ධාතුන්ගේ බලපෑම අඩුවේ. ඒ අනුව පය එසවේ.

“යවනවා” හෙවත් “යැවීම” අවස්ථාවේදී වායෝ ධාතු ක්‍රියාකාරීන්වය අධික වේ. තේජේ ධාතු ක්‍රියාකාරීන්වය වායෝ ධාතුවට අනුකූල වේ. ආපේ, පයවි ධාතුන් අඩුවේ. “හසුරුවනවා” හෙවත් “හැසිරවීම” අවස්ථාවද “යවනවා” අවස්ථාවට සමානය. “පහත්කරනවා” හෙවත් “පහත් කිරීම” අවස්ථාවේදී පයවි ධාතුන්ගේ අධික වීමත් ආපේ ධාතු එයට අනුකූල වීමත් සිදුවේ. වායෝ හා තේජේ ක්‍රියාව අඩුවේ. “තබනවා” හෙවත් “තැබීම” අවස්ථාවද “තද කරනවා” අවස්ථාවද ධාතු ක්‍රියාකාරීන්වය අතින් “පහත් කරනවා” අවස්ථාවට සමානය.

ප්‍රථමයෙන් අවස්ථා හයකට අනුව තොකඩ කොට මෙනෙහි කරමින් පුහුණු කළ පසු තවදුරටත් සක්මන අනුව ම විද්‍යානාව දියුණු කිරීමට බලාපොරොත්තු වන යෝගාවවරයා මෙලෙස හේතු ප්‍රත්‍යායන් සලකමින් සක්මනේදී මනසිකාරය පුහුණු කළ යුතුය. මෙලෙස සවිස්තරව මනසිකාරය පැවැත්වීමේදී සක්මන මැදදී ද සිටගෙන සිටීමින්ම සිටගෙන සිටින ගරීර ඉරියවිව අනුව සිත යෙදීමට කරුණු යෙදේ. එසේ අවශ්‍යතාව දැනෙන විට තතර වී තමාගේ මේ ගරීරය ධාතු කොටස් එකතු වීමෙන් කුණප කොටස් එකතු වීමෙන් පිළිවෙළින් සකස් වී ඇති බව සිතට තහා ගත යුතුය. මෙලෙස මනසිකාරය දිගේ ඉදිරියට යනවිට ආත්ම ගුන්‍යත්වය පිළිබඳ ප්‍රත්‍යාපනය පහසු වේ. විපස්සනාවට සිත සකස් වේ.

මේ අයුරින් මනසිකාරය දියුණු වන විට තමා බාහිර ලෝකයෙන් අයින් වුවකු ලෙසට යෝගාවවරයාට කළුපනා වේ. මේ බව සලකා මුලින්ම එයට ගැළපෙන පරිදි තම සිත සකස්කර ගත යුතුය. යම් අවස්ථාවකදී තමා සක්මන් සිටින විට බාහිර කෙනෙක් පැමිණුන ද කරා කළද ඒවා හඳුනා ගැනීමට උතන්ද තොවිය යුතුය. දැකීමේදී

“දකිනවා-දකිනවා” යැයිද ඇසිමේදී “අැසෙනවා-අැසෙනවා” යැයිද මෙහෙති කළ යුතුය. මේ අන්දමට සක්මන් හාවනාව කරන යෝගාවච්චයා නිතරම අවධානය සක්මන් ක්‍රියාවටම යොදුම්න්, බාධකයන් ඉවත් කරලම්න් දිගටම එහි යෙදිය යුතුය.

සක්මන බහුල වීමෙන් උද්ධව්චයටත් පරායකිය බහුල වීමෙන් කේසජ්සයටත් සිත වැටෙන බව යෝගාවච්චයා දන ගත යුතුය. එසේ දැනගෙන අවස්ථාවට උචිත වන ලෙසට ඉරියව් තෝරා ගැනීමට දක්ෂ විය යුතුය. එසේ නොමැතිව අව්චාරවත්ව කටයුතු කිරීමෙන් එය මනසිකාරයට බාධාවක් විය හැකි බවත්, ආයාසකර විය හැකි බැහැසලකා ගත යුතුය.

සම්මසන කුදානුය

නාම-රුප පරිවෙශ්ද කුදාණය, ප්‍රච්චාරය පරිගණ කුදාණය යන වශයෙන් යෝගාවච්චයා තම හාවනා මනසිකාරය පූහුණු කරමින් කටයුතු කළේ මේ සම්මසන කුදාණයට මග පාදා ගැනීම සඳහාය. එහෙයින් මේ කුදාණයන් ප්‍රග්‍රහණ කිරීමෙන් කුදාත පරිකුදුකාව සම්පූර්ණ කළ මේ යෝගාවච්චයාට මිළගට ලැබෙන යුතු තීරණ පරිකුදුකාව සැලසෙන මේ සම්මසන කුදාණයට සිත තැබ්වීම පහසු වනු ඇපා. තීරණ පරිකුදුකාව තම් සංස්කාරයන් මෙහෙති කිරීමේදී ලැබෙනතාක් නාම රුප ධම්යන් අනිත්‍යාදී වශයෙන් නුවණ යොදා සලකා බැලීමයි. මෙහිදී මනසිකාරයට හසුකරගන්නා ධම්යේ නම්,

1. රුප, වේදනා, සකුදා, සංඛාර සහ විකුදාණ යන පක්‍රියාකාශයෙයි.
2. වකුවූ ආදී ද්වාර සයෙහි රුපයෝය,
3. රුපාදී ආරම්මණ සයෙහි රුපයෝය,
4. එසේ සයෙහි රුපයෝය,
5. වේදනා සයෙහි නාම ධම්යේ, යන මොවුනු ය.

මෙවා එකක් එකක් පාසා සම්මසනයට හසුකර ගැනීමේදී.

“වක්‍රවෙති සියලු රුපයෝ බිඳී ගෙවී ගෙවී යන හෙයින් අනිත්‍යයේය. හය ජනක හෙයින් දුෂ්චයේය තමාගේ කැමැත්ත අනුව නොපවත්නා හෙයින් අනාත්මයේය.” යන පිළිවෙළින් මනසිකාරය පැවැත්විය යුතුය.

මේ සම්සන තුමය මූලින් ඉගෙන ගත්නා යෝගාවවරයා එහි දියුණුවත් සමගම අරමුණු වනතාක් තාම-රුප ධම්යන් ඉහත දක්වූ කොටස්වලට බහාලමින් තම මනසිකාරයට හසුකර ගනිමින් සම්සනයෙහි දක්ෂභාවය ලබා ගත යුතුය.

මෙලෙස අරමුණක් අතනොහැර දිගින් දිගට මෙනෙහි කිරීමේදී ඇතැමුන්ගේ සිතට සංස්කාරයන්ගේ පොදු ලක්ෂණය වශයෙන් ත්‍රිලක්ෂණය වැටහෙන්නට පටන් ගති. යෝගාවවරයා තමාට අරමුණු පිරිසිදුවත් වෙන් වෙන් වත් වැටහෙන බව ප්‍රකාශ කරනු ඇත. එමත්ම තමාගේ භාවනාව ගැන, හිස අත් කකුල් ආදිය ගැස්සීම් ඇතිවන බවත් එය ගැස්සෙනවා ගැස්සෙනවා යුයි මෙනෙහි කිරීමේදී හිස කරකැවිගෙන ගොස් මත් වූනාක් මෙන් දැනෙන බවත් එයද මෙනෙහි කිරීමේදී තැකිවන බවත් කියනු ඇති.

මෙලෙස ත්‍රිලක්ෂණය ප්‍රකට වීමත් සමගම අරමුණු වල ඇතිවීමත් තැකිවීමත් යන දෙක වෙන් වෙන්ව භාවනා සිතට වැටහෙන්නට පටන් ගති. ඒ අනුව හෙතෙම උදයකියානුපසසනාව ආදී මතු මතු අනුපසසනාවන්ද සපුරා ගති.

දෙවන සම්සන තුමය

මෙසේන් සපුරා ගත තුළුණු යෝගාවවරයන් විසින් පක්ෂී සක්‍රීය ස්ථාන එකොලසක බහාලමින් අනිත්‍ය, දුෂ්ච, අනාත්ම ලක්ෂණයන් වෙන වෙනම මෙනෙහි කළ යුතු වේ.

එමසේයි,

1. අතිත වූ යම් තාක් රුපයෝ වූවානු නම්, ඔවුනු සියල්ලම වත්මානයට නොපැමිණ එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී ගියන. අතිවිවා, දුකා, අනත්තා.

2. වත්මාන වූ රුපයෝද ද අනාගතයට තොගොස් එහි එහිම ගෙවී ගෙවී බේදි බේදි යෙති. අනිච්චා, දුක්ඛා, අනත්තා.
 3. අනාගත රුපයෝද ද වත්මානයට තොපැමිණ එහි එහිම ගෙවී ගෙවී බේදි බේදි යත්තාහ. අනිච්චා, දුක්ඛා, අනත්තා.
- මි ප්‍රගත ඉහත දැක් වූ ආකාරයටම අනිත්‍ය, දුබ, අනත්ම වගයෙන් වේදනා, සයුදුදා, සංඛාර සහ වියුදුදාණ යන සාන්ධයන් අනුවද ලක්ෂණ සැලකීම කළ යුතුවේ.

එසේම,

4. අජ්ජ්ඩත්තික රුපයෝද
5. බාහිර රුපයෝද
6. මිලාරික රුපයෝද
7. සුඩුම රුපයෝද
8. හින රුපයෝද
9. පණිත රුපයෝද
10. දුර රුපයෝද
11. සමීප රුපයෝද

යන අවස්ථා අට අනුව ද ත්‍රිලක්ෂණය සලකමින් මනසිකාරය පැවැත්වීමට පූඩුණු කිරීම පහත දැක්වෙන වාක්‍යයන් යොදා ගනීමින් කරන්න. එනම්,

අජ්ජ්ඩත්තික රුපයෝද බාහිර තත්ත්වයට තොපැමිණ එහි එහිම ගෙවී ගෙවී බේදි බේදි යෙති අනිච්චා, දුක්ඛා, අනත්තා.

අජ්ජ්ඩත්තික වේදනාවෝ ද බාහිර තත්ත්වයට තොපැමිණ එහි එහිමඅනිච්චා, දුක්ඛා, අනත්තා.

අජ්ජ්ඩත්තික සයුදුදාවෝ ද බාහිර තත්ත්වයට තොපැමිණ එහි එහිමඅනිච්චා, දුක්ඛා, අනත්තා.

අජ්ජ්ඩත්තික සංඛාරයෝද බාහිර තත්ත්වයට තොපැමිණ එහි එහිමඅනිච්චා, දුක්ඛා, අනත්තා.

අපේක්ෂිතතික විස්තරයේද බාහිර බවට නොපැමිණ එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී යෙති. අනිච්චා, දුක්ඛා, අන්තරා.

මේ ආකාරයෙන් මනසිකාරය පවත්වන යෝගාවචරයාගේ විත්ත විරීය දියුණු වේ. ඔහුට තමා පිළිබඳ අත්, පා, කඳු, හිස ආදී කොටස් ගෙවී ගෙවී බිඳී බිඳී යන සැරී දැනෙයි. බාහිර කොටස් ද ගෙවී ගෙවී බිඳී බිඳී යන සැරී දැනෙයි.

ඒ සමගම දුබ ලක්ෂණය ද පිඩා ස්වභාවය ද දැනෙන්ට පටන් ගනී. එසේම මේ ස්වභාවය නවත්වාලන්නට නොහැකි බව අනුව අනාත්ම ලක්ෂණය වැටහෙන්නට පටන් ගනී.

යෝගාවචර අත්දැකීම් අනුව ඔහුට වැටහෙන ආකාර අනුව මේ අවස්ථාවේදී තමුවන නානා විධ අරමුණු ඇසුරින් මෙනෙහි කරගෙන යාමේදී, ඇතැම් විටකදී ඒ අරමුණු නැති වී යම නිසා අනිත්‍ය භාවය ප්‍රකටව වැටහෙන බවත්, ඇතැම් විටක ඇතිවන නැතිවන බව දැනීම අනුවම එහි දුක් බව සංස්කාරයෙන්ගේ අමිහිරිතාව සුදුව දැනෙන බවත් විස්තර කරනු ඇති. වැඩි දුරටත්, ඇතැම් අවස්ථාවලදී තමන් කුමති පරිදි කිහි දෙයක් සිදු නොවන බවත්, සංස්කාරයෙන්ගේ ස්වභාවය පරිදි ඇතිවී නැතිවී යන බවත් සත්වයකු පුද්ගලයකු නැතැයි වැටහෙන බවත් ප්‍රකාශ කෙරේ. මෙසේ ඔහුට සිත යොදන යොදන දේ අනිත්‍ය වශයෙන්ද දුබ වශයෙන්ද අනාත්ම වශයෙන්ද වැටහෙන්නට වේ. ඔහුගේ දැනීම් සම්භාරයේ ලොකු වෙනසක් දැනෙන්ට පටන් ගනී.

තුන්වන සම්මුඛතා ක්‍රමය

සමහර පුද්ගලයනට ඉහත දැක්වුණු ක්‍රමයෙනුත් සම්පූර්ණ ත්‍රිලක්ෂණය පහළ කර ගැනීමට දැනීම් ගක්තිය මදි වේ. ඔවුන් විසින් පසුබට නොවී මේ තුන්වන ක්‍රමයට සිත යෙදිය යුතුවේ.

ඒ මෙසේයි,

1. තමා ඉහත ක්‍රාණමය පරිවය ලැබූ පරිදි වක්‍රිද්‍යවාර ආදී ආර සයෙහි රුපයන් තුවනීන් සලකා “මේ ආර සයෙහි ඇතිතාක්

සියලු රුපයෝ එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී යෙති. අන් ආරයකට නොයන්නාහ. අනිවචා, දුක්කා, අනතතා.

2. රුපාදී ආරම්මණ සයෙහි ඇති තාක් සියලු රුපයෝ සූජෙයක් පාසා එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී යෙති. අන් අරමුණකට නොයන්නාහ. අනිවචා, දුක්කා, අනතතා.
3. වකු විකුදාණාදී විකුදාණ සයෙහි ඇති තාක් සියලු නාම ධම්යෝ එහි එහිම ක්ෂේණයක් පාසා ගෙවී ගෙවී බිඳී බිඳී යෙති අනෙකකට නොයන්නාහ. අනිවචා, දුක්කා, අනතතා.
4. වකු සම්සාදී එස්ස සයෙහි ඇතිතාක් සියලු නාම-රුප ධම්යෝ ක්ෂේණයක් පාසා එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී යෙති අන් අරමුණකට නොයන්නාහ. අනිවචා, දුක්කා, අනතතා.
5. වකු සම්ස්සප වේදනාදී සයේ ඇති තාක් නාම ධම්යෝ ක්ෂේණයක් පාසා එහි එහිම ගෙවී ගෙවී බිඳී බිඳී යෙති. අනෙකකට නොයන්නාහ. අනිවචා, දුක්කා, අනතතා.

මෙසේ මේ මනසිකාර ක්‍රමය ක්‍රියාවේ යෙද්වීමේදී මැනවින් සම්සන කුණය සම්පූර්ණ වනු - පිරෙනු ඇත. සම්සනය පිරිම නම් සම්සනයට සිත යොදන ධම් අතරින් උදය - වය දෙක මැනවින් ප්‍රකට වෙන්නට පටන් ගැනීමයි. ඒ අනුව යෝගාවලරයා මෙසේ කියනු ඇති.

“අප්පකට අරමුණු, දුම්රියක ගමන් කරන අවස්ථාවකදී මෙන් වේගයෙන් ඇති වී යන බව භා අවටින් විදුලියක් මෙන් යම් යම් අරමුණු පෙනෙන බවත් ගැටුයෙහි මාංග පේශී සෙලවෙන බවත් පිනිබැඳු වැශිරෙන්නාක් මෙන් දැනීම් ආදියත් නිතර හමුවන බවත් ඒ සියල්ලත් හරියටම මෙනෙහි කරගෙන යන බවත්ය. එමෙන්ම වේදනා ද යම් යම් අවස්ථාවලදී හටගනී. එයද එවිටම මෙනෙහි කිරීමෙන් ඉලක්කයට ලක් වුවාක් මෙන් සිතත් අරමුණත් හරියට ක්‍රියා කරයි.”

අතැමුන්ගේ ගුදධාදී ඉන්දිය ධම්යෝ තියුණු නොවෙන්. සිත යොදනු

ලබන සංස්කාර ධම් කුළට සිත කාවැදීම නැත. එහෙයින් ඒවා ප්‍රකට වෙන්නට ඉඩ නැත. අන් ඉඩියයෝ ද දියුණු නැත. එහෙයින් සම්පූර්ණ සපුරා ලීමට නොහැකි වේ.

මෙබදු යෝගාවචරයන් විසින් තමන්ගේ ඉඩියයන් තියුණු බවට පත් කර ගත යුතුය. ඉඩියයන් තියුණු කිරීමේ කුම තවයක් දක්වන ලදී. ඒ මෙසේයි,

නවහාකාරෙහි ඉඩියානී තිකඩානී හවනති

1. උප්‍යන්ත්‍ර්‍යන්ත්‍රානානා සංඛාරානා බයමෙව පස්සති.
2. තත්ත්ව සකකව කිරීයාය සම්පාදනි.
3. සාතතව කිරීයාය සම්පාදනි.
4. සජ්‍යාය කිරීයාය සම්පාදනි.
5. සමාධිස්‍ය ව නිමිත්තනයාහි හොති.
6. බොජ්‍යඩ්‍රානාව අන්ත්‍ර්‍යවත්තනතාය.
7. කායේව ජ්‍යෙෂ්ඨී අනපෙක්ඩා උපධිපෙති.
8. තත්ත්ව අභිජ්‍යනෙකුමෙමන.
9. අනතරාව අධ්‍යාපනානා ති යනු ඒ කුම තවයයි.

මෙහි යෙදෙන වැඩ පිළිවෙළ මෙසේයි,

1. යෝගාවචරය සංස්කාරයන් අරමුණු කරගෙන විදිගිනාව පවත්වාගෙන යයි. ඒ විදිගිනාවේදී හමුවේ උපදනා තාක් නාම-රුප ධම්යන්ගේ උපදනාකාරය තුවකීන් සලකා, එය සිතින් මුදා හැර එහි ගෙවීම බිඳී යැම තුවකීන් බලයි. මෙසේ නැවත තැවත් සංස්කාරයන්ගේ ඉපදීම ගෙවියැම බිඳීම සලකා මනසිකාරය පවත්වන යෝගාවචරයාගේ ප්‍රයු ඉඩිය කුමයෙන් තියුණු වෙයි. සූර වෙයි. සෙසු සඳහාදී ඉඩියයෝ ද එසේම තියුණු වෙති. සූර වෙති. මේ එක් කුමයකි. තම අත්දැකීම අනුව, "හමුවන තාක් නොයෙක් අරමුණු මෙනෙහි කරගෙන යන නමුත් ඒ එක එක අරමුණු මෙනෙහි කරන්නේ නමුත් සම්පූර්ණයෙන්

ඒ අරමුණු නැතිවි තොයන බවත් නැවත නැවතත් වෙන වෙන අරමුණු පැමිණෙන බවත්”

එසේ තොමැතිනම් “වහ වහා මෙනෙහි කරන අරමුණු නැති වී, භෞද ගති ඇති වී ආනාපානය වෙන් වෙන් ව වැටහි යාම තිසා මෙනෙහි කිරීම දුෂ්කර වන බවත්” පවසන යෝගාචාරයන් මෙලෙස උපන් සංස්කාරයන්ගේ සූයිම තුවණීන් සැලකීමට පුරුදු වීමෙන් ඉඩියයන් තියුණු භාවයට පත් කර යුතු වේ.

මේ උපන්තුප්‍රහානානා සංඛාරානා බයමෙව පස්සනි යතුවෙන් දැක්වු පළමු ආකාරයයි.

2. ඒ සංස්කාරයන් පිළිබඳ සූය දැකීනය තුළම විදෑකීනා යුතාය පවත්නා පරිදි ආදරය උපද්‍රවා සකස් කොට මනසිකාරය පවත්වයි. භෞද යැයි කියා හෝ ආශ්වයීයැයි කියා හෝ අමාරුදය, දුෂ්කරය කියා හෝ සිත සිතා තොසිට ඒ හැම දෙයක්ම මෙනෙහි කළ යුතු බව මෙහි අදහසයි.
3. විදෑකීනා යුතාය පිළිබඳ ක්ෂය දැකීනය කඩ තොවී පවත්නා පරිදි සතතාහ්‍යාසය-නිතර පුහුණු කිරීම පවත්වා ලිමයි. කඩ තොකොට පුහුණු කිරීම හෙවත් දිගටම මෙනෙහි කිරීම මෙහි කියුවෙන අවවාදයයි.
4. විදෑකීනා යුතා පරම්පරාව සජ්ජාය සෙවනයෙහි රකෙන සේ පවත්වා ලිමයි. (ආවාසාදී සජ්ජාය කරුණු සත ප්‍රසිඳ ය.)
5. මුලින් විදෑකීනා සමාධිය පහළ කරගත් නිමිත්ත නැවත නැවතත් පහළ කර ගැනීමයි.

මනසිකාරය පැවැත්වීමේදී භෞද යැයි සිතමින් කියමින් මෙනෙහි කරගෙන ගියද, ආනාපානය කුමයෙන් සියුම වේගෙනයැම අනුව කල්පනාවට භාජන වීම්, මේ කුමක් වේගෙන යන්නේ දැය කල්පනාකාරී ස්වභාවයට පත්වීම්, සිත වංචල භාවයට පත්වීම් ආදිය පිළිබඳව පැමිණිලි කරන්නාවූ යෝගාචාරයන් මේ දැක්වු පරිදි පළමු නිමිත්ත නැවත උපයෝගී කර ගනීමින් සිත අලුත් කරගත යුතුය.

6. බොරුකුඩා ධම්යන් නිසි පරිදි යොදා ගැනීම. හාටනා සිත ලින නම් පිති, වේරිය, ධම් විවය යන බොරුකුඩා ද, උඩත හෙවත් වක්‍රීල නම් පස්සයුදී, සමාධී, උපෙක්ඩා යන බොරුකුඩා ද වැඩීම කළ යුතුය. මේ සහ්පාය ක්‍රමයයි.
 7. තමාගේ කයෙහි ද ජ්විතයෙහි ද නිරපේක්ෂ වීම.
- අපුවී හාටයෙන් තමාගේ කය පිටත අවික්‍රියාතක කුණුපයක් සේ ජ්විතය, පිඩා ගෙන දෙන්නාඩු සතුරකු, අහිතාවහ පස මිතුරකු සේද සලකා කය පිළිබඳ දැඩි ඇල්ම තුරන් කිරීම මෙහි අදහසයි.
8. ජ් කාය ජ්විත නිරපේක්ෂ වීමෙන් සඳාදී ඉන්ඩියයන් තියුණු බවට පැමිණ වීමෙන් උපකුමයෙන් දුක වියෙයෙන් මැඩිගෙන හාටනාව සම්පාදනය කිරීම.
 9. අදහස් කළ උතුම් අරිය මුදුන් පත් වීමට කළින් අතරකදී නොනැවැත්වීම.

මේ ආකාරයට ඉන්ඩියයන් තියුණු බවට පත් කර ගනිමින් ඉදිරියට ගමන් කරන යෝගාවවරයා සම්මසනයේ අඩු පාඩු ඇතොත් වතනාලීසාකාර සම්මසන ක්‍රමය යොදා ගනිමින් එය සම්පූර්ණ කරගත යුතුය.

වතනාලීසාකාර අනුපස්සනාව

යෝගාවවරයා පක්වූ සකන්ධයන් පිළිබඳ මේ සම්මසනයේ ස්ථීර හාටය පටිසම්භිදා මග පාලියෙහි දක්වන ලද “පක්වකිනෙක අනිවෘතො පස්සන්නා අනුලොමිකං බනතිං පටිලභති. පක්වනානං බනධානං නිරෝධා නිඩ්. නිඩානනති පස්සන්නා සම්තත නියාමං ඔක්කමති.” යනාදී ලෙසට සම සතැලිස් ආකාරයෙන් සම්මසනය පවත්වයි.

ත්‍රිලක්ෂණය සවිස්තරව සලකා බලන තවත් ක්‍රමයකි මේ.

එහිදී,

අනිතය ලක්ෂණය දස ආකාරයකට ද,
දුඩ ලක්ෂණය විසිපස් ආකාරයකට ද,
අනාත්ම ලක්ෂණය පස් ආකාරයකට ද සලකා බලමින්
අනුපස්සනාව පතුරුවනු ලැබේ.

දිසාකාර අනිතයානුපස්සනාව

සැලකීමෙදී රුප, ටේඛනා, සික්ෂාදා, සංඛාර, වික්ෂාදාණ යන
මේ එක එකක්

- | | |
|----------------|--|
| 1. අනිච්චතො | - ඉපිද, බිඳෙන, තැසෙන හෙයින් අනිතයය. |
| 2. පලෝකතො | - ජරා මරණයෙන් පළදු වන නිසා අනිතයය. |
| 3. වලතො | - ව්‍යාධි මරණදීයෙන්-කම්පිත වන නිසා
අනිතයය. |
| 4. පහඩගුතො | - බිඳෙන පළදුවන හෙයින් අනිතයය. |
| 5. අදුවතො | - සදාකල්පිම තොපවත්නා බැවින් අනිතයය. |
| 6. විපරිණාමතො | - නාතා දුක් වලට පෙරලෙන හෙයින් අනිතයය. |
| 7. අසාරතො | - වටිනා හරයක් නැති බැවින් අනිතයය. |
| 8. විහවතො | - උසස් ගතියකට තොයන හෙයින් අනිතයය. |
| 9. සංඛතතො | - තාම්ණාදී ප්‍රත්‍ය බලයෙන් හටගත් බැවින්
අනිතයය. |
| 10. මරණ ධමමතො- | නැසෙන මැරෙන ස්වභාව ඇති හෙයින්
අනිතයය. |

පස් විසි ආකාර දුක්ඩානුපස්සනාව

සක්කා පක්ෂවිකය එක එකක් වගයෙන් ගෙන පහත දුක්වෙන
ආකාර විසි පහට බහාලමින් සම්සනය පැවැත්වීම මෙහි පිළිවෙළයි.

- | | |
|------------|---|
| 1. දුක්බතො | - සාපිපාසාදියෙන් හා මැසි මදුරු ආදින්ගෙන්
පිඩා ඇති බැවින් දුකය. |
|------------|---|

2. රෝගතො - බෙහෙත් පිළියම් කළ යුතු කාස ස්වාස ආදි ලෙඩික් වැනි තිසා දුකාය.
3. ගණබතො - පූයා වැශිරෙන ගබක් මෙන් කෙලෙස් කුණු වැශිරෙන හෙයින්,
4. සල්ලතො - කය ඇතුළත ඇතී තිතර දුක් දෙන පුලක් වැනි හෙයින්,
5. අසතො - නොයෙක් ආකාර අතර්ථ උපද්‍රවන සතුරකු වැනි හෙයින්,
6. ආබාධතො - බොහෝ ආයාසයෙන් සාත්ත්‍ය සජ්පායම් කළ යුතු ලෙඩික් වැනි හෙයින්,
7. රිතතො - නපුරට හෙලන හදියෙන් පැමිණි සතුරකු වැනි හෙයින්,
8. උපදුවතො - තිතර උවදුරු පමුණුවන කරදරකාරයකු වැනි හෙයින්,
9. හයතො - හය උපද්‍රවන ස්ථානයක් වැනි හෙයින්,
10. උපසෑගතො - නොයෙක් උපදුව උපද්‍රවන ස්ථානයක් වැනි හෙයින්,
11. අතකාණතො - නැතිවි යා නොදී ආරක්ෂා කිරීම දුෂ්කර බැවින්,
12. අලෙණතො - සැපවන සේ සගවා තැබීමට දුෂ්කර හෙයින්,
13. අසරණතො - ජරා, ව්‍යාධි දුක් වළකා ලිමට අනෙකුගේ පිහිටක් නැති බැවින්,
14. ආදිනවතො - දාහ, පිපාසාදී දේශ බහුල බැවින්,
15. අස මූලතො - නපුරට ප්‍රධාන කාරණය වැනි හෙයින්,
16. වධකතො - බොහෝ වධ දිදි මරණ මරුවකු වැනි හෙයින්,
17. සාසවතො - දුගඳ හමන, පල් වී කාඩ් වී හිය දෙයක් වැනි හෙයින්,
18. මාර්යාමිසතො - මාරයාගේ රසවත් ගොදුරක් වැනි හෙයින්,

- 19.ජාති ධමමතො - පක්‍රුව ගතියෙහි ඉපදීම ස්වභාව තොට ඇති බැවින්,
- 20.ඡරා ධමමතො - ඡරාව යැයි කියන ලද දිරීම ස්වභාව ඇති බැවින්,
- 21.ව්‍යාධි ධමමතො - ඇස් රෝගාදී නොයෙක් ලෙඩ රෝග උපදිවන හෙයින්,
- 22.සොක ධමමතො - ලේ මස් වියලුවන ගින්නක් වැනි නිසා
- 23.පරිදේව ධමමතො - නොයෙක් ආකාරයෙන් හඩවන ස්වභාව ඇති හෙයින්,
- 24.උපායාස ධමමතො - දුඩී ආයාසයට වෙහෙසට පත් කරන හෙයින්,
- 25.සංකිලේස ධමමතො - කිසි ලෙසකිනුද පිරිසිදු නොකළ හැකි හෙයින්.

පස් ආකාර වූ අනත්තානුපස්සනාව

අනාත්ම ලක්ෂණය මතුවන සේ පක්‍රුසකන්ධිය ගැන මෙනෙහි කිරීම මෙහි අදහසයි. එහිදී,

1. අනත්තතො - කිසිවෙකුගේ අධිපති බවක් නැති නිසා අනාත්මයි.
2. පරතො - කි කළ දෙයට අවනත නොවන අතෙකකු වැනි නිසා අනාත්මයි.
3. රිතතතො - කෙසෙල් කදක් සේ ගතයුතු හරයක් නැති නිසා,
4. තුවත්තතො - නිත්‍ය වූ, සුහ වූ, සැපවත් වූ ආත්මයක් නැති නිසා,
5. සුක්‍රුද්‍යතො - දාතු සමුහයක්, රුප සමුහයක් මිස නිත්‍ය වූ කිසිවක් නැති නිසා, වශයෙන් ආකාර පහකට අනුව සම්සනය පතුරුවනු ලැබේ.

මෙහිදී යෝගාවවර පිංවතා නා නා විධි කුම ඇසුරින් පැවැත් වූ සම්සන ක්‍රාන බලයෙන් අනිත්‍යාදී ලක්ෂණයන් පිළිබඳව අවබෝධය ඉතා උසස් තත්ත්වයකට පත් කර ගෙන සිටී. එහෙයින් ත්‍රිලක්ෂණ

පරිචයේ මාර්ගයෙන් ඔහුට සම්සන විධිය මැත්ත්වීන් පුගුණ භාවයට පත්ව ඇත. මේ තත්ත්වයට පත් යෝගාවච්චරයා මෙබඳ අදහස් ඉදිරිපත් කරනවා ඇත. “මෙනෙහි කිරීමක් පාසා නැතිවන බවත් දුක් බවත් අනාත්ම යැයි සිතෙන බවත් සිත පසුපස එළවා ගොස් නැතිවන බවත්, තවදුරටත්, පෙරදින් නොදුනීම නිසා මේ සංස්කාර ධම්යන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, මම නොවන බව, මගේ නොවන බව තිබුණේ ය. පසුවත් සංස්කාර ධම්යේ අනිත්‍යම වන්නාහ, දුක්ම වන්නාහ, අනාත්ම, වන්නාහ, මගේන් නොවන්නාහ සි මෙනෙහි කරගෙන යාමේදී වැටහෙන බවත් අවබෝධ වන බවත්” කියයි.

ලදායක්‍රිය ක්‍රානුය

දැන් යෝගාවච්චරය කීප ආකාරයකින් සම්සන පැවත්වීමෙන් ත්‍රිලක්ෂණයන් පිළිබඳව තහවුරු අවබෝධයක් ලබාගෙන ඇත. “තහවුරු අවබෝධයක්” යන්නෙන් අදහස් කරනු ලබන්නේ අනිත්‍යාදී ත්‍රිලක්ෂණයන් පිළිබඳ පුරුෂ අවබෝධයයි. මෙහිදී ඔහුගේ මනසට භමුවන කාක් නාමරුප අරමුණු ප්‍රකට වී යයි. මේ ප්‍රකට වීමේදී ඔහුට වත්මාන වගයෙන් උත්පාදය දැනෙයි. ඉක්තිනි එහි වෙනස් වීම නම් වූ විපරිණාමය ද දැනෙයි. ප්‍රකටව වත්මානව දැනීම සිදු වෙයි. මෙය සම්සන ක්‍රානුයේ උපරිම දියුණුවයි. එය උදායක්‍රිය ක්‍රානුයේ ආරම්භයට තුළු දෙන ප්‍රකට වීමක් බව සලකා ගත යුතුය.

පරිසම්භිදා මගේ පාලියේ ක්‍රානු මාතිකාවේ සඳහන් වනුයේ “පවුණුසුනනානා ධම්මානා විපරිණාමානුපසසනේ පක්‍රක්‍රා උදායක්‍රිය ක්‍රානු” යනුවෙති. වත්මානයට භමුවන තාක් සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම හා විපරිණාමය නම් වූ බේදී යාම ගැන තුවන යොදාලීම උදායක්‍රිය ක්‍රානුයය, යන්න මෙහි තේරුමයි.

“ලදාය-වය” යන මේ ගබා දෙකෙහි තේරුම තත්ත්වයක් ලැබීම අනුව උචිට පැමිණීම හා එහි වෙනස් වීම යනුයි. එය අනිතයේදීත් ලැබීය හැකිය. වත්මානයේ හා අනාගතයේත් විය හැකිය. මෙහිදී අදහස් කරන්නේ වත්මාන උදාය-වය දෙකයි.

සඳුවාදී ඉන්දියයන් තියුණු වීමෙන් දක්ෂ යෝගාච්චරයාගේ සිත වේගයෙන් මෙනෙහි කිරීමට පුරු වී ඇති නිසා අරමුණු වල උත්පාදයම දකී. එහි විස්තර-එනම් උත්පාදය අනුව එන “යිති” අවස්ථාව හා එහි හේතු ප්‍රත්‍යාය-බැලීමට පමා නොවී, උත්පාදය හා බිඳීම මෙනෙහි කරයි. කනට ඇහෙන ගබඳ, නැහැයට දැනෙන ගනි ආදී ලෙසට සැම නාම-රූප ධම්යකම උත්පාදයන් හංගයන් සලකා තේරුම් ගති.

ගාරිරික වේදනා ආදී මෙතෙක් මෙනෙහි කිරීම තුළින් තේරුම් කර ගත යුතුව තිබු දේවල් ඉබෝටම මෙන් සිදු වේ. මෙනෙහි කිරීමේ වේගවත් කමත් දක්ෂ කමත් නිසා ලැබෙන ලාභයකි මෙය.

මෙලෙස උදය-වය දෙක අතරක් නොතබා මෙනෙහි කළ හැකි වීම උදයකිය සුදාන්යේ එක්තරා දියුණු තත්ත්වයකි. මේ හැකියාව අනුව යෝගාච්චරය ඉදිරියට මනසිකාරය දියුණු කිරීමේ දෙයේයි ලැබේ. එහෙත් විශේෂයෙකි.

සමසන අවස්ථාව සම්පූර්ණ කළත් තවමත් නිසි ආකාරයෙන් සංස්කාරයන්ගේ ඇතිවීම් නැතිවීම් දෙක ප්‍රකට ලෙසට නොදැකින අවස්ථාවක් ද ඇතැමෙකුට භමුවීමට ඉඩ ඇත. එබදු යෝගාච්චරයන් විසින් පහත සඳහන් මනසිකාර ක්‍රමයට සිත යෙදීමෙන් ඒ සඳහා උනන්දු විය යුතුය. ඒ මෙසේයි :

වත්මාන වශයෙන් පහළ වන තාක් රුපාරම්මණ, ගබඳාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ සහ එළාචිබාරම්මණ යන මේ ආරම්මණයන් අතරින් ක්‍රමක් හෝ එක එකක් පාසා පහළ වී නැති වී යන ආකාරය තුවණීන් සලකමින් “මේ නාම-රූප ධම් යම් තැනෙක තිබේ මත් එනවා නොවේ. එසේම බිඳී බිඳී යන නාම-රූප ධම්යේ වෙන තැනෙක තැන්පත් වනවාත් නොවේ. විණා හඩක් වැනිය. ධම් සමුහය ප්‍රත්‍යාය හේතුවෙන් ඇති වෙයි. ප්‍රත්‍යාය නොලැබේ යාමෙන් විපරිණාමයට පත් වේ.” යනුවෙති.

“ඇතිවීම් නැතිවීම්” දෙක දැකීමේ සුදාන්යට බැස ගැනීමට මේ මනසිකාර ක්‍රමය හොඳ අඩිතාලමක් සකස් කර දෙයි.

එක එල්ලේම උදය-වය දෙක දැකීමේ අවස්ථාව සලසා ගත නුහුණු, ඉහත සඳහන් ලෙසට උනත්ද වන යෝගාවවරයන් විසින් ක්‍රමානුකූල මනසිකාර ක්‍රමයකින් එයට පිවිසීමට සූදානම් විය යුතුය. මෙලෙස උත්සාහවත් වන යෝගාවවරයා සම පනස් ආකාර උදය-වය දැකීන ක්‍රමය මෙහිලා ප්‍රයෝගනයට ගත යුතුය.

සම පනස් ආකාර උදය-වය දැකීන ක්‍රමය මෙසේය

මෙහිදී පක්ෂා සකක්‍රියන් වෙන වෙනම සමුදය වශයෙන් ද නිරෝධ වශයෙන් ද ආකාර පහකට අනුව සලකා බලනු ලැබේ. ප්‍රථමයෙන් සමුදය වශයෙන් සලකන ආකාරයට සිත යොදු.

රුපස්කන්ධිය සමුදය වශයෙන් :

1. අවිජ්‍ය සමුදයා රුප සමුදයාති පවතය සමුදයටේන රුපක්‍රින්ධිස්ස උදයා පස්සති.
2. තණ්හා සමුදයා රුප සමුදයාති පවතය සමුදයටේන රුපක්‍රින්ධිස්ස උදයා පස්සති.
3. කමම සමුදයා රුප සමුදයාති පවතය සමුදයටේන රුපක්‍රින්ධිස්ස උදයා පස්සති.
4. ආහාර සමුදයා රුප සමුදයාති පවතය සමුදයටේන රුපක්‍රින්ධිස්ස උදයා පස්සති.
5. නිඛිතතා ලක්ෂණ පස්සන්තාපි රුපක්‍රින්ධිස්ස උදයා පස්සති.

යනුවෙන් පෙන්වා දී ඇති පරිදී අවිද්‍යාවත්, තාශ්ණාවත්, කර්මයත්, ආහාරයත් යන මේවා ප්‍රත්‍යා කරගෙන රුපයාගේ ඉපදීම වේ යැයි ප්‍රත්‍යා පිළිබඳ උපත ඇති බැවින් රුපස්කන්ධියාගේ උදය දැකී., යන ලෙසට අර්ථ තේරුම් ගෙන මනසිකාරයට නැංවිය යුතුය. වඩා ප්‍රකට වූ රුපයාගේ සමුදය හෙවත් හටගැනීම මෙසේ තේරුම් සහිතව මනසිකාරයට සම්බන්ධ කරගත් පසු වේදනා, සක්‍රියා, සංඛාරා යන සකන්ධි තුන සමුදය වශයෙන් සැලකීමට පුරුදු කළ යුතුය.

එ මෙසේය :

1. අවිජ්‍ය සමුදයා වේදනා සමුදයාති.....

- අවිජ්‍යා සමුද්‍යා සක්‍රැස්දා සමුද්‍යායෙති.....
 අවිජ්‍යා සමුද්‍යා සංඛාර සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන රුපක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
2. තණ්ඩා සමුද්‍යා වෙදනා සමුද්‍යායෙති.....
 තණ්ඩා සමුද්‍යා සක්‍රැස්දා සමුද්‍යායෙති.....
 තණ්ඩා සමුද්‍යා සංඛාර සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන රුපක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
3. කමම සමුද්‍යා වෙදනා සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන වෙදනාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 කමම සමුද්‍යා සක්‍රැස්දා සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන සක්‍රැස්දාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 කමම සමුද්‍යා සංඛාර සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන සංඛාරක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
4. එසේ සමුද්‍යා වෙදනා සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන වෙදනාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 එසේ සමුද්‍යා සක්‍රැස්දා සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන සක්‍රැස්දාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 එසේ සමුද්‍යා සංඛාර සමුද්‍යායෙති පවතිය සමුද්‍යාවේන සංඛාරක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
5. නිබිතති ලකිණී පසෝතෙනාපි වෙදනාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 නිබිතති ලකිණී පසෝතෙනාපි සක්‍රැස්දාක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
 නිබිතති ලකිණී පසෝතෙනාපි සංඛාරක්‍රිතයෙහියෙන උදෑයෙන පසෝති.
- රුපස්ක්‍රිතයෙහි ලා සැලකු ආකාරයටම මෙහිදී අවිජ්‍යාව තණ්ඩාව කර්මය හා ස්ථානය යන මේවා ප්‍රතිඵල කරගෙන වෙදනා, සක්‍රැස්දා සංඛාර යන මේවායේ ඉදිනීම වේ යැයි ප්‍රතිඵල පිළිබඳ උපත ඇති බැවින් ඒ එක් එක් සක්‍රිතයාගේ උත්පාදය දකි.

අවසාන වගයෙන් විකුණුදාණ සකනධියාගේ සමූද්‍ය සැලකීමේදී

අවිජ්‍යා සමූද්‍ය විකුණුදාණ සමූද්‍යෙයාති...

තණා සමූද්‍ය විකුණුදාණ සමූද්‍යෙයාති...

කමම සමූද්‍ය විකුණුදාණ සමූද්‍යෙයාති.....

නාම-රුප සමූද්‍ය විකුණුදාණ සමූද්‍යෙයාති...

නිබුතති ලක්ඛණ පසුනෙහාට විකුණුදාණකඩ්බ්‍යු උදය පසස්ති.

අවිජ්‍යාව, තණාව, කරමය, නාමරුප යන මේවා ප්‍රත්‍යාය කරගෙන විකුණුදාණයාගේ උත්පත්තිය වේයැයි ප්‍රත්‍යාය උපන් බැවින් විකුණුදාණස්කන්ධයාගේ උත්පාදය දකි. ක්ෂණ වගයෙන් උත්පාද ලක්ෂණය දක්නේ ද විකුණුදාණ සකනධියාගේ ඉපදීම දකි.

මෙසේ එක් එක් සකනධියාගේ ප්‍රත්‍යාය වෙන් වෙන්ව සලකමින් උත්පාදය විපස්සනාවට හසුකර ගන්නේ ඒවායේ සමූද්‍ය ප්‍රකට කර ගැනීමටයි. “පුබ්ලාපරවසෙන සම්බන්ධාති, පවතති සනතති.” [ව. ම. වී. 2.80] යන ලෙසට දක්වෙන පරිදි පූඩ් අපර වගයෙන් ඇති සම්බන්ධයේ පැවැත්ම නම් වූ සන්තතිය වගයෙන් වැටහෙන සමූද්‍ය අවස්ථාව විපස්සනාව දියුණුවත් ම ක්ෂණ වගයෙන් වැටහි යන බව යෝගාවච්චයා අත් දකිනු ඇත. ක්ෂණ වගයෙන් වැටහෙන අවස්ථාව ඉතාමත් වේගවත් අවස්ථාවක් වන අතර සිතේ ක්‍රියාකාරීත්වය ද ඒ අනුව දියුණු වන බව යෝගාවච්චයාට වැටහෙනු ඇති.

වඩා ප්‍රකට වූ සමූද්‍ය පක්ෂය තේරුමිගත් යෝගාවච්චයා විසින් මිළගට සිත යෙදිය යුත්තේ නිරෝධය හෙවත් වය පක්ෂයටයි. එහි ප්‍රථමයෙන් රුපසකනධිය සැලකීමේදී :

අවිජ්‍යා නිරෝධා රුප නිරෝධාති පවතය නිරෝධයේන රුපකඩ්බ්‍යු වය පසස්ති.

තණා නිරෝධා රුප නිරෝධාති පවතය නිරෝධයේන රුපකඩ්බ්‍යු වය පසස්ති.

කම නිරෝධා රුප නිරෝධාත් පහිය නිරෝධයේන රුපක්‍රිත්‍යාස වය පසසති.

ආහාර නිරෝධා රුප නිරෝධාත් පවතිය නිරෝධයේන රුපක්‍රිත්‍යාස වය පසසති.

විපරිනාමලක්වණ පස්සනෙකාපි රුපක්‍රිත්‍යාස වය පසසති. යන මෙහි අදහස මෙසේය:

“අවිද්‍යාවන් තාෂණාවන් කර්මයන් ආහාරයන් යන මොවුන්ගේ නිරෝධ වීමෙන් රුපස්කන්ධයාගේ නිරෝධය වේ” යනුයි ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් රුපස්කන්ධයාගේ වය හෙවත් නිරුද්ධ වීම දකී. මේ ආකාරයටම,

අවිද්‍යාව ද, තාෂණාව ද, කර්මය ද, ස්ථානය ද නිරුද්ධ වීමෙන් වේදනාස්කන්ධයාගේ ව්‍යය දකී.

අවිද්‍යාව ද, තාෂණාව ද, කර්මය ද, ස්ථානය ද නිරුද්ධ වීමෙන් සංඛ්‍යාස්කන්ධයාගේ ව්‍යය දකී.

ක්ෂණ වශයෙන් භාගය දක්නේ ද මේ වේදනා, සංඛ්‍යා, සංඛාර යන ස්කන්ධයාගේ ව්‍යය දකී.

අවසාන වශයෙන් වික්‍රුද්‍යාණය සැලකීමේදී,

අවිද්‍යාව ද, ත්‍යාගාචාව ද, කර්මය ද, නාම-රුප ද යන ප්‍රත්‍යය සතරෙහි නිරෝධය අනුව වික්‍රුද්‍යාණය නිරෝධ වේ යැයි ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් වික්‍රුද්‍යාණයාගේ නිරෝධය දකී.

ක්ෂණ වශයෙන් විපරිනාම ලක්ෂණය දක්නේ ද වික්‍රුද්‍යාණයාගේ ව්‍යය දකී.

මෙලෙස සම පනස් ආකාරයකට අනුව සිත පූඩ්‍රු කරන යෝගාචර මනස උද්‍යාන්‍යාණය විෂයෙහි දියුණුව ලබයි. තරුණ උද්‍යාන්‍යාණය ලැබැහි. මෙය යෝගාචර ජීවිතය අතින් බලන කළ වටිනා අවස්ථාවකි. විපස්සනා තුවන් අතින් ඉදිරියට ගමන් කරන ලකුණු තමාටම වැටහි යනු ඇති.

ලනන්දුවෙන් භාවනා කරන යෝගාවවරයන් මේ අවස්ථාවේ දී නොයෙක් ආකාරයෙන් තම අත්දැකීම් ප්‍රකාශ කරනු ඇති. ඒ ප්‍රකාශන අනුව සමහර යෝගාවවරයෝ “ආලෝකයක් ඉදිරිපත් වී ඒ අනුව මෙනෙහි කිරීම උපදේශයන් නිසා කළේ වී නමුත් ආලෝකය ලැබේමෙන් සතුටක් පහළ වූ බවත්, මෙනෙහි කළත් ඒ ආලෝකය නැති නොවන බවත්, එසේම පවතින බවත්, තමන් හිතන ඕනෑම විටක පහළ වන බවත්” කියත්.

මෙහිලා සලකා ගත යුතු උපදේශය නම් යෝගාවවරයා විසින් ආලෝකය පිළිබඳව ආගාව තණ්හාව මුලින්ම ඇතිකර ගෙන ඇති අතර, ඒ නිසා ම මෙනෙහි කිරීම දුරටත් වී ඒ සඳහා වූ ලදී ගතිය හෙවත් නිකාන්තිය ප්‍රබල වී ඇති බව වටහා ගැනීමයි. එසේ වටහා ගත් පසු යළි යළින් නිකාන්තියට ඉඩ නොලැබෙන පරිදි මනසිකාරය පැවැත්විය යුතුය. එනම් ආලෝකය පිළිබඳ තණ්හාව ආගාව වැරදි මාගිය සේ සලකා දිගටම “ආලෝකයක්”, “ආලෝකයක්” යන ලෙසට මෙනෙහි කළ යුතුය. එවිට නිකාන්තිය නිසා සිදුවන ප්‍රමාදයට ඉඩ නොලැබේ යනු ඇති. තැවතත් උදියවය සැලකීමට ඒ අනුව ඉඩ ලැබෙනු ඇති.

මෙසේ ආලෝකය පහළ වීම නොයෙක් ආකාරයට සිදුවිය හැකි බව පහත් සඳහන් ප්‍රකාශයන් අනුව සලකා ගත හැකිය.

“ආලෝකය වනාහි දුල්වෙන විදුලි පන්දමක් මූහුණ ඉදිරිපිට කෙළින් අල්ලන්නාක් මෙන් දිස් වේ. “අැතැම් අවස්ථාවල වලදී” තම සිරුර පවා දිස්වන බවත්, තමා සිටින ස්ථානය, ඉරියව්ව ආදිය ඉදිරියෙන් තිබෙන්නාක් මෙන් පෙනෙන බවත්, ඉහත දී ගොස් පුරුදු තැන් ඇත්තටම මෙන් පෙනෙන බවත්” ප්‍රකාශ කරත්.

මේ කවර ආකාරකින් වුවද එය නොකඩ කොට මෙනෙහි කිරීමට යෝගාවවරයා සිතට ගැනීම මෙහිදී අනුගමනය කළ යුතු තිවරදි ක්‍රමයයි.

තම අත්දැකීම් ප්‍රකාශයට පත් කරන තවත් යෝගාවවරයෝ “හැපිම” අනුව “හැපෙනවා, හැපෙනවා” කියා මෙනෙහි කිරීමේ දී

හැඟීමේ යථා තත්ත්වයන් මෙනෙහි කිරීමේ සිතත් ඒ ක්ෂණයේම නැති වී යන්නේය. හැඟීම පයටි ධාතුව යැයි දැනෙන බවත් මේ විශේෂ දැනීම අනුව සතුට ඇතිවි ඒ අනුව හාවනාවට විශේෂ ආගාවක් ඇතිවන බවත් කියනු ඇති.

ආලෝකය සම්බන්ධ අවස්ථාව මෙන්ම මෙහිදී යෝගාවචරයා මේ විශේෂ ඇශානය පිළිබඳ ආගාවක් ඇතිකර ගෙන ඇති බව සිතට ගත යුතුය. කරුණු එසේ නිරවුල්ව තේරුම් ගෙන තොකඩ කොට “ඇශානයක්, ඇශානයක්” යන ලෙසට මෙනෙහි කිරීම මෙහි ලා නිවැරදි ක්‍රමයයි. ඇශානයට ආසා කොට ඒ අනුව මෙනෙහි තොකාට ප්‍රමාද වීම අමාගියයි. මෙනෙහි කිරීමෙන් යෝගාවචරයාට නිකාන්තිය ක්‍රිඩ් වන හානිය මග හරවා ගත හැකි වනු ඇත.

මේ ක්‍රමයට ආලෝකය පහළ වීම හෝ විශේෂ ඇශානමය අවස්ථාවක් පහළ වීම අනුව එය ඉහ ලකුණක් සේ සලකා මෙනෙහි කිරීමට ප්‍රමාද වූවහොත් සිතට ප්‍රිතියක් දැනීමට ඉඩ ඇත. එලස ප්‍රිතිය භුක්ති විදින යෝගාවචරයන් කරන ප්‍රකාශන පහත දැක්වෙන ආකාරයට විය හැකිය.

“ඡාවනා කරගෙන යාමේදී හොඳින්ම හාවනා අරමුණ කරා සිත පිහිටන බවත්, එසේ මෙනෙහි කරගෙන යාමේදී සිරුරේ කාන්දුම වෙශයක් මෙන් ඇතිවි රෝමෝද්ගමනය හෙවත් රෝම කෙළින් සිටින්නාක් මෙන් දැනෙන බවත්” පැවසේ.

එසේම තවත් සමහර අවස්ථාවලදී ගරීරය ප්‍රාන් රෝදක් මෙන් සැහැල්ලු බව ද ජල රළ මත සිටින්නාක් මෙන් ද, තොටීල්ලක සිටින්නාක් මෙන් ද, අහසේ පාවෙන්නාක් මෙන් ද, හිඳගෙන සිටින ගරීරය එසවේ යන්නාක් මෙන් ද, දැනෙන බව ප්‍රකාශ කරයි.

එහි උච්චතම අවස්ථාවන් විස්තර කරන යෝගාවචරයා “සකල ගරීරය ක්‍රුළ ම පවතින සැහැල්ලු ස්වරුපය කිව තොගැකි බව ද මෙනෙහි කිරීම අතිශයින් සැපවත් බව ද, කවරදාකවත් මේට පෙර ඇති තොගු විරු ගාන්ත සුවයක් දැනෙන බව ද” කියයි.

මූලදී පෙන්වා දුන් ආකාරයටම මෙහිදී ද ප්‍රීතියට යට වී ප්‍රමාදයට වැට් නියම මනසිකාර මාගියෙන් පිට පැනීමට ඉඩ තොතබා වඩාත් උනන්දුවෙන් මෙනෙහි කිරීමට සිතට ගත යුතුය. එවිට නියම මනසිකාර මාගිය මතුවේ මෙම ප්‍රීතියේ පවා උදය-වය දෙක දැකීමට තරම් අවස්ථාව මතු කර ගත හැකිවනු ඇත.

තමාගේ භාවනාව විස්තර කරන, යෝගාවච්චයන් විසින් අත්දැකින තවත් අවස්ථාවක් නම් සිත ගත දෙනෙහි තැන්පත් බවයි. පස්සද්ධියයි. ඒ අනුව “ගරිරයත් සිතත් සංසිදි සුවසේ බොහෝ වේලාවක් සිටියේ යැයි ද ඇතැම් කෙනෙක් පෙර මෙන් උත්සාහයක් නොමැතිව සිත දිවිලින් කිසින් තැනිව නිවී සැනසිල්ලේ පිළිවෙළින් වැඩි වේලාවක් භාවනා කළ හැකි බවත් ගතේ සිතේ ශාන්ත ගතිය පවතින බවත්” ප්‍රකාශ කරන්.

භාවනාවේදී සුබය අනුව ගිය සිත් ඇති යෝගාවච්චයේ “සුබ ස්වභාවය නිසා සතුවින් සිටින බවත් මෙනෙහි කිරීම ඉතාම සැපවත් බවත් මෙනෙහි කිරීම තවත්වන්නට නොකැමැති බවත්, ඇදහිය නොහැකි තරම් සුබයක් දැනෙන බවත්” යනාදී ලෙසට තම අත්දැකිම් ඉදිරිපත් කරන්. මේ වැනි අවස්ථාවකදී මෙනෙහි කිරීම කරන බව ප්‍රකාශ කළත්, තමා ණුක්ති විදින පස්සද්ධියට ඉඩ තබා, එයට භානි නොවන ලෙසට මෙනෙහි කිරීමට තරම් සිත එහි ඇලි ඇති බවත් යෝගාවච්චයට නොවැටහේ. ඒ නිසා මාගිය අමාගිය කළුපනා කොට වේගවත්ව මෙනෙහි කිරීමෙන් සිත ප්‍රමාද වීමට ඉඩ නොතැබේමට වගබලා ගැනීමට තරයේ සිතට ගත යුතුය.

භාවනා මනසිකාරය කුළම අතරම් වන මංමූලාවන යම් යම් අවස්ථා වලදී, පවතින භාවනා තත්ත්වයේ දියුණු භාවය ගැන සලකම්න් බුද්ධාදී රත්තතුය පිළිබඳව ප්‍රසාදය පහළ වීමද සමහර යෝගාවච්චයට සිදුවේ. එලෙස පහළවන අධික ගුද්ධාව අනුව සිතම්න් බුද්ධ වන්දනා, බෝධි වන්දනා ආදියට සිත නමයි. සමහර විටක භාවනාව අතරමැද වන්දනා කිරීමට තරම් පෙළෙසි. මේ පිළිබඳව සිහි තුවණ නොගෙන

කටයුතු කළහොත් මෙය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය හැකිය. එසේම ගුරු උපදෙස් පවා නොතකා වන්දන මාන සඳහා යෙදීමට ඉඩ තිබේ.

සමහර විටක මේ ගුද්ධාව අනුවම හෝ එසේ නොමැතිව හෝ අධික විරයයක් එම් දැකිමට ඉඩ තිබේ. එවන් අවස්ථාවලට මූහුණ දුන් යෝගාවච්චයන් විසින් කරන ලද ප්‍රකාශන නම් “මේ අන්දමින් කඩ නොකාට හාවනා කරන්නට ගියහොත් මැත්තවැ”යි ද, “ඡ්‍රීවිතාන්තය දක්වා හාවනා කරන්නට ඇත්තම් මැත්තවැ”යි ද, “තියම විදියට දිවි කෙළවර දක්වා හාවනා කරමි”යි ද යනුයි. සඛුහ්මවාරීන් කෙරෙහි ද, ගුරුපදේශ කෙරෙහි ද විශාල විශ්වාසයක් ඇතිවීමද එහි දී සිදුවිය හැකිය. මේ තත්ත්වයන් යටතේ තමාගේ දෙයෙන් යොදවා අත් අය උනන්දු කරවීමට පවා ඇතැමූන් නැතුරු විය හැකිය.

මෙලෙස ගුද්ධාවත්, විරයත්, සුඛයත් යනාදී වූ සුභ ලකුණු අනුව උනන්දුවෙන් හාවනා කරන මේ අවස්ථාව මාගිය හා මාගිය වෙන් කොට හඳුනා ගැනීම අතින් තීරණාත්මක අවස්ථාවකි. ඇත්ත වඩයෙන්ම වටිනා අවස්ථාවක් වන මෙහිදී සමහර යෝගාවච්චයනට ඉතාමත් පැහැදිලිව පරමාථී ධම් වැටහි යාමට පටන් ගනී. එය ගැන පමණකට වඩා උනන්දු වීමට යාමෙන් අයෝතිසේ මනසිකාරයට යටතේ අනුන්ව හාවනාව ගැන කියා දීමටත් උපදෙස් දීමටත් පෙළුමෙන අවස්ථා ද ඇත. මේ ලෙසට අමාරුවේ වැළැණු යෝගාවච්චයන් තම තමන්ගේ අදහස් මෙසේ ප්‍රකාශ කොට ඇත.

“හාවනාවේ නොයෙදුණු මව්, පිය,යුති සමුහයාද හාවනාවේ යොදවන්නේ නම් තමාට තේරෙන මේ හාවනා තොරතුරු ඔවුන්ට කිවහොත් මවුන් ඒකාන්තයෙන් පිළිගෙන එහි යෙදෙනවා ඇතැයි ද හාවනායේ ඇති සත්‍යතාව අලභා බණ කීමට නිතර සිතෙන බවද, මාගිඹල තීවන් ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි නියම හාවනාව මෙය යැයිද, ඒ ගැන බලවත් විශ්වාසයක් ගුද්ධාවක් ඇතිවන බවද,” ඒ ප්‍රකාශනයි.

නිකන්තියට යට වූ යෝගාවචරයා ආලෝක දැකීමෙන් හා නොයෙක් අරමුණු මෙනෙහි කිරීමෙන් පසු "ගරිරය හා සිත තැන්පත් වී ඉතාමත් සුඛ ස්වභාවයක් ඇතිව ගාන්ත ගතියක් ඇතිව තවත් ඉදිරියට යාමේදී අරමුණු සොයන විට අරමුණක් නැතිවී සියලු අරමුණු ගෙවී ගියාක් මෙන් විය. එබැවින් මා විසින් හාවනා වැඩිය යුතු අරමුණු ගෙවී ගියේය, අවසන් වී ගියේය, මා විසින් තවත් ඉදිරියට වැඩිය යුතු යමක් නැතැයි ද සිත්වී අනෙක් අයට හාවනා කිරීමට උපදෙස් දෙමින් සිටින බව" කියයි.

"මේ පිවතුන් අලස නොවී බලවත් විරයයෙන් යුත්තව නිකං, නොඉද හාවනා කරගෙන ගියහොත් මා මෙන් ධ්‍යාවබේදය කරගත හැකි" යැයි අනුන් උනන්දු කරවමින් සිටිමට කැමති යයි ද කියයි.

"නැතිවෙන පුළු දෙයක්ම උපත ලබයි. එහෙයින්ම උපන් දෙය ඩිංමට පත් වෙයි." යන මේ ආකාරයෙන් තේරුම් ගෙන කටයුතු කරන යෝගාවචරයා මෙහිදී උදයබිඛානුපස්සනා නම් වූ තරුණ විද්‍යානා ඇශානය ලබයි. ආරද්ධ විපස්සකයා යන නාමය සුදුසු වන්නේ මේ අවස්ථාවට දියුණු වූ යෝගාවචරයාටයි.

විද්‍යානාවේ තරුණ අවස්ථාව හා බලව අවස්ථාව යැයි අවස්ථා දෙකක් ලැබේ. උදයබිඛානුපස්සනාවේදී ලැබෙන තරුණ අවස්ථාවන් හංගා තුළ විද්‍යානාවේදී ලැබෙන තරුණ විද්‍යානාවන් යන දෙක දෙයාකාරයෙකි. එයින් හංගාතුළ අවස්ථාවේදීත් නිඩ්ඩුනුපස්සනාවේදීත් ප්‍රතිවේද ප්‍රාථ්‍යාපන ආයුෂී පුද්ගලයන්ට මේ උපක්ලේඟයේ නොලැබෙති.

මේ අවස්ථාවේදී ලැබෙන අත්දැකීම් ස්වල්පයකි උඩින් දක්වන ලද්දේ. මේ සිදුවීම් වලට විද්‍යානා උපක්ලේඟ යයි කියති.

විද්‍යානා උපක්ලේඟ නම්, පවත්වාගෙන යනු ලබන විද්‍යානා වැඩ පිළිවෙළ කෙලෙසන, බාධා කරන, තියම මාගිය අවුරා දමන සිදුවීම් රසෙකි. මෙවා නම් වගයෙන් මෙසේය:

1. ඕහාස- ප්‍රකටව හමුවන ආලෝක දැකීනයයි. මෙය දියුණුවට පත් විද්‍යානාවන් ජනිත ආලෝකයයි.

2. ක්‍රිංච් - විද්‍යීනා ක්‍රිංචයයි. පහල වන සැම අරමුණක්ම ඉක්මනින් මෙනෙහි කිරීමත් ඒවා නාම-රුප වශයෙන් වෙන් වෙන්ව දැකීමත් මෙහි ස්වභාවයයි. ඉදිරිපත් වනතාක් බණ පද පෙර තොටු ආකාරයට ගැහුරින් වැටහිම යෝගාවච්චයාට හොඳ හැරී වැටහි යයි. එම නිසාම සමහර විටෙක ලෝකෝත්තර මාගිය ලැබුණා යැයි සලකා යට්ටීමට පත්වේ.
3. පිති- ගාන්තව සංසිද්ධ්‍යා ගරීරයටත් සිතටත් දැනෙන පරිදි පිනායන අන්දමින් ඇතිවන සන්නේත්ස ගතිය පිතියයි. විපස්සනාවේ දියුණුවත් සමගම ඇතිවන මෙය බුද්ධිකා, බණිකා, මක්කන්තිකා, උබ්බෙගා හා එරණා යන ආකාර පහකට මතුවේ. මේවා පස්වනක් පිති ලෙස හැඳින්වේ.
4. පස්සද්ධි- ගරීරයෙහි හා සිතෙහි සැහැල්ල බව ප්‍රකට වන මෙහිදී ද්‍රව්‍ය, කැව්‍ය, රිදුම් හා වේදනාදිය කිසිවක් නැතු. ගරීරය තැවෙන මිසවන ගතිය ආදී කරදර ස්වභාවයෙන්ද මිදී සන්සුන් ගතියක් යෝගාවච්චයාට දැනේ. සන්ථාප්ත ගතියක් දැනේ.

යතො යතො සම් සති - බජ්‍යානං උද්‍යෝගීයং,

ලහති පිති පාමොර්ජං - අමතං තං විජ්‍යනතං

[හිකුවය, (ඒ.ප.)]

යන්නෙන් තවදුරටත් ඉදිරිපත් කරන්නේ එහි ස්වභාවයයි.

5. සුඛ- සිත සෞම්නස්ව, ඉතාමත් සතුටට පත්ව ගරීරයෙන් බොහෝ සුඛ ස්වභාවයක් ඇතිවේම. මෙය ක්‍රිංච සම්පූර්ණක්ත සුඛයකි.
6. අධිමොක්- තමාගේ අත්දැකීම් මත පිහිටා ඇතිවන ප්‍රසාදයන් එමගින් ඇතිවන ගුද්ධාවත් මෙහි දී අදහස් කෙරේ. මනසිකාරය හරි ආකාරයෙන් කෙරෙන අවස්ථාවලදී සිත ඉතාම පිරිසිදුවීමත් ඒ සමගම බුදුරජාණන් වහන්සේ, ධම් රත්නය, සංස රත්නය හා ගුරුවරයන් වහන්සේලා කෙරෙහි ප්‍රසාද ජනක සිත් පහල වීමත් යෝගාවච්චයා මෙහිදී අත්දැකීනු ඇත.

7. පශේහ- විද්‍යීනා සම්පූජ්‍යක්ත විරෝධයයි. පසුබට ගති දුරු වී නොනැවති පිළිවෙළින් මෙනෙහි කරගෙන යැමත හැකිවීම මෙහි ස්වභාවයයි.
 8. උපයාන- පහළ වන සෑම අරමුණක්ම නොඹක්මවා අඛණ්ඩව මෙනෙහි කරන්නට උපකාරී වන සතිය මෙයින් කියුවේ. කිසිම උත්සාහයක් නොමැතිව සතිය එළඹ සිටීම යෝගාවචරයාටම මෙහිදී වැටහෙනු ඇත. යම් කිසිවකට සිත යොදන විට සතිය ඉංඩ්වම එහි යෙදී ඇති බව හැගේ.
 9. උපකා- මතුවන අරමුණු සමග නොගැටී පිළිවෙළට මෙනෙහි වී ගෙන යැම ද සතුවූ අසතුව ගති නැතිවී යැම ද මෙහි ස්වභාවයයි. අරමුණක ඇති “හොඳ තරක” බවක් නොදුනී යනු ඇත. විද්‍යීනා උපේක්ෂාව හා ආචර්ජනා උපේක්ෂාව යැයි මෙය දෙයාකාරය. විද්‍යීනා උපේක්ෂාව අනුව ලොකු මහන්සියක් නැතිව භාවනා අරමුණෙහි සිත යොදා ගැනීම පහසු වේ. සංස්කාර අරමුණු කොට විද්‍යීනාවේ යෙදෙන විට ආයාසයකින් තොරව ඉංඩ් කරකැවෙන වතුයක් සේ ක්‍රියා කිරීම ආචර්ජනා උපේක්ෂාවයි. සිත අරමුණු සාදරයෙන් පිළිගෙන පහසුවෙන් මෙනෙහි කෙරෙයි.
 10. නිකන්තිය - භාවනා කම්යෙහි සතුවූ වී ඉන්නේ යැයි සිතෙන භාවනාවේ ඇලිම් ගතිය ලදී ගතිය නම් වේ. ඉහත දැක්වූ අවස්ථා නවයම උපක්ලේඟ තත්ත්වයට පත් කරමින් නියම මාගියෙන් පිටතට ඇද දමන්නේ මේ නිකන්තියේ තරක බලපැම නිසාය. ඒ නිසාම “නිකන්ති යෝගයෙන් සෙසු නවයම උපක්ලේඟ වේ.” යන්න කිය යුතුය.
- මේ සියුම උපක්ලේඟය හැම උපක්ලේඟ වලටම යටින් සැළවී සිට ක්‍රියාවත් වේ. එම නිසා උපක්ලේඟ පිළිබඳ දක්ෂතාව යනු නිකන්තිය හැඳින ගැනීමේ දක්ෂතාව වේ.
- එහිදී යෝගාවචරය විසින් පිළිපැදිය යුතු ආකාරය දැන් තරමක් දුරට වැටහි ගොස් ඇති. මෙහිදී කෙටියෙන් තේරුම් ගත යුතු විශේෂ

කාරණය නම් “මේ ඔහාසාදියේ ස්වභාව නම් ආසා ඉපදිවීම, එයින් යෝගාවච්චයා මූලා කොට මත්‍යාපයට පත් කිරීම හා හාවනා මනසිකාරය කඩිකොට නොමගට හෙලීම” බවයි. ඒ ඔහාසාදියෙහි ආසා උපදිවාගෙන එහි ගැලී සිටීම ප්‍රමාදයයි. අමාගියයි. කම්ස්ථ්‍රාන මාගියට හෙවත් සලකිණ විරියට - ඇතුළට පවත්නා මනසිකාර වැඩ පිළිවෙළ මාගියයි. මේ ලෙස මාගියෙන් අමාගිය තේරුම් කොට වෙන් කොට සඳහා ගැනීම “මගාමග ක්‍රාන් දස්සන විසුද්ධියයි” කියා යෝගාවච්චයා කරුණු තේරුම් කර ගනී.

පටිපදා ක්‍රාන් දස්සන විසුද්ධිය

මේ ප්‍රගට ආරම්භ කළ යුත්තේ පටිපදා ක්‍රාන් දස්සනය පිළිබඳ වැඩ පිළිවෙළයි. පටිපදා ක්‍රාන් දස්සන විසුද්ධිය නම් උදයබායාදී ක්‍රාන් අටේ දියුණුවයි. එහයින් ඒ විසුද්ධිය සපුරා ගැනීම සඳහා මිළගට කළ යුත්තේ උදයබාය ක්‍රාන්යේ පටත් ලැබෙන ක්‍රාන් අට දියුණුවට පත් කර ගැනීමයි.

බලව උදයබාය ක්‍රානාය

මිට ප්‍රථම උදයබාය ක්‍රාන්යේ වැඩ කළත් ඒ අවස්ථාවේදී උපක්ලේශයන්ගෙන් අපවිතුව තිබූ හෙයින් එය ප්‍රකට නොවේ. ඒ උපක්ලේශයන් උපක්‍රමයෙන් මග හැර එයින් නිදහස් වූ මේ අවස්ථාවේ උදයබාය ක්‍රානාය හොඳින් දියුණු කිරීමට සුදුසුය, පහසුය.

උදයබාය ක්‍රානාය දියුණු කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ත්‍රිලක්ෂණය නියම ආකාරයෙන් මතු කර ගැනීමයි. මුලදී ත්‍රිලක්ෂණය පිළිබඳ සාමාන්‍ය වැටහිමක් තිබුණත් එය සම්පූර්ණ නැත. සුදානම් විය යුත්තේ එය සම්පූර්ණ කර ගැනීමයි.

එහි ලා යෝගාවච්චයා පහත දක්වෙන ආකාරයට, මුළින් කරුණු සලකා ගත යුතුය.

1. අනිත්‍ය ලක්ෂණය - උදය-වය දෙක මෙතෙහි නොකිරීමෙනුත් සන්තතියෙන් වැසි ගැනීමෙනුත් ප්‍රකට නොවේ.

කරමින් ඉරියවි වෙනස් නොකොට සිටීමේ දී දුඩු ලක්ෂණය ප්‍රකට වෙයි. ඉතා උසස් සැනැසිල්ලක් ලැබේ.

අනාත්ම ලක්ෂණය

‘අත්මයක් තිබේ’ යන ආකාර හැඟීම ලොකික ජනතාවගේ සිත් තුළ පැළ පදියම් වී ඇත. තියමයෙන් ආත්මයක් කියා ධම් කොටසක් තැකි බව ප්‍රකට වෙන්නට නොදෙන්නේ ඔවුන්ගේ සිත් තුළ මුල් බැසිගෙන පවත්නා සහ සංඡුවයි.

1. සන්තති හේදය
2. සමූහ හේදය
3. කෘත්‍යා හේදය
4. ආරම්මණ හේදය


යන මේ හේදයන් නොසැලුකිමෙන් මේ සහ සංඡුව සිත් තුළ ස්ථීර වෙයි. ඒ මෙසේයි,


1. සන්තති හේදය - නම් සමාන නාම-රුප සමූහයක් එකතු වී යෙදෙන විට ඒවා වෙනස් වශයෙන් නොව එකත්වයෙන්-එක් ධම් කොටසක් වශයෙන් සැලුකිමයි. මෙය අනිත්‍ය ලක්ෂණය පිළිබඳ කරාවේ දී හඳුන්වා දෙන ලදී.
2. සමූහ හේදය - එකින් එකට සම්බන්ධ වී පවත්නා නාම-රුප සංස්කාරයන් වෙන් වෙන් වශයෙන් තෝරුම් කොට නොගත් සාමාන්‍ය මිනිසා එකත්වයෙන් එකක් වශයෙන් සළකාගෙන තිබෙන ඇස, කන, අත, හිස යන මේ පයින් ආදි දාතු සමූහයක පිණවියෝග. මේ හේදය නොදාන එකත්වයෙන් ගැනීම සමූහ සනායයි.
3. ක්විව හේදය - කිසි දෙයක් දැකිමේදී ඇසිමේදී දැනීමේදී සිත් මුල්කොට ගත් කෘත්‍යා රාජියකින් - එනම් හවුවගුප්පෙද, ආච්චන, විකුණුදාණ, සම්පරිව්‍යන, සනතීරණ, වොත්පන, ජවන යන ක්‍රියා රාජියකින් එවා සිදු වේ. මේ හේදය නොදත් ජනයා එකක් සේ සිතා ගෙන ව්‍යවහාර පවත්වයි. මෙය කෘත්‍යා සනායයි.

4. ආරම්මණ හේදය - රුපාරම්මණයාදී අරමුණු සයෙකි. රුපයක් දෙස බැලීමය, ගබිදයක් ඇසීමය, ගඳක් සුවදක් දැනීමය, රසයක් දැනීමය, ස්ථූතියක් දැනීමය, සිත අරමුණු මිස්සේ දැවීමය යනු ඒවාය.

මලක් දෙස බැලීමේදී වරක් මලේ පහැය අරමුණු කොට සිතක් පහළ වෙයි. තව වරක් මල් ආකෘතිය අරමුණු කොටගෙන සිතක් පහළ වෙයි. තව වරක් එයට සම්බන්ධ දේ අරමුණු කොටගෙන සිතක් ද පසුව සියල්ල එකට අරමුණු කොට බොහෝ සින් ද පහළ වෙයි. නාම-රුප සංස්කාර පිළිබඳව මෙනෙහි කිරීමක් නැති පුද්ගලයා මේ සින් එකක් වශයෙන් සළකයි. මේ ආරම්මණ සනයයි.

මේ සන සංයුවන්ගේ බලපැම අනුව අනාත්ම ලක්ෂණය වැසියයි. නාම-රුප සංස්කාර පිළිබඳව ලැබෙන නාම ධාතුන් හා රුප ධාතුන් ද මේ එස්සයය, මේ වේදනාවය, මේ සංයුවය, මේ වේතනාවය, මේ පයිවි ධාතු, මේ ආපේ ධාතු යනාදී ක්‍රමයෙන් නාම-රුප ධාතුන් මෙන් සැලකීමේදී මේ සන සංයුව බිඳී යාමෙන් ආත්ම ලක්ෂණයට ඉඩ නොලැබේ. මෙසේ මේ යෝගාවවරයා හට ලක්ෂණතුය ප්‍රකට වීමෙන් බලව උදයබාය අවස්ථාව ලැබෙනවා ඇත.





යෝගාධාර ජීවිතයකට අනුෂ්‍නයෙන් අවශ්‍යවන මෙම සක්මන් හාටනාට කුළ ඇර්ථ ගැඹුයක් ගැබේ ඇත. අනුෂ්‍නරුයක්, ගැඹුරක් අති ඇර්ථවත් වැඩ පිළිවෙළකි සක්මන් හාටනාට. එහිල බලුපොගේත්තුවන උසස් ප්‍රතිඵල ලබ ගැනීමට නම් යෝගාධාරයාන

1. සක්මනක් දුදුදු ලෙස සකක් කිරීම
2. සක්මන් හාටනාටේ යොදුන තැබීම
3. සක්මන් හාටනාටේ සමාඩිය ඉසුද්‍රිම සන මේව පිළිබඳ මූලික අවබෝධක් ලබ ගනුදුනුය.



සිල විසුද්ධියත්, විත්ත විසුද්ධියත්, කඩබාවිතරණ විසුද්ධියත් සලසා ගත් දක්ෂ යෝගාවවරයා තව තවත් හාවනාමය දියුණුව තුළින් තම වටිනා යෝගාවවර ජීවිතය හැඩගස්වා ගැනීමේදී ඉදිරිපත් කරගත යුතු විශේෂ කරුණු කිහිපයක් ඇත.

තරමක් දුරටත් හාවනාමය අත්දැකීම් තම යෝගාවවරය ජීවිතය තුළ තහවුරු කර නොගත්, මේ උතුම් ආනාපාන සති හාවනාව ප්‍රකටව ම ප්‍රතිඵල දෙන්නක් බව අත්දැකීමෙන් නොදත්, කෙනෙකුට මේ විශේෂ උපදෙස් එතරම් අදාළ නොවන ඒවා සේ පෙනී යැමෙම ඉඩ ඇත. එසේ නොමැති නම් මෙම උපදෙස් ආයාසයෙන් යුත්තව පිළිපැදිමට යැමෙන් තම හාවනා කටයුත්ත නිරස එකක් කර ගැනීමට ඉඩ ඇත. එසේ නමුත් දක්ෂ යෝගාවවරයා මේ තාක් තමන් ලත් ප්‍රත්‍යාශය මත තව තවත් හාවනාවහි අභිවෘද්ධිය අපේක්ෂාවෙන් මේවා සාදරයෙන් පිළිගෙන ඇශ්චාවන්තව පිළිපදිනවා ඇත. එහිදී මේවා පිළිබඳව තම වැටහිම දියුණු වෙත්ම කරගෙන යන්නා වූ හාවනාව අනවශ්‍ය දුක් කරදර වලින් තොරව කරගෙන යැමෙම පහසුවන ආකාරයත් අභිමතාර්ථයට කුමයෙන් සම්ප වන ආකාරයත් ප්‍රත්‍යාශය කර ගන්නවා ඇත.



Lithira

0718152131/lithira 2008@yahoo.com.